



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අංක 1,930 - 2015 අගෝස්තු මස 28 වැනි සිකුරාද - 2015.08.28

(රජයේ බලයිට ප්‍රසිද්ධ කරන දී)

IV (අ) වැනි කොටස - පලාත් සහා

(වෙන වෙනම ගොනු කර ගත හැකි පරිදි සැම කොටසකට ම අයත් එක් එක් හාමාවකට වෙන වෙනම පිටු අංක යොදා ඇත.)

	පිටුව		පිටුව
ආණ්ඩුකාරවරුන් විසින් කරන ලද ප්‍රකාශන ආදිය	1160	අතුරු ව්‍යවස්ථා	1212
ආණ්ඩුකාරවරුන් විසින් කරන ලද පත්කිරීම් ආදිය	--	තනතුරු ඇඟිරුණ	--
වෙනත් පත්කිරීම්	--	විභාග විභාග ප්‍රතිඵල ආදිය ...	--
පලාත් සහා නිවේදන	1162	වෙන්ඩර් කුදේරීම් දැන්වීම් ...	--
		බඩු බාහිරාදය විකිණීම් ...	--
		තොටුපල් රේන්ද හා වෙනත් රේන්ද විකිණීම් ...	--
		විවිධ දැන්වීම් ...	--

සතිපතා නිකුත් වන ගැසට් පත්‍රයෙහි පළකිරීම සඳහා හාරගනු ලබන දැන්වීම් පිළිබඳ

වැදගත් නිවේදනයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ අවසන් පිටුවේ සැම මාසයක ම මූල්‍ය සතියේ දී පළ කරන නිවේදන හාරගන්නා දිනයන් සහ වේලාවන් පිළිබඳව මින් අවධානය යොමු කරනු ලැබේ.

ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා දැන්වීම් හාරගැනීම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනයට සති දෙකකට පෙර සිකුරාදා දිනයෙහි දහවල් 12.00 ව අවසන් කරනු ලැබේ. තනතුරු - ඇඟිරුණ, විභාග, වෙන්ඩර් සහ වෙන්ඩේසි පිළිබඳ දැන්වීම්වල අවසන් දීන සහ වේලාවන් ඒ පිළිබඳව උගැනුවක් දක්වන අයට ප්‍රමාණවත් කාල වේලාවක් ලැබෙන පරිදි යොදාගැන යුතු බවට, සිසුපු ම දෙපාර්තමේන්තු, සංස්ථා සහ මෙවැල යනාදිය වගබලාගත යුතු බව මින් අවධාරණය කෙරේ. පළකිරීම සඳහා එවතු ලබන සැම දැන්වීමක් ම තහි පැන්තේ පමණක් පැහැදිලිව විටපත් කළ යුතු ය. තීරවද්‍යතාවය පිළිබඳව කරන විමසීම් සහ පැමිණිලි ගැසට් පත්‍රය පළ වූ දින සිට තෙමසකට පසුව හාරගනු තොලැබේ.

ගැසට් පත්‍රයේ පළකරන සැම දැන්වීමක් ම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනට සති දෙකකට පෙර එනම්, 2015 සැප්තැම්බර මස 18 වැනි දින පළතුරන ගැසට් පත්‍රයේ දැන්වීම් 2015 සැප්තැම්බර මස 04 වැනි දින දහවල් 12.00වට හෝ එට පෙර තැපැලෙන් හෝ ගෙනවිත් රජයේ පිටුවකාලයට හාරදිය යුතුය.

2006 අංක 19 දින ඉලක්ට්‍රොනික ගොනුදෙනු පතන - 9 වැනි වගන්තිය

"යම ප්‍රකාශනයක්, රිනිසක්, නියෝගයක්, නියමයක්, අතුරු ව්‍යවස්ථාවක්, නිලධානයක් හෝ වෙනත් නිවේදනයක් හෝ වෙනත් නිවේදනයක් විධිවිධාන සැලස්වා ඇති අවස්ථාවක, ඒ රිනිස, නියෝගය, නියමය, අතුරු ව්‍යවස්ථාව, නිලධානය හෝ වෙනත් දෙය ඉලක්ට්‍රොනික ස්විච්පාලයේ වන ගැසට් පත්‍රයක පළකරනු ලැබුවහෝ ඒ විධිවිධානය සම්පූර්ණ කර ඇත්තාක් සේ සැලකිය යුතුය."

චිත්‍රවී. ඩී. ඩී. ඩී. ගොන්සේස්කා,
රජයේ මූල්‍යකාලයාධිපති (වැ. බ.)

2015 ජනවාරි මස 22 වැනි දින,

කොළඹ 08,

රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ දී ය.

මෙම ගැසට් පත්‍රය www.documents.gov.lk වෙත අඩවියෙන බාහා කළ හැක.

1159-B 80979-5,352 (2015/08)

F 1 -



ආණ්ඩුකාරවරුන් විසින් කරන ලද පත් කිරීම් ආදිය

1987 අංක 42 දරන පලාත් සහා පනතේ IV වන කොටසේ 32 (1) වගන්තිය යටතේ වයඹ පලාත් ගරු ආණ්ඩුකාරත්වමා විසින් කරන ලද පත් කිරීම්

අභ්‍යන්තරය	නම/සේවය/පනතිය	පතකරන ලද තනතුරු/කාර්යාලය හා ක්‍රියාත්මකවන දිනය
01	නිලුකා. කේ. ජයවර්ධන මිය ශ්‍රී.ලං.ප.සේ. III පනතිය	2014.10.21 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ නීතිය තනතුරට අමතරව වයඹ පලාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රිඩා හා යොවන කටයුතු අමාත්‍යාංශය යටතේ අනුමත තරුණ කටයුතු හා ක්‍රිඩා ඒකකයේ, අධ්‍යක්ෂ තනතුරේ වැඩැලීම සඳහා
02	ඩී. එම්. ආර්. එම්. දහනායක මයා ශ්‍රී.ලං.ප.සේ. II පනතිය	2014.01.07 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වයඹ පලාත් ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජන ඉඩම් කොම්සාරිස් තනතුර සඳහා
03	පී. ඩී. එස්. කේ. ගුණපාල මේන්ඩ්‍ය, ශ්‍රී.ලං.ප.සේ. III පනතිය	2015.02.25 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි, වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ, සහකාර ප්‍රධාන ලේකම් (ආයතන) තනතුර සඳහා
04	චංචි. එම්. ඩී. එම්. විරවංශ මිය ශ්‍රී.ලං.ප.සේ. III පනතිය	2015.03.24 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාවය මත, වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම් (ආයතන) තනතුර සඳහා
05	චි. එම්. එන්. ආර්. සම්පත් මයා ශ්‍රී.ලං.ප.සේ. III පනතිය	2014.09.01 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි, වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ, සහකාර අධ්‍යක්ෂ තනතුරේ වැඩැලීම සඳහා
06	චි. ඡූ. කිරිගල මිය ශ්‍රී.ලං.ප.සේ. III පනතිය	2015.05.28 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පලාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ක්‍රිඩා හා යොවන කටයුතු අමාත්‍යාංශයේ, සහකාර ලේකම් තනතුර සඳහා
07	නිලුකා කේ. ජයවර්ධන මිය ශ්‍රී.ලං.ප.සේ. III පනතිය	2015.05.28 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි, වයඹ පලාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, නියෝජන අධ්‍යක්ෂ (පරිපාලන) තනතුරේ පුරුණකාලීනව වැඩැලීම සඳහා
08	කේ. එම්. එස්. එස්. එයනාත මයා ශ්‍රී.ලං.ග.සේ.	2015.04.23 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාවිටිය මූලික රෝහලේ, ගණකාධිකාරී තනතුර සඳහා
09	චි. එම්. ඡූ. සරත් කුමාර මයා ශ්‍රී.ලං.ග.සේ. I පාතිය	2015.05.13 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ නීතිය තනතුරට අමතරව වයඹ පලාත් කෘෂිකරුම දෙපාර්තමේන්තුවේ, පුරුෂපාඩුව පවතින ගණකාධිකාරී තනතුරට සුදුසු නිලධාරියෙකු පත්කරන තෙක් එකී තනතුරේ වැඩැලීම සඳහා
10	එන්. එම්. එස්. එම්. බි. කරුණාකිලක මයා ශ්‍රී.ලං.ග.සේ.	2015.06.03 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ නීතිය තනතුරට අමතරව කුරුණුගල, මහ නගර සහාවේ, පුරුෂපාඩුව පවතින ගණකාධිකාරී තනතුරට සුදුසු නිලධාරියෙකු පත්කරන තෙක් එකී තනතුරේ වැඩැලීම සඳහා
11	ඒ. එම්. සි. උප්‍රේමකුමාර මයා ශ්‍රී.ලං.ග.සේ. I පාතිය	2015.07.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලයේ, ප්‍රධාන ගණකාධිකාරී (ආයවුය) තනතුර සඳහා

අභ්‍යන්තරය	නම/සේවය/පන්තිය	පත්කරන ලද තහනතුරු/කාර්යාලය හා ක්‍රියාත්මක වන දිනය
12	චු. එස්. කේ. ඩරමවර්ධන මයා ශ්‍රී.ලං.ග.සේ. III පංතිය	2015.07.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී තනතුරු සඳහා
13	එච්. එන්. ඩී. අභයවර්ධන මයා ශ්‍රී.ලං.තු.සේ. III පංතිය	2015.02.25 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් සැලසුම් හා මෙහෙයුම් කාර්යාලයේ, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) තනතුරු සඳහා
14	ඒ.ඩී. ජේ.ඩී. ඩරමදාය මයා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය III ප්‍රෝශිය	2014.12.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය III ප්‍රෝශියේ රසෘ තනතුරු සඳහා
15	එන්. එම්. කී. එම්. එන්. තල්ගාච්චිවිය මයා ශ්‍රී. ලං. ඉංජ්. සේ. I පංතිය	2015.02.25 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් වාරිමාරුග දෙපාර්තමේන්තුවේ, පළාත් අධ්‍යක්ෂ තනතුරු සඳහා
16	චු. ආර්. එස්. ඩී. බස්නායක මයා ශ්‍රී.ලං. ඉංජ්. සේ. I පංතිය	2015.02.25 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් අධ්‍යක්ෂ තනතුරු සඳහා විධිමත්ව නිලධාරියෙකු පත්කරන තෙක් එක් තනතුරු වැඩිඩූලීම සඳහා
17	අයි. එම්. එස්. බණ්ඩාර මයා ශ්‍රී.ලං.ඉංජ්. සේ. I පංතිය	2015.04.28 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් ඉංජ්නේරු දෙපාර්තමේන්තුවේ, පළාත් අධ්‍යක්ෂ තනතුරු සඳහා
18	කේ. පී. පී. ක්‍රියාලතා මෙනවිය ශ්‍රී.ලං.ඉංජ්. සේ. I පංතිය	2015.04.28 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් ඉංජ්නේරු දෙපාර්තමේන්තුවේ, පළාත් අධ්‍යක්ෂ තනතුරු සඳහා
19	එච්. එ. ඩී. හෙට්ටිංජුවලි මයා ශ්‍රී.ලං.ආ. සේ. I පංතිය	2015.05.06 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි, වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ, පළාත් ආදායම් කොමිෂන් තනතුරු සඳහා
20	චිල්ලි. එ. ජේ. සුබසිංහ මයා ශ්‍රී.ලං.ස. නි. නා සේ. I පංතිය	2015.04.01 දිනැති ලිපියෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යක්ෂ තනතුරු සඳහා

ගරු ආණ්ඩුකාරතුමියගේ නියමය පරිදි,

එන්. පී. එම්. කාරියවසම්,
වයඹ ආණ්ඩුකාරවර ලේකම්.

2015 අගෝස්තු මස 07 වැනි දින,
වයඹ ආණ්ඩුකාරවර කාර්යාලයේ දී ය.

පලාත් සහා නිවේදන

වයඹ පලාත් සහා කාර්ය පටිපාටික රිති සංග්‍රහය

1 වැනි කාණ්ඩය

වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම හා ඒ හා සම්බන්ධ සහ ර්‍රී ආනුමානික වන කරුණු පිළිබඳව විධිවිධාන සැලසීම සඳහා වන කාර්ය පටිපාටික රිති සංග්‍රහය

1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 වගන්තිය යටතේ පැවරි ඇති බලතල ප්‍රකාරව වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම, උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ සහ ර්‍රී ආනුමානික වන කරුණු පිළිබඳව විධි විධාන සැලසීම සඳහා වන මෙම කාර්ය පටිපාටික රිති වයඹ පලාත් ගරු ආණ්ඩුකාරවර අමරා එයසිලි රත්නායක මැතිනිය විසින් පනවන ලදී.

අර්ථ තිරුපාණ හෝ මෙම කාර්ය පටිපාටික රිති මගින් ආවරණය නොවන කුමන කරුණක් හෝ පිළිබඳ තීරණ වයඹ පලාත් ගරු ආණ්ඩුකාරතුමිය විසින් ගනු ලබනු ඇත.

මෙම කාර්ය පටිපාටික රිති 2015 අගෝස්තු 31 වැනි දින සිට බලාත්මක වේ.

වයඹ පලාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නියමය පරිදි,

එන්.පී.එම්.කාරියවසම්,
වයඹ පලාත් ආණ්ඩුකාරවර ලේකම්.

2015 අගෝස්තු මස 10 වැනි දින.

I වැනි පරිචේදය

ස්ථාපනය කිරීම

වයඹ පලාත් ආණ්ඩුකාරවරයා :

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ XVII (අ) පරිචේදයේ 154 ආ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුකාරවර බුරය ස්ථාපිත කර ඇත.

බලතල :

2. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32(1) වගන්තිය අනුව වෙනත් නිතියක විධිවිධානවලට යටත්ව වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ මුළුන්ගේ විනය පාලනය පනතේ විධිවිධාන ප්‍රකාරව ආණ්ඩුකාරවරයා සතු වේ.
3. ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ xvii (අ) පරිචේදයේ 154 (අ) සිට 154 (ඇ) දක්වා ඇත් ව්‍යවස්ථාව සමග කියවෙන 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 33 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව ස්ථාපනය කර ඇත්තේ ය.
4. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව වයඹ ආණ්ඩුකාරවරයා වෙත පැවරි ඇති බලතල ඉහත තුන්වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය වන වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත එම, පනතේ 32(2), 32(3) වගන්ති ප්‍රකාරව කළ ජල ස්විකිය බලතල පවරා දෙනු ලැබිය හැකුණ් ය. එමස් පවරනු ලැබූ බලතල යම් කොන්දේසිවලට යටත්ව වයඹ පලාත් ප්‍රධාන ලේකම්වරයා වෙත හෝ වෙනත් යම් නිලධරයු වෙත පවරනු ලැබිය හැකිය.
5. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 33(8) වගන්තිය ප්‍රකාරව වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් කරන ලද යම් පත්වීමක් හා මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නියමයන් නැතහෙත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නියමයන් ද .එම පනත සංගේධනය කිරීම සඳහා පනවන ලද 1990 අංක 28 දරන පලාත් සහා (සංගේධන) පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව බලය පවරන ලද බලධාරියෙකු විසින් කරන ලද යම් පත්වීමක් හා මාරු කිරීමේ හෝ සේවයෙන් පහ කිරීමේ නියමයන් නැතහෙත් විනය කටයුත්තක් සම්බන්ධයෙන් කරන ලද වෙනත් යම් නියමයන් ද වෙනස් කිරීමට, අඩු කිරීමට හෝ අවලංගු කිරීමට වයඹ පලාත් ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේ ය.
6. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32(3) වගන්තිය ප්‍රකාරව වයඹ පලාත් සහා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රිති, රෙගුලාසි කාර්ය පටිපාටි සැදීමේ, සංගේධනය කිරීමේ හා අවලංගු කිරීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත රඳවා තබාගනු ලබන්නේ ය.

7. මෙම කාර්ය පටිපාටික රිති අරඟ නිරුපතය කිරීමෙහිලා හෝ අදාළ කරගැනීමෙහිලා යම්කිසි දූෂ්කරණවයක් ඇති ව්‍යවහාර් හෝ, මෙම කාර්ය පටිපාටික රිතිවල දැක්වෙන නියම අරඟ සහ ඒවා අදාළ කරගැනීමට අදහස් කරන පරමාර්ථය අතර පරස්පර විරෝධී බවක් ඇති ව්‍යවහාර් හෝ මෙම කාර්ය පටිපාටික රිති මගින් ආවරණය නොවන කරුණු වේ නම් ඒ පිළිබඳව අවසන් තීරණය ලබාදීමේ බලය වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත රඳවා තබනු ලබන්නේ ය.

ආණ්ඩුකාරවරයාට වගකිව යුතු බව :

8. 1987 අංක 42 දරන පළාත් සහා පනතේ විධිවිධාන ප්‍රකාරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පවරා දෙනු ලැබු බලතල ක්‍රියාත්මක කිරීමේ දී වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් ගන්නා වූ තීන්දු තීරණ පිළිබඳව ද, 1990 අංක 28 දරන පළාත් සහා (සංශෝධන) පනතින් බලය පවරන ලද බලධාරියෙකු විසින් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව ද අදාළ බලධාරීන් පළාත් ආණ්ඩුකාරවරයා වෙත වගකිව යුතු වන්නේ ය.

II වැනි පරිචීන්දය

අභිනියෝගනය කර ඇති බලය ක්‍රියාත්මක කිරීම

9. පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත බලය අභිනියෝගනය කර ඇති කළේ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින්ම එම බලය ක්‍රියාත්මක කළ යුතු අතර, එම සාමාජිකයන් වෙත වෙන වෙනම බලය අභිනියෝගනය කර ඇති සේ සලකා ක්‍රියා නොකළ යුතු වන්නේ ය.
10. I වන පාරිවිෂේදයේ 4 වන වගන්තියට යටත්ව බලය අභිනියෝගීක බලධාරයා විසින්ම පමණක් අභිනියෝගීක බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය. අභිනියෝගීක බලය, වෙනත් තැනැත්තකුට හෝ වෙනත් තැනැත්තන්ගෙන් යුත් කිමුවකට හෝ අභිනියෝගනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට අවසර දීමට හෝ බලය අභිනියෝගීක බලධාරයා හට බලයක් නොමැත්තේ ය.
11. ආණ්ඩුකාරවරයා විසින් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පවරන ලද බලතල හෝ වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව මගින් එම නිලධාරයෙකු වෙත පවරන බලතල හෝ අභිනියෝගනය කරන ලද බලය, ඉන් පරිබාහිරව ක්වරකු විසින් හෝ ක්‍රියාත්මක කරමින් සිදු කරන ලද සියලු ක්‍රියාවන් හා ගන්නා ලද සියලු තීරණ දූනා හා බල රහිත වන්නේ ය. එවැනි ක්‍රියාවන් හෝ තීරණයක් හෝ මගින් සිදුවන හානිය සහ පාඩුව පිළිබඳව, ඒ සඳහා අවසර දුන් හෝ අවකාශ සැලසු හෝ බලය අභිනියෝගනය කළ බලධාරයා මෙන්ම එම බලය ක්‍රියාත්මක කළ තැනැත්තා ද පොදුගැලිකව ම වගකිව යුතු වන්නේ ය.
12. ආණ්ඩුකාරවරයා විසින් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පාරිවිෂේදයේ 4 වන වගන්තිය ප්‍රකාරව යම් පළාත් සහා රාජ්‍ය සේවීයේ නිලධාරයෙකු වෙත හෝ යම් බලයක් අභිනියෝගනය කර ඇති විට එම එසේ අභිනියෝගීක විෂයය පර්ය හෝ සීමාවන් තුළ පමණක් එම බලය ක්‍රියාත්මක කළ යුත්තේ ය. එම බල සීමාවන් ඉක්මාවා සිදු කරන ලද ක්‍රියා හා ගන්නා ලද සියලු තීරණ දූනා හා බල රහිත වන්නේ ය. එවැනි ක්‍රියාවන් හෝ තීරණයක් හෝ මගින් සිදුවන හානිය සහ පාඩුව පිළිබඳව, ඒ සඳහා අවසර දුන් හෝ අවකාශ සැලසු හෝ බලය අභිනියෝගීක බලධාරයා පොදුගැලිකවම වගකිව යුතු වන්නේ ය.
13. බලය අභිනියෝගීක බලධාරයෙකු විසින් එම බලය, මෙම සංග්‍රහයේ රිතිවලට සහ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලවත්, අපක්ෂපාතිවත්, සාධාරණවත්, සඳහාවයන් හා විනිවිද හාවයන් යුතුවත් ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය.
14. බලය අභිනියෝගීක බලධාරයෙකු වෙත පැවරී ඇති කාර්යයන් අන්තර්ස්ව ඉටු කිරීමට එම බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේය. තමන් විසින් පාලනය කළ නොහැකි හේතුවක් මත කිසියම් ප්‍රමාදයක් සිදු වන්නේ නම් එම බලධාරයා විසින් ඒ බැවි ආණ්ඩුකාරවරයා වෙත වනාම වාර්තා කළ යුතු වන්නේ ය.
15. ආණ්ඩුකාරවරයා විසින් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත පැවරුණු බලය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් මත ව්‍යවහාර් හෝ පිළිබඳව ආණ්ඩුකාරවරයා විමසීමෙන් විසඳාගත යුතු වන්නේ ය. වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවෙන් බලය පවරනු ලබන නිලධාරයෙකු විසින් පැවරුණු බලය පිළිබඳව කිසියම් ගැටළුවක් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විමසීමෙන් අනතුරුව අවශ්‍ය වන්නේ ය. එවැනි ක්‍රියා හෝ තීරණ හෝ මගින් සිදුවන හානි හා පාඩු පිළිබඳව එම බලය අභිනියෝගීක බලධාරයා පොදුගැලිකවම වගකිවයුතු වන්නේ ය. එකෙකුද ව්‍යවත් ආණ්ඩුකාරවරයා විමසීය යුතු වන්නේ ය.
16. බලය අභිනියෝගීක බලධාරයෙකු විසින් එම බලය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩුකාරවරයා හා වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හැර වෙත හෝ ක්වර හෝ තැනැත්තකුගේ උපදෙස් මත හෝ බලපැමි මත හෝ නියෝග මත හෝ තීරණ ගැනීම හෝ ක්‍රියාත්මක කිරීම හෝ වයඹ පළාත් සහාවේ විනය කාර්ය සංග්‍රහයේ පළමුවන උපලේඛනයේ සඳහන් වරදක් සේ පළකනු ලබන්නේ ය. එපරිදි කරනු ලබන සියලු ක්‍රියා සහ සියලු තීරණ දූනා හා බල රහිත වන්නේ ය. එවැනි ක්‍රියා හෝ තීරණ හෝ මගින් සිදුවන හානි හා පාඩු පිළිබඳව එම බලය අභිනියෝගීක බලධාරයා පොදුගැලිකවම වගකිවයුතු වන්නේ ය. එකෙකුද ව්‍යවත් ආණ්ඩුකාරවරයා විමසීය යුතු වන්නේ ය.

17. 1987 අංක 42 දරණ පළාත් සහා පනත ප්‍රකාරව, ආණ්ඩුකාරවරයා විසින් මෙම පරිච්ඡේදය යටතේ යම් බලයක් පවරා දෙනු ලැබූ යම් නිලධරයෙන් හෝ යම් තිරණයක් කෙරෙහි තමාගේ නීතිභාෂ්කල රාජකාරී කටයුතුවල දී හැර, කෙළින්ම හෝ අන්තරාකාරයකින් හෝ තමන් විසින්ම හෝ වෙනත් යම් තැනැත්තකු මින් හෝ වෙනත් යම් තැනැත්තකු සමග හෝ කටර හෝ ආකාරයකින් බලපෑමක් කරන්නා වූ හෝ බලපෑමක් කිරීමට තැනැත්තකු සෑම හෝ අයුතු ලෙස මැදිහත් වන්නා වූ හෝ වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ හෝ එහි සාමාජිකයකට එළෙස බලපෑමක් කරන්නා වූ සෑම තැනැත්තක්ම වරදකරු වන අතර වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් දහසක් නොඟම්වන දඩයකට හෝ අවුරුදුක් නොඟම්වන කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ ද්‍රිය හා බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකටම හෝ මුළු යටත් වන්නේය.

III වැනි පරිච්ඡේදය

පන් කිරීම

18. 1987 අංක 42 දරණ පළාත් සහා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට නිලධරයන් පන් කිරීමේ බලය ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇත්තේය. අවස්ථාවේවිත පරිදි ආණ්ඩුකාරවරයා විසින් 1 පරිච්ඡේදේ 4 වන වගන්තිය අනුව එකී බලය පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවට අනිනියෝගනය කළ හැකි වන්නේය.
19. ආණ්ඩුකාරවරයා විසින් කරනු ලබන පන් කිරීම පහත සඳහන් පරිදි වන්නේය. එහි අංක v, vi, vii යටතේ දැක්වෙන පත්කිරීම් හැර සෙසු පත්කිරීම් අනිනියෝගනය කරන ලද බලය තියාත්මක කරනු ලබන බලධරයෙනු විසින් සිදු කළ හැකි වන්නේය.
- (I) අනියම්, ආදේශක, කොන්ත්‍රාත් රාජකාරී ඉටුකරන, වැඩ බලන හා ස්ථීර තනතුරකට පන් කිරීම ;
- (II) පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකුගේ පවත්නා සේවා තත්ත්වය වෙනස් කිරීම ;
- (III) පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරක් දරන නිලධරයෙනු පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් යම් තනතුරකට පන් කිරීම;
- (IV) තනතුර අතහැර ගියා සේ සැලකු තැනැත්තකු නැවත සේවයේ පිහිටුවීම ;
- (V) පළාත් සහා රාජ්‍ය සේවයේ විශ්‍රාමලක් නිලධාරියෙනු හෝ විධිමත්ව ඉල්ලා අස්ථ්‍ය නිලධාරියෙනු නැවත සේවයට බඳවා ගැනීම හෝ නැවත සේවයේ පිහිටුවීම ;
- (VI) සේවයෙන් පහ කරනු ලැබුවා වූ තැනැත්තකු නැවත සේවයේ පිහිටුවීම ;
- (VII) දිප ව්‍යාපිත සේවාවේ නිලධාරීන් පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරව්වලට පත්කිරීම;
- (VIII) පළාත් සහා රාජ්‍ය සේවයේ කිහිපයේ සේවාවක ලේඛන කිරීම හැර පළාත් සහා රාජ්‍ය සේවයේ පහළ තත්ත්වයේ තනතුරකින් ඉහළ තත්ත්වයේ තනතුරකට නිලධරයෙනු පන් කිරීම ;
20. අනියම් පදනම මත පන් කිරීමක් කළ යුතු වන්නේ පුදෙක්ම අදාළ කාර්යය සඳහා ප්‍රමාණවත් මූල්‍යමය ප්‍රතිපාදන, වැඩිහිටි ඇශ්‍රාමීන්තු තුළ වෙන් කර ඇත්තෙම් හෝ අදාළ කාර්යය සඳහා වන අනුමත ඇශ්‍රාමීන්තුව තුළ වෙන් කර ඇත්තෙම් හෝ පමණක් වන්නේය. අදාළ කාර්යය අවසන් වෙනවාත් සමගම එම තැනැත්තාගේ පත්වීම අවසන් වන්නේය. මුළු ගෙවිය යුත්තෙන් දෙනිනික පදනම මත හෝ එකගතාව මත හෝ ගෙවනු ලබන දීමනාවක් පමණක් වන්නේය. අනියම් පත්කිරීමේ පදනම මත ස්ථීරත්වයට හෝ වෙනත් තනතුරක් ලබා ගැනීමට හෝ අයිතියක් අනියම් සේවකයෙක් නොලබන්නේය.
21. වැඩ බැලීමට හෝ රාජකාරී ඉටු කිරීමට හෝ කරනු ලබන පන් කිරීමක දී හැර පළාත් සහා රාජ්‍ය සේවයේ සියලුම පුරුජ්පාඩු පිරවීම සඳහා ආණ්ඩුකාරවරයා විසින් අනුමත කළ සේවා ව්‍යාපිත හෝ පිහිටුවීම සේවයේ පිහිටුවීම අයුම්පත් කැඳවීමට පන් කිරීම බලධරයා තියා කළ යුතු වන්නේය.
22. ආදේශක පදනම මත පන් කිරීමක් කළ යුත්තේ පුදෙක්ම දෙදිනික වැටුප් ගෙවීමේ පදනමින් පමණක් වන්නේය. නිකුත් නිලධරයා සේවයට පැමිණි වාම එම ආදේශක සේවය අවසන් වන්නේය. එවැනි පන් කිරීමක් සඳහා සලකා බැලීය යුතු වන්නේ අනුමත සේවා ව්‍යාපිත හෝ පිරවීම සේවයේ පිහිටුවීම පන් කිරීම පමණක් වන්නේය.
23. කොන්ත්‍රාත් පදනමින්, රාජකාරී ඉටු කිරීමේ පදනමින්, වැඩ බැලීමේ පදනමින් හා ස්ථීර පදනමින් පන් කිරීමක් කළ යුත්තේ අදාළ ආයතනයෙහි අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් වන්නා වූ හා අනුමත සේවා ව්‍යාපිත හෝ පමණක් බඳවා ගැනීමේ පරිපාටියක් හෝ සහිත හා වයඹ පළාත් සහා ආණ්ඩුකාරය මින් මූල්‍යමය ප්‍රතිපාදන සපයා ඇති තනතුරක් සඳහා පමණක් වන්නේය.
24. අනුමත සේවක සංඛ්‍යාවෙහි තනතුරක පුරුජ්පාඩුවක් ඇති විට පමණක් ඒ සඳහා පත්කිරීමක් කළහැකි වන්නේය. පුරුජ්පාඩුවක් ඇති වන්නේ නව තනතුරක් ඇති කළ විට හෝ තනතුර දරන්නා වැටුප් සහිත හෝ රහිත හෝ නිවාසී ලබා සිටියදී හෝ වෙනත් රාජකාරී සඳහා තාවකාලිකව මූදා හැර සිටියදී හෝ වැඩ තහනමකට ලක්ව සිටියදී හෝ විශ්‍රාම පුරුජ්පාඩුවක් ඇති හොට්න්නේය. එතකුද වුවත් එවැනි අවස්ථාවක දී රාජකාරී අවශ්‍යතාව මත එම තනතුරහි රාජකාරී ඉටු කිරීම සඳහා හෝ වැඩ බැලීම සඳහා පන් කිරීමක් කළ යුතු යැයි පත්කිරීම බලධරයාට පෙනී යන්නේ නම් පමණක් එවැනි පත්කිරීමක් කළ හැකි වන්නේය.
25. පළාත් සහා රාජ්‍ය සේවයේ සියලුම පන් කිරීම සඳහා බඳවා ගැනීම කළ යුත්තේ අදාළ තනතුරේ අනුමත සේවා ව්‍යාපිත පමණක්ම වන්නේ ය.

26. පත්‍රීම ලිපියේ සඳහන් වන දිනය හෝ නිලධාරයා තනතුරෙහි වැඩ හාර ගන්නා දිනය හෝ යන දින දෙනෙකන් පසුව එළඹින දිනය පත්‍රීම ක්‍රියාත්මක වන දිනය වන්නේ ය.
27. උසස්වීම් මත කෙරෙන පත්‍රීම් හැර අනෙක් කිසිදු පත් කිරීමක් මොනයම් හේතුවක් නිසාවත් පෙරදාතම් නොකළ යුතු වන්නේය.
28. කිසිම තැනැත්තෙකු නිරවේතතික පදනම මත හෝ ස්ථේවිචා පදනම මත හෝ වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරු නාමයක් උපයෝගී කොටගෙන හෝ, වයඹ පළාත් සහා රාජ්‍ය සේවය සඳහා හෝ පත් නොකළ යුතු වන්නේ ය.
29. අවශ්‍ය ආවස්ථාවන්හි දී ආණ්ඩුකාරවරයා, මහා භාණ්ඩාගාර ලේකම් හා ජාතික වැළැඳූ ප්‍රතිපාදිත ප්‍රතිපාදිතයි අනුකූලව වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරු ශේෂීගත කිරීමේ, ඒ සඳහා නිල නාම දීමේ, වැළැඳූ ව්‍යුහය තුළ වැළැඳූ පරිමාණ, පඩි හෝ වෙනත ප්‍රමාණ නියම කිරීමේ හා සේවය පිළිබඳ පොදු කොන්දේසි පැනවීමේ බලය ගරු ආණ්ඩුකාරවරයා සතු වන්නේ ය.

IV වැනි පරිවිශේදය

සේවා ව්‍යවස්ථා හා බදවා ගැනීමේ පරිපාටි

30. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ අනුමත සැම සේවාවකටම සේවා ව්‍යවස්ථාවක් ද, එම සේවාවන්ගෙන් පරිභාජිත වන්නා වූ අනුමත සැම තනතුරුකට ම බදවා ගැනීමේ පරිපාටියක් ද තිබිය යුතු වන්නේය. බදවා ගැනීමේ සුදුසුකම්, බදවා ගැනීමේ කුමවේද සහ අදාළ අනෙකුත් සියලුම විස්තර එම සේවා ව්‍යවස්ථාවහි හෝ බදවා ගැනීමේ පරිපාටියෙහි හෝ ඇතුළත්ව තිබිය යුතු වන්නේය.
31. බදවා ගැනීමේ පරිපාටි කෙටුම්පත සම්මත ආකාරය ප්‍රකාරව පිළියෙල කළ යුතු වන්නේය. බදවා ගැනීමේ පරිපාටි හා සේවා ව්‍යවස්ථා කෙටුම්පත්, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් පළාත් අමාත්‍යාංශයේ ලේකම් වරයා මගින්, පළාතේ ප්‍රධාන ලේකම් මගින් පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, කොමිෂන් සහාව විසින් නිරික්ෂණ හා නිර්දේශ සහිතව අනුමැතිය සඳහා ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය.
32. අනුමත බදවා ගැනීමේ පරිපාටියක් හෝ සේවා ව්‍යවස්ථාවක් හෝ සංගේධනය කිරීමට අවශ්‍ය ව්‍යවහාත්, යෝජිත සංගේධනය පිළිබඳ උපලේඛනයක් ද, සංගේධන සේවා ව්‍යවස්ථාවේ හෝ බදවා ගැනීමේ පරිපාටියෙහි හෝ කෙටුම්පතක් ද සහිතව, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් පළාත් අමාත්‍යාංශයේ ලේකම් වරයා මගින් පළාතේ ප්‍රධාන ලේකම් මගින් පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතු අතර, කොමිෂන් සහාව විසින් නිරික්ෂණ හා නිර්දේශ සහිතව අනුමැතිය සඳහා ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය.
33. සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාටිය සංගේධනය කිරීමට අවශ්‍ය ව්‍යවහාත් විවිධ එස් සංගේධනය කිරීමට හේතු ද, සංගේධනය කළ යුතු කරුණු ද, ඒවාට අදාළ ජේද් හා පෙළ ද ආදිය ඉහත උපලේඛනයේ අන්තර්ගත කළ යුතු වන්නේය. තවද යෝජිත සංගේධන අදාළ සේවා ව්‍යවස්ථාවහි හෝ බදවා ගැනීමේ පරිපාටියෙහි හෝ ඇතුළත් කොට රුතු පාවත් යටත් ඉරක් ඇදු එවා මතු කොට දැක්වෙන ආකාරයෙන් සංගේධන සේවා ව්‍යවස්ථාව හෝ සංගේධන පරිපාටිය ගැනීමේ පරිපාටිය හෝ සකස් කළ යුතු වන්නේය.
34. ඉහත 32 වගන්තිය අනුව ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කරනු ලබන බදවා ගැනීමේ පරිපාටියක් හෝ සේවා ව්‍යවස්ථාවක් හෝ, යෝජිත සංගේධන අනුමත කිරීමට හෝ සංගේධන / ප්‍රතිගේධන සහිතව අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ ප්‍රත්‍යාදිශ්චරිත කිරීමට හෝ ආණ්ඩුකාරවරයාට අනිමතය ඇත්තේ ය. එසේම අදාළ බලධාරයන් ව්‍යුහ හෝ ආණ්ඩුකාරවරයාගේ නියමය පරිදි පළාත් සහා රාජ්‍ය සේවයේ කුමන සේවාවන් හෝ තනතුරක් සඳහා හෝ සේවා ව්‍යවස්ථාවන් හෝ බදවා ගැනීමේ පරිපාටිය හෝ පරිපාටියක් නිර්මාණය කරන ලෙස හෝ අනුමත සේවා ව්‍යවස්ථාවක් හෝ පරිපාටියක් සංගේධනය කරන ලෙස අදාළ බලධාරීන් වෙත නියම කිරීමට ආණ්ඩුකාරවරයාට බලය ඇත්තේය.

V වැනි පරිවිශේදය

වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නැනැත්තන්

35. වෙනත් පළාත් සහා රාජ්‍ය සේවාවක හෝ වයඹ පළාත් සහා රාජ්‍ය සේවයෙහි හෝ රජයේ සංස්ථාවක හෝ අධිකාරියක හෝ රාජ්‍ය සමාගමක හෝ මණ්ඩලයක හෝ වයඹ පළාත් සහාවේ ප්‍රෘතිත්වා සිටිම් අකාර්යක්ෂමතාව මත අනිවාර්යයෙන්ම විශ්‍රාම ගන්වා ඇත්තා වූ හෝ සේවයෙන් එහි කිරීම වෙනුවට සානුකමිත විකල්පයක් වශයෙන් විශ්‍රාම ගන්වා ඇත්තා වූ හෝ දැඩිවමක් වශයෙන් විශ්‍රාම ගන්වා ඇත්තා වූ හෝ විධිමත් විනය පරීක්ෂණය ප්‍රතිඵ්‍යුතු මත සේවයෙන් එහි සිය තනතුර අතහැර සියාම හෝ තැනැත්තෙක් වයඹ ප්‍රතිඵ්‍යුතු සංස්ථාවක් වන්නේය.

36. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට විරුද්ධව සිදු කරන ලද සාපරාධි වරදකට අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ තැනැත්තෙක් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට න්‍යුසුදුස්සෙක් වන්නේය.
37. යම් අපරාධයක නීති කාත්‍රයක දී අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ හෝ, අපරාධ නඩු විධානයකින් වරදකරු කරනු ලැබූ හෝ තැනැත්තෙක් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට න්‍යුසුදුස්සෙක් වන්නේය.
38. වස්තු හාගත්වයට පත් වී ඇති තැනැත්තෙකු වයඹ පලාත් සහා රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට න්‍යුසුදුස්සෙක් වන්නේය.
39. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන තැනැත්තෙක් හෝ පුරවැසි අධික්‍රිත අනිම් තැනැත්තෙක් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයට පත් කළ නොහැකි වන්නේය.
40. යම් පත්කිරීමක දී පුරවැසන්හි වසර තුනහි වයඹ පලාත් පදිංචි නොමැති අයෙකු පලාත් සහා රාජ්‍ය සේවයට පත්කිරීමට නොහැකි වන්නේය. එකකුද වුවත් වයඹ පලාත් තුළ ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවල දී සහ වෙනත් සාධාරණ ජෛතුන් මත මෙම වගන්තිය ආණ්ඩුකාරණමාත් අනුමැතිය මත ලිඛිල් කළ හැකිය.

VI වැනි පරිච්ඡේදය

පත් තීරීම් කෙරෙහි බලපාන නියමයන් හා කොන්දේසි

41. පලාත් සහා රාජ්‍ය සේවයේ සියලුම නිලධරයන් තම තනතුරු ජනතාව වෙනුවෙන් වන හාරයක් ලෙස දරණු ලැබිය යුතු වන්නේය. පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කරනු ලබන සැම තැනැත්තෙක් ම එම තනතුරට අදාළ රාජකාරී වගකීම් පලාත් හා එහි ජනතාවගේ අනිවැද්‍ය සඳහා නොපිරිහෙලා ඉටු කළ යුතු වන්නේය.
42. සැම නිලධරයෙක් ම රඟයේ ප්‍රතිපත්තිවලට ද, පලාත් සහා රාජ්‍ය සේවයේ ප්‍රතිපත්තිවලට ද, පලාත් ආණ්ඩුකාරවරයා හෝ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හා බලය අනිතියෝගික බලධාරීන් විසින් පලාත් සහා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වර්තනවු ලබන කාර්ය පරිපාලක රිති හා නිකුත් කරනු ලබන නියෝගවලට ද අනුගතව තම රාජකාරී, වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු වන්නේය. තව ද ආයතන සංග්‍රහය, මූදල් රෙරුලාභී හා වයඹ පලාත් මූලා සංග්‍රහය, වයඹ පලාත් සහා රාජ්‍ය සේවය සඳහා අදාළ කර ඇති රඟයේ වෙනත් රෙරුලාභී, ව්‍යුත්‍යාලැසි, උපදෙස් හා මෙම රිති සංග්‍රහයේ විධිවිධානවලට ද ජ්‍යෙවට අදාළව විවිධ නිකුත් කරනු ලබන සංග්‍රහවලට ද, යටත් විය යුතු වන්නේය.
43. ස්ථීර හා විශ්‍රාම වැළුප් හිමි තනතුරකට පත්වීමක් ලබන සැම තැනැත්තෙක්ම අදාළ පරිදි වැන්දූම් හා අනත්දරු විශ්‍රාම වැළුප් කුමයට හෝ වැන්දූම් පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැළුප් මුදල විවිධ විවිධ විට විවිධ විවිධ විට ප්‍රකාශයට පත් කරනු ලබන ආකාරයට විය යුත්තේය.
44. ස්ථීර එහෙත් විශ්‍රාම වැළුප් අනිම් තනතුරක් දරු තැනැත්තෙක් රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට දායක විය යුතු වන්නේය. ගෙවිය යුතු දායක මූදල රඟය විසින් විට ප්‍රකාශයට පත් කරනු ලබන ආකාරයට විය යුත්තේය.
45. රඟයේ නිලධාරීන්ගේ ඇප ආයා පනතකට අනුව දෙපාර්තමේන්තු යුතානියා විසින් තීරණය කරනු ලබන ආකාරයට හා තීරණය කරනු ලබන මූදල ප්‍රමාණය ඇපයක් වශයෙන් වයඹ පලාත් සහා රාජ්‍ය නිලධරයෙකු විසින් තැබිය යුතු වන්නේය.
46. වයඹ පලාත් සහා රාජ්‍ය නිලධරයෙක් වයඹ පලාත් ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටින්නේ ය.
47. ස්ථීර පදනම්න් හෝ කොන්ත්‍රාත් පදනම්න් හෝ තනතුරකට පත් කරන ලද සැම නිලධරයෙක්ම වයඹ පලාත් ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා ගාරීරික හා මානයික වශයෙන් යෝගා බිවා වෙබාදා පරික්ෂේනයකින් සහානික කොට තිබිය යුතු වන්නේ ය. එම වෙබාදා පරික්ෂේනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කරන ලද ප්‍රටිපාටියකට අනුකූලව රඟයේ රෝහලක දී සිදු කළ යුතු වන්නේ ය.
48. වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත් කරනු ලබන සැම තැනැත්තෙක්ම ආණ්ඩුකාරණ ව්‍යවස්ථාවේ 4 වැනි හා 7 වැනි උපදේශනයන් හි දැක්වෙන ප්‍රතිඵා හා දිවුරුම් දිය යුතු වන්නේය.
49. වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට පත්කරනු ලබන සැම නිලධරයෙක්ම රඟයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තීරණ කරනු ලබන ආකාරයට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි හාඤා ප්‍රවීනතාව ලබාගත යුතු වන්නේය.
50. මායික වැළුප් ලබන නිලධරයෙක් තම බුරුයෙන් ඉල්ලා අස්ථීමට අදහස් කරන්නේ නම්, තම පත්වීම් ලිපියෙහි වෙනත් ආකාරයකට සඳහන් කොට ඇත්තැන්ම මිස යටත් පිරිසෙන් එක ලින් මාසයකට පෙරාතුව ඒ බැවි පත් කිරීම බලධාරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේය. පත් කිරීම බලධාරයා එකග වන්නේ නම් පමණක් ඒ වෙනුවට මසක වැළුපට සමාන මූදලක් පලාත් සහාවට ගෙවා බුරුයෙන් ඉල්ලා අස්ථීමට ඔහුට හැකි වන්නේය. කෙසේ වුව ද නිලධරයෙකුගේ ඉල්ලා අස්ථීමක් බලාත්මක වන්නේ පත් කිරීම බලධාරයා විසින් එම ඉල්ලා අස්ථීම පිළිගත් ට දැන්වීමෙන් අනතුරුව වන්නේය.

51. අනියම් හා ආදේශක නිලධාරයන්ගේ සේවය කළ දීමකින් තොරව සහ හේතු දැක්වීමක් සහිතව පත් කිරීම බලධාරයා විසින් අවසන් කළ හැකි වන්නේ ය.
52. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයෙහි ස්ථිර කර තොරු, මාසික වැළැඳු ලබන නිලධාරයෙකුගේ පත්වීම, පත් කිරීම ලිපියෙහි සඳහන් කොන්දේසි ප්‍රකාරව අවසන් කිරීමට පත් කිරීම බලධාරයා අදහස් කරන විටකදී එම නිලධාරයට මසක් කළ දීමට පත් කිරීම බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේය.
53. පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට යම් තැනැත්තෙක් පත් කරනු ලැබ ඇත්තේ, එම පුද්ගලයා විසින් පත්කිරීම බලධාරයා වෙත හෝ වෙනත් අදාළ බලධාරයෙකු වෙත සපයන ලද සාවදා හෝ ව්‍යාජ තොරතුරු හා උබන මත බව පත්වීම් හාරුණිමෙන් පසු කුමත අවස්ථාවක දී හෝ පත්වීම් බලධාරයා වෙත විධිමත්ව තහවුරු වූවහොත්, නිලධාරයා වෙත වෛද්‍යනාව පිළිබඳව ඇත්වීමක් කර කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට යටත්ව, එම පත්වීම ඉන්න හා බල රහිත සේ සලකා, ඒ බැවි තහවුරු වූ අවස්ථාවේදී ම පත් කිරීම බලධාරයා විසින් මූලුතේ පත්වීම අහැස්කී කළ යුතු වන්නේය. මෙම පත්වීම ලබාගෙන ඇත්තේ කුය හෝ සාවදා හෝ ව්‍යාජ උබන ඉදිරිපත් කිරීම මගින් බව තහවුරු වූවහොත් ඒ සම්බන්ධයන් දැන්ව තිබූ සංග්‍රහයේ විධිවාන ප්‍රකාරව ක්‍රියා කළ යුතු වන්නේය.

VII වැනි පරිච්ඡේදය

පත් කිරීමේ දී අනුගමනය කළ යුතු පරිභාරිය

පත් කිරීම සම්බන්ධ පොදු කොන්දේසි

54. සේවා ව්‍යවස්ථාවට හෝ බදවා ගැනීමේ පටිපාටියට හෝ අනුකූලව පත් කිරීම බලධාරයා විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත් කළ යුතු වන්නේය. එහෙත් අවශ්‍ය අවස්ථාවල දී රඟයේ හෝ වෙනත් පළාත් සහාවක නිලධාරයෙකු මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක උපරිම සාමාජික සංඛ්‍යාව පස් දෙනෙනෙකට සිමා විය යුත්තේය. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පටිපාටියෙහි හෝ වෙනත් ආකාරයකට තියෙම කර ඇත්තේ නම් මිස, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ මාන්ඩලික නිලධාරයෙකු වන සහායි ද අඟුරු අවම වශයෙන් සාමාජිකයන් තියෙනෙකුගෙන්වත් සම්බන්ධිත විය යුතු වන්නේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක උපරිම සාමාජික සංඛ්‍යාව පස් දෙනෙනෙකට සිමා විය යුත්තේය. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පටිපාටියෙහි හෝ වෙනත් ආකාරයකට තියෙම කර ඇත්තේ නම් මිස එම මණ්ඩලයෙහි සාමාජිකයන් අභ්‍රිත් යටත් පිරිසැසින් එක් සාමාජිකයෙකුවත්, පුරුෂ්පාවුව පවත්නා අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුවකින් හෝ තොවන පරිබාහිර අමාත්‍යාංශයකින් හෝ දෙපාර්තමේන්තුවකින් හෝ විය යුත්තේය. එසේම හැකි සැම අවස්ථාවකදීම ස්ථි, පුරුෂ දෙපාර්තමේන්තුවය තියෝර්නය වන පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සම්බන්ධ විය යුතු වන්නේය.
55. බදවා ගැනීමේ පටිපාටියෙහි වෙනත් ආකාරයකට තියෙම කර ඇත්තේ මිස, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ මාන්ඩලික නිලධාරයෙකු වන සහායි ද අඟුරු අවම වශයෙන් සාමාජිකයන් තියෙනෙකුගෙන්වත් සම්බන්ධිත විය යුතු වන්නේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක උපරිම සාමාජික සංඛ්‍යාව පස් දෙනෙනෙකට සිමා විය යුත්තේය. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පටිපාටියෙහි හෝ වෙනත් ආකාරයකට තියෙම කර ඇත්තේ නම් මිස එම මණ්ඩලයෙහි සාමාජිකයන් අභ්‍රිත් යටත් පිරිසැසින් එක් සාමාජිකයෙකුවත්, පුරුෂ්පාවුව පවත්නා අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුවකින් හෝ තොවන පරිබාහිර අමාත්‍යාංශයකින් හෝ දෙපාර්තමේන්තුවකින් හෝ විය යුත්තේය. එසේම හැකි සැම අවස්ථාවකදීම ස්ථි, පුරුෂ දෙපාර්තමේන්තුවය තියෝර්නය වන පරිදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සම්බන්ධ විය යුතු වන්නේය.
56. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පටිපාටියෙහි හෝ වෙනත් ආකාරයකට තියෙම කර ඇත්තේ මිස, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව, අවස්ථාවෙළිවත පරිදි ලිඛිත විභාගයේ දී හා/හෝ වෘත්තීය පරීක්ෂණයේ දී මුළුන් විසින් ලබාගත් ලකුණුවල කිස්සා අනුකූල අවස්ථාව පත්කිරීම බලධාරයා විසින් තිරණය කළ යුතු වන්නේය.
57. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබා දෙන්නේ නම් ලකුණු ලබා දීමේ කුමය එම පුරුෂ්පාවු සඳහා අයදුම්පත් කැඳවනු ලබන දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේය.
58. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු ලබා දෙන්නේ නම් ලකුණු ලබා දීමේ කුමය එම පුරුෂ්පාවු සඳහා අයදුම්පත් කැඳවනු ලබන දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේය.
59. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකට එම මණ්ඩලයේ කාර්යය සඳහා පහත සඳහන් ලියවිලි ද ලබා දිය යුතු වන්නේය-
(I) සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පටිපාටිය ;
(II) අයදුම්පත් කැඳවීමේ ඇත්තේ ;
(III) පුදුසුකම් සම්පිළෙන්වනය සහිත සම්මුඛ පරීක්ෂණය උපරිම බලධාරයා ;
(IV) සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබ ඇති සංඛ්‍යාව ;
(V) වුහුගත සම්මුඛ පරීක්ෂණයක් නම් පත් කිරීම බලධාරයා විසින් අනුමත කරන ලද ලකුණු දීමේ කුමය හා අදාළ වෙනත් ලේඛින.
60. සැම අයදුම්කරුවකම සම්මුඛ පරීක්ෂණයකට හාර්තය කළ යුත්තේ පුරුණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් තොවන කිසිවෙක් සම්මුඛ පරීක්ෂණ ඇවස්ථාවට සහභාගි කර තොවන පුත්තේය. සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු සටහන් කිරීම සාමාජිකයේ පැහැදිලි හාවිතා තොවක් පුත්තේය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සැම සාමාජිකයක් නම් පත් කිරීම බලධාරයා විසින් අනුමත කරන ලද ලකුණු දීමේ කුමය හා අදාළ වෙනත් ලේඛින.

61. සම්මුඛ පරීක්ෂණය අවසන් වූ වහාම අයදුම්කරුවන් විසින් ලබාගත් ලකුණුවල කුසලතා අනුපිළිවෙල අනුව ප්‍රමුඛතා ලේඛනයක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් සකසා, එය සම්මුඛ පරීක්ෂණ පටහන්වලට ඇතුළත් කොට සහතික කළ යුතු වන්නේ ය. එම ලේඛනවල සැම පිළිවෙකම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් අන්සන් කළ යුතු වන්නේ ය.
62. අදාළ පරිදි ලිඛිත විභාගයකින් හා/හෝ වෘත්තීය පරීක්ෂණයකින් පසුව ලකුණු ලබා දෙනු ලබන සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇත්තම්, අයදුම්කරුවන් ලිඛිත විභාගයේ දී හා/ හෝ වෘත්තීය පරීක්ෂණයේ දී ලබාගත් ලකුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ලබා නොදිය යුතු වන්නේ ය. කුමන හේතුවක් තිසාවත් ලිඛිත විභාගයක හා/හෝ වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල පත් කිරීම් බලධාරයා විසින් පත් කිරීම් පිළිබඳව අවසාන තීරණයක් ගන්නා තෙක්, ප්‍රසිද්ධ නොකළ යුතු වන්නේ ය. එහි රහස්‍යතාවය උපරිම වශයෙන් රැකිය යුතු වන්නේ ය.
63. සම්මුඛ පරීක්ෂණය ව්‍යුහගත නොවන අවස්ථාවක දී එය පැවැත්විය යුත්තේ අයදුම්කරුවන්ගේ පුදුසුකම් සහාය කෙරෙන සහතික පරීක්ෂණ කිරීම සඳහා පමණක් වන්නේ ය.
64. සැම සම්මුඛ පරීක්ෂණයකට හෝ වෘත්තීය පරීක්ෂණයකට හෝ පෙර මෙම රිකි පිළිබඳව එම පරීක්ෂණ මණ්ඩල සාමාජිකයන්ගේ අවධානය යොමු කරීමට බලය අධිනියෝගිත බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය.
65. කුසලතා අනුපිළිවෙල මත සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛනය පදනම් කොට ගෙන පත් කිරීමේ දී අවසාන පුරුෂ්පාඩුව හෝ අවසන් පුරුෂ්පාඩු කිරීමෙක් සඳහා හෝ සම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අවස්ථාවක, අදාළ පරිදි පැවැත්තු ලිඛිත විභාගයේ, වෘත්තීය පරීක්ෂණයේ හා සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත එම පුරුෂ්පාඩුව හෝ පුරුෂ්පාඩු පිරිවීමට බලය අධිනියෝගිත බලධාරයා ක්‍රියා නොකළ යුතු අතර, ඒ පිළිබඳව අප්‍රමාදව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත වාර්තා කර උපදෙස් ලබා ගත යුතු වන්නේ ය.
66. බදවා ගැනීමේ තරග විභාගයක ප්‍රතිඵල මත පමණක් සිදු කරන්නේ නම් පත් කිරීමේ කළ යුතු වන්නේ එම තරග විභාගයේ දී අයදුම්කරුවන් ලබා ගත් ලකුණු කුසලතා අනුපිළිවෙල මත පමණක් වන්නේ ය. එක් එක් ප්‍රශ්න පත්‍ර සඳහා ලබාගත යුතු අවම ලකුණු සීමා බදවා ගැනීමේ නිවේදනය මගින් ප්‍රකාශවට පත්කරනු ඇත. තෝරා ගැනීම සඳහා සලකා බලනු ලබන්නේ සැම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අවශ්‍ය අවම ලකුණු සපුරා ඇති අපේක්ෂකයන් පමණි.
67. බදවා ගැනීම ලිඛිත විභාගයක, සම්මුඛ පරීක්ෂණයක සහ වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල මත සිදු කරන අවස්ථාවන්හි දී ඒ ඒ අයදුම්කරුවන් ලිඛිත විභාගයේ දී, සම්මුඛ පරීක්ෂණයේ දී හා වෘත්තීය පරීක්ෂණයේ දී ලබා ගත් ලකුණු එකතු කොට කුසලතා අනුපිළිවෙල අනුව ඉහත වගන්තියට යටත්ව පත් කිරීම සිදු කිරීමට, පත් කිරීම බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේ ය.
68. සම්මුඛ පරීක්ෂණයේ දී සලකා බලනු ලබන්නේ එම අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලබන සහතික සඳහා පමණි. එම සහතිකවල මුළු පිටපත් සමග සත්‍ය පිටපත් එවට තමා විසින්ම සහතික කළ ජායා පිටපත් ද සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතු වේ.

පළාත් සහා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කිරීම :

69. ස්ථාන මාරුවීමක් ලැබේ, රාජ්‍ය සේවයේ හෝ වෙනත් පළාත් රාජ්‍ය සේවයක නිලධාරයෙකු මෙම පළාත් සහා රාජ්‍ය සේවයට වාර්තා කළ විට එම නිලධාරයා පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය විය යුතු ය.
70. 69 වගන්තිය ප්‍රකාරව නිලධාරියක සේවයට වාර්තා කළ වහාම 24 වන පරිදිස්ථායෙහි සඳහන් ආකෘතිය අනුව එම නිලධාරයා පළාත් සහා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කරවීම සඳහා අයදුම් පත්‍රයක් අදාළ කඩුඟම් මගින් වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ අනුමැතියට ඉදිරිපත් කිරීම ආයතන ප්‍රධානීයාගේ වගකීම වන්නේ ය.
71. ඉහත අනුමැතිය දන්වා එවීමෙන් පසු එම ලිපිය අදාළ නිලධාරියාගේ පොදුගලික ලිපි ගොනුවට ඇතුළත් කළ යුතු වන්නේ ය.
72. කිසියම් නිලධාරයෙකු ඉහත පරිදි පළාත් සහා රාජ්‍ය සේවයේ අන්තර්ග්‍රහනය වී නොමැති නම් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන්ට තිම් වර්ප්පාද සඳහා තිමිකම් නොලබන්නේ ය.

ආණ්ඩුකාරවරයා විසින් කරනු ලබන පත් කිරීම :

73. ආණ්ඩුකාරවරයා විසින් කරනු ලබන පත් කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වන්නේ ය.
74. ආණ්ඩුකාරවරයා විසින් පත්කරනු ලබන තනතුරක පුරුෂ්පාඩු ඇති වූ විට හෝ තනතුරක් ඇති කරනු ලැබූ විට හෝ අදාළ සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාටිය ප්‍රකාරව එම තනතුරට පුදුසු රුපයේ නිලධාරයෙක්/පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙක් පත් කරන ලෙසට ලිඛිත ඉල්ලීමක් ප්‍රධාන ලේකම්වරයා විසින් ආණ්ඩුකාරවරයා කටයුතු කරනු ලබන්නේ ය.
75. ඉහත 74 වගන්තිය ප්‍රකාරව ඉල්ලීමක් ආණ්ඩුකාරවරයා වෙත ලද විට, පුදුසු නිලධාරින් පත්කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කරනු ලබන්නේ ය.

වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් කරනු ලබන පත් කිරීම් :

76. ඉහත 74 වැනි වගන්තියෙහි සඳහන් තනතුරුවලට පරිපාහිර වන්නා වූ, එහෙත් කොමිෂන් සහාව විසින් පත් කිරීම් කරනු ලබන අනෙකුත් තනතුරු සඳහා නිලධාරයන් පත් කිරීමේ දී පහත සඳහන් ස්ථියාමාරුග අනුගමනය කළ යුතු වන්නේ ය.
77. ඉහත 76 වැනි වගන්තිය ප්‍රකාරව තනතුරක පුරුෂපාඩු ඇති වූ විටක හෝ එබදු තනතුරක් අළුතින් ඇති කරනු ලැබ ඇති විටක එකිනෙකුත් තනතුරට බදවා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් හෝ ප්‍රධාන ලේකම් විසින් වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම් කළ යුතු ය. ඒ සමඟ එකිනෙකුත් තනතුරට බදවා ගැනීම සඳහා අනුමැතියක් ලැබේ ඇති බව සහ වැටුප් ගෙවීමට ප්‍රමාණවත් ප්‍රතිඵාන තිබෙන බවට ද තහවුරුවක් ලබාදිය යුතු වන්නේ ය.
78. තනතුර සඳහා නිලධාරයෙකු පත් කිරීමට ප්‍රධාන ලේකම් මිනින් පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව නිරදේශ කිරීමේ දී අදාළ සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පරිපාලය ප්‍රකාරව පිළියෙළ කළ ඉල්ලුම් පත් කැඳවීමේ දැනුවේම් කෙටුම්පත, සම්මුඛ පරික්ෂණයක් පවත්වන්නේ නම් අදාළ ලක්ෂණ දීමේ පරිපාලය හා 55 වගන්තිය ප්‍රකාරව, සම්මුඛ පරික්ෂණ මණ්ඩලයකට ඇතුළත් කිරීමට නිරදේශිත පුද්ගලයන් පිළිබඳව විස්තර ආදිය පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
79. අදාළ සේවාවත හෝ තනතුරට හෝ අදාළ ප්‍රතිපාලන බලධාරයා විසින් ඉහත 78 වැනි වගන්තියෙහි සඳහන් ලියවිලි තම නිරදේශ සහිතව අනුමැතිය සඳහා කොමිෂන් සහාව වෙත අප්‍රමාදව ඉදිරිපත් කළ යුතු වන්නේය. කොමිෂන් සහාව වෙතින් අවශ්‍ය අනුමැතිය ලද පසු, පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම් විසින් අවස්ථාවේවිතව අනුමත දැනුවේම් ප්‍රකාරව අභ්‍යන්තර වශයෙන් හෝ රජයේ ගැඹුව පැවත්‍යායේ හා / හෝ ප්‍රකිෂ්ධ පුවත්පත්වල දැනුවේමක් පළ කරවීම මිනින් බාහිර වශයෙන් හෝ ඇයුම්පත් කැඳවීමට ක්‍රියා කළ යුතු වන්නේ ය.
80. ඉහත 78 වැනි වගන්තිය ප්‍රකාරව අදාළ ලියවිලි ලැබේමෙන් පසුව, අදාළ විභාග හා සම්මුඛ පරික්ෂණ, සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ සඳහන් විධිවිධානවලට හා අදාළ අවස්ථාවන්හි දී අනුමත ලක්ෂණ දීමේ කුමයට අනුකූලව පවත්වා ඇති බවට සඳහා පරික්ෂණය පත් වී, සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ නිරදේශ ඇත්තම් ඒවා ද සැලකිල්ලට ගෙන, ලිඛිත විභාගයේ දී හා / හෝ සම්මුඛ පරික්ෂණයේ දී ලබාගත් ලක්ෂණවල තුසුලනා අනුමිලිවෙවා අනුව කොමිෂන් සහාව විසින් තැනැත්තෙකු තොරු ගත යුතු වන්නේය. අංක 1 හෝ අංක 2 පරිභේදී ප්‍රකාරව විධීමන් පත් කිරීම් නිකුත් කිරීමට කොමිෂන් සහාව ස්ථා කරනු ලබන්නේ ය.

බලය අභිනියෝගීත බලධාරයන් විසින් කරනු ලබන පත් කිරීම් :

81. පවත්නා අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති පුරුෂපාඩු, අනුමත සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ සඳහා ඇති පරිදි, නිසි කළට පිරවීමට පත්කිරීම් බලධාරයා ස්ථා කළ යුතු වන්නේ ය.
82. අදාළ සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පරිපාලියෙහි හෝ සඳහන් පරිදි විභාග, වැන්තිය පරික්ෂණ හා සම්මුඛ පරික්ෂණයේ දී බලධාරයා විධිවිධාන යෝදා යුතු වන්නේ ය.
83. සේවා ව්‍යවස්ථාවට හෝ බදවා ගැනීමේ පරිපාලියට හෝ අනුකූලව පවත්වන ලද ලිඛිත විභාගවලදී ද, වැන්තිය පරික්ෂණවලදී හා සම්මුඛ පරික්ෂණවලදී ද ලබාගත් ලක්ෂණවල තුසුලනා අනුමිලිවෙවා මත පමණක් පත් කිරීම් සිදු කිරීමට පත්කිරීම් පත්කිරීම් බලධාරයා කටයුතු කළ යුතු වන්නේ ය. තව ද එම පත් කිරීම් ලිඛිත, අවශ්‍ය වෙනස්කම් සහිතව අංක 01 හෝ අංක 02 පරිභේදී ප්‍රකාරව සකස් කර ගත යුතු වන්නේ ය.
84. පළාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් තනතුරකට තමන් පත් කරමින් පත් කිරීම් බලධාරයා විසින් නිකුත් කරන ලද පත් කිරීම් ලිපියක් ලද තැනැත්තෙක්, එම ලිපියේ සඳහන් කොන්දේසිවලට යටත්ව එම පත්වීම හාර ගන්නා හෝ නොගන්නා හෝ බව අංක 03 පරිභේදී පත් කිරීම් බලධාරයා වෙත වහාම, ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය. පත්වීම් බලධාරයාගේ විධීමන් අනුමැතියකින් තොරුව පත්වීම් දින සිට සහි දෙකක කාලයක් තුළ දී සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන පත්වීම් ලාභිතයෙක් පත්වීම් අවලංගු වන්නේ ය.
85. පත් කිරීම් ලිපියට අනුකූලව එම පත්වීම හාර ගැනීම සඳහා පැමිණෙන කැනැත්තාම එම පත්වීම මිමි තැනැත්තාම ද යන්න යථා පරිදි තහවුරු කර ගැනීම අදාළ වන පරිදි පත් කිරීම් බලධාරයාගේ පරිපාලන බලධාරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානයේ හෝ ආයතන ප්‍රධානයේ හෝ වශයෙහි වන්නේ ය.
86. පත් කිරීම් ලිපියේ සඳහන් කොන්දේසි ප්‍රකාරව පත්වීම්ලාභිතයා තම පත්වීම හාර ගැනීමට පැමිණි පුරුම දිනයේ සිට මසක් ඇතුළත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවුම ව්‍යවස්ථාවේ 4 වන හා 7 වන උපලඳෙන ප්‍රකාරව, අදාළ පරිදි පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානයා හෝ ආයතන ප්‍රධානයා හෝ ඉදුරුම් දිය යුතු වන්නේ ය. එපරිදි පත්වීම් ලාභිතයා වෙතින් ප්‍රතිඵායා හෝ දැවුරුම් හෝ දැවුරුම් දිය යුතු වන්නේ ය. පත්වීම්ලාභිතයාගේ ප්‍රමාදය මත එම ප්‍රතිඵායා හෝ දැවුරුම් දිමට අපොහොසත් වන තැනැත්තකුගේ පත්වීම් එම නියමිත කිරීම් මිනින් සේවා ව්‍යවස්ථාවෙහි ම අහොසි වන්නේ ය.

87. වයඹ පලාත් සහ රාජ්‍ය සේවයේ පත්‍රීමක් ලද තැනැත්තක්, පත්‍රීම හාර ගැනීම සඳහා පැමිණි පුරුම දිනයේදීම තමන් සේවයට ව්‍යුත්‍යා කළ බව සහාය කෙරෙන ලිපියක් අංක 04 පරිඹිතය ප්‍රකාරව අදාළ පරිදි පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන හෝ වෙත ලබා දිය යුතු වන්නේ ය.
88. වයඹ පලාත් සහ රාජ්‍ය සේවයේ පත්‍රීමක් ලද තැනැත්තක්, රාජ්‍යකාරියට ව්‍යුත්‍යා කිරීමේ දී පහත සඳහන් ලිපිලේඛන අදාළ පරිදි පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන හෝ වෙත හාර දිය යුතු වන්නේ ය.
- (I) ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත ;
- (II) උප්පැන්න සහතිකයේ මූල් පිටපත;
- (III) සේවා ව්‍යවස්ථාව හෝ බැඳවා ගැනීමේ පිටපාටිය ප්‍රකාර තනතුරට අවධා කරන මූලික අධ්‍යාපන පුදුපුකම් සහාය කෙරෙන අධ්‍යාපන, වෙනත් අධ්‍යාපන හා වාත්තිමය සහතිකවල මූල් ලේඛන හා ජායා පිටපත් කට්ටලයක; (මෙම මූල් ලේඛන හා ජායා පිටපත් සහඩ බැලීමෙන් පසුව එම ජායා පිටපත් මූල් ලේඛන හා සමාන බවට එම බලධාරයා විසිනුත්, එම පිටපත් අව්‍යාර්ථ සහතිකවල ජායා පිටපත් බවට කිළධාරයා විසිනුත් සහතික කර ඇත්සන් කිරීමෙන් පසු, එම ජායා පිටපත් බලධාරයා වෙත රඳවා ගෙන මූල් ලේඛන නිලධාරයා වෙත ආපසු දිය යුතු වන්නේ ය.)
- (IV) විවාහක නම් විවාහ සහතිකය, කලනුයාගේ උප්පැන්න සහතිකය හා දරුවන් සිටී නම් දරුවන්ගේ උප්පැන්න සහතිකවල සහතික කළ පිටපත් ;
- (V) පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාර සේවා ගිවිසුම ;
- (VI) පොදු 261 ආකෘති පත්‍රයේ සම්පූර්ණ කරන ලද වත්කම් ප්‍රකාශය ;
- (VII) අදාළ වන පරිදි වත්කම් බැරකම් ප්‍රකාශය ;
- (VIII) ස්ථිර හා තාවකාලික පදිංචි ස්ථානවල ලිපිනය, දුරකථන අංකය හා විද්‍යුත් කැපැල් ලිපිනය ඇත්තැයි.
89. පලාත් සහ රාජ්‍ය සේවයේ පත්‍රීමක් ලද තැනැත්තක්, සේවයට ව්‍යුත්‍යා කිරීමෙන් අනතුරුව ඉහත 86, 87 හා 88 වන වගන්තිවල විස්තර කළ ලියවිලි ද, මෙම වගන්තියෙහි පහතින් සඳහන් කරන ලබන ලියවිලි ද ඇතුළත් කොට නිලධාරයා වෙනුවෙන් පොදුගැලීක ලිපිගොනුවක් ආරම්භ කොට යාවත්කාලීනව පවත්වාගෙන යාමට අදාළ පරිදි පත් කිරීම් බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන හෝ වෙත අදාළ සහතික පත්‍රීම් හාරගත් දින සිට මාස තුනක් තුළදී අදාළ ආයතනවලට යටා සහාය කර ගැනීම අදාළ ආයතන ප්‍රධානීයාගේ වගකීමක් වන්නේ ය.
- (I) පත්‍රීම් ලිපියේ පිටපතක් ;
- (II) ආණ්ඩුම ව්‍යවස්ථාවේ 4 වන හා 7 වන උපලේඛන ප්‍රකාරව අදාළ නිලධාරීන් විසින් ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ;
- (III) අදාළ නිලධාරියා අදාළ තනතුරේ පත්‍රීම හාරගත් බවට ලබා දී ඇති ලිපිය;
- (IV) වර්යා සටහන් පත්‍රය ;
- (V) අදාළ පරිදි වැන්දුම් හා අනත්දරු විශ්‍රාම වැටුප හෝ වැන්දුම් පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප හෝ පිළිබඳ ප්‍රකාශයේ පිටපත;
- (VI) පත්‍රීමේ ස්වභාවය අනුව ඇයක් තැබීමට නියම කර ඇත්තාම් එසේ නියම කර ඇති ආකෘතියට ඇප තැන්පතුවක් තබා ඇති බවට නිකුත් කළ සහතිකයේ සහතික කළ ජායා පිටපත;
- (VII) සොබඳ 169 ආකෘති පත්‍රය ප්‍රකාරව නිකුත් කළ වෙවැනු පරීක්ෂණ ව්‍යුත්‍යාව.
90. තිලධාරයෙක්, සේවයට ව්‍යුත්‍යා කිරීමෙන් පසු ඔහු තම කාර්යාලයේ අංශයක හෝ ගාබාවක හෝ තමන් යටතෙන් පවත්නා වෙනත් කාර්යාලයක හෝ සේවා ස්ථානයක හෝ රාජ්‍යකාරි ඉටු කිරීම සඳහා අනුයුත්ක් කිරීමට පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන හෝ හිඳු කළ ජායා පිටපත් වන්නේ ය. එසේ ම නිලධාරයා වෙත රාජ්‍යකාරි ලිඛිත පැවතිමට එම කාර්යාලයේ ආයතන ප්‍රධානීන් අප්‍රමාදව හිඳු කළ යුතු වන්නේ ය.
91. කිසියම් සේවාවකට හෝ තනතුරුවක හෝ රජයේ හෝ පලාත් සහ රාජ්‍ය සේවයේ තිලධාරයෙක්, පත් කිරීම රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීම නිතිමය අවශ්‍යතාවක් වන කළේ, එම පත් කිරීම අප්‍රමාදව රජයේ ගැසට් පත්‍රයේ පැවතිම් පැවතිම අවශ්‍ය සියවර ගැනීම පත්‍රීම් කිරීම් බලධාරයාගේ වගකීම වන්නේ ය.
92. තිලධාරයෙක්, සේවය සඳහා අනුයුත්ක් කිරීමෙන් පසුව එලදායී ලෙසන් කාර්යක්ෂම ලෙසන් ඔහුගේ සේවය ලබාගත හැකි වනු පිණිස, පත්‍රීමේ දින සිට වසරන කාලයක් ඉතුත් වීමට පෙරාතුව හෝ අවශ්‍යතාවය අනුව ඔහු වෙත පුහුණුවක් ලබා දීමට පත් කිරීම් බලධාරයා හෝ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන හෝ හිඳු ස්ථානයක් කර ඇති විට එහි සඳහන් වන්නේ ය. එසේම එම පුහුණු වැඩසටහන්වලට යටා පරිදි සහතික සාහායී වීම තිලධාරයන්ගේ ද වගකීමක් වන්නේ ය.

100. පරිවාස කාලයකට යටත් කොට ඇති නිලධාරයෙකුගේ වැරදි ක්‍රියාවක් නිශ්චිතව ගෙන හැර පැහැදිලි නමුත් ඔහුගේ මානසික ස්වභාවය හෝ භූමිකිම් ස්වභාවය හෝ වෙනත් උග්‍රතා හෝ හේතු කොට ගෙන ඔහු ප්‍රාත්‍යාපන් සහ රාජ්‍ය සේවයේ තුවදුටත් තබා ගත නොහැකි බව පෙනී යන්නේ නම්, (පරිපාලන බලධාරයා වාර්තා කරන කළේ) එම නිලධාරයාගේ පත්වීම අවසන් කිරීම පත් නිරිම් බලධාරයාගේ වගකීම වන්නේ ය. එවැනි අවස්ථාවකදී එම තීරණය ගැනීමට පාදක වූ සියලු කරුණු නිශ්චිතව හා ස්වභාවත් අදාළ ලිපිගොනුවෙහි සහන් කර තැබීමටත්, නම තීරණය තහවුරු කරන සියලු සාධක සුරක්ෂිතව තැබීමටත් පත් කිරීම් බලධාරයා වග බලා ගත යුතු වන්නේ ය. පත්වීම අවසන් කිරීම් ලිපිය අවශ්‍ය වෙනස්කම් වේ නම් ඒවාද සිත්තව අංක 06 පරිභේදය ප්‍රකාරව සකස් කළ යුතු වන්නේ ය.
101. පළමුව වසර හා දෙවන වසර පරිවාස කාලය සම්බන්ධ සමාලෝචන වාර්තා දෙපාර්තමේන්තු ප්‍රධාන විසින් අංක 05 පරිභේදය ප්‍රකාරව සකස් කළ යුතු වන්නේ ය. එම වාර්තා ලැබේමෙන් අනතුරුව, එවා ප්‍රවේශමෙන් සලකා බලා උග්‍රතා කිසිවත් ඇතොත්, අවශ්‍ය අවස්ථාවන්හිදී ඒ එවැනිව තිළිබඳව අවවාද කළ යුතු වන්නේ ය. අවසන් සමාලෝචන වෙත වාර්තාව, පළමු හා දෙවන වසරේ වාර්තාව, පළමු ද සමඟ, පරිවාස කාලය අවසන් වීමට යටත් පිරිසයින් මාස 03 කට ප්‍රථම පත් කිරීම බලධාරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ ය. පරිවාස කාලය අවසන් වීමට ප්‍රථමයෙන් වාර්තා තහවුරු පත් කිරීම බලධාරයා විසින් සැලකිල්ලට ගෙන, නිලධාරයාගේ පත්වීම ස්ථීර කිරීමට හෝ පරිවාස කාලය දීර්ශ කිරීමට හෝ නියෝගයක් දිය යුතු වන්නේ ය. සැම අවස්ථාවකදී ම එකී තීරණ නිලධාරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය.
102. පරිවාස කාලයට යටත්ව සිටින නිලධාරයෙක් විසින් සිදු කරනු ලැබේ ඇති අනුමතකාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්ෂණයක් පරිවාස කාලය අවසන් වීමට පෙරාතුව නිම කළ නොහැකි විටකදී, එම කරුණු පිළිබඳ ස්වභාවය සැලකිල්ලට ගෙන නිලධාරයාගේ පරිවාස කාලය දීර්ශ කිරීම හෝ පරිවාස පත්වීම අවසන් කිරීම කළ යුතු වන්නේ ය.
103. නිලධාරයෙකුට තම උග්‍රතාව මග හරවා ගැනීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතු යැයි පත් කිරීම බලධාරයා තීරණය කරන්නේ නම්, වර්ෂ 03 ක උපරිම කාලයකට යටත් ව, වරකට එක් වර්ෂය බැඳීන්, නිලධාරියාගේ පරිවාස කාලය දීර්ශ කොට ඔහුගේ වැටුප් වර්ධක විලම්හනය කළ යුතු වන්නේ ය.
104. සැම දීර්ශ කරන ලද පරිවාස කාලයක් අවසානයේදී ම, දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ පරිපාලන බලධාරයා විසින් අංක 05 පරිභේදය ප්‍රකාරව සමාලෝචන වාර්තාවක් සකස් කළ යුත්තේය. පත්වීම ස්ථීර කිරීමට බාධාවන උග්‍රතා කිසිවක් එම වාර්තාවලින් අනාවරණය වන්නේ නම්, ඉහත 101 හා 103 වන්තිවිවලට යටත්ව නිලධාරයාගේ පරිවාස කාලය දීර්ශ කිරීම හෝ පත්වීම අවසන් කිරීම පත් කිරීම බලධාරයාගේ වගකීම වන්නේ ය. එවැනි අවස්ථාවක දී එම තීරණය ගනු ලැබේමට පාදක වූ සියලුම හේතු විස්තරයාත්මකව අදාළ ලිපිගොනුවෙහි සහන් කළ යුතු අතර, තම තීරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තැබීමටත් පත් කිරීම බලධාරයා වග බලා ගත යුතු වන්නේ ය.
105. පත්වීම ස්ථීර කර ඇති නිලධාරයෙක්, වසරක වැඩ බැලීමේ කාලයකට යටත්ව පළාත් සහ රාජ්‍ය සේවයේ වෙනත් ස්ථීර තනතුරකට පත්කර ඇති අවස්ථාවකදී, දෙපාර්තමේන්තු ප්‍රධාන වාර්තාවක් සමාලෝචන වාර්තාවක් සකස් කළ යුතු වන්නේ ය.
106. නිලධාරයාගේ පත්වීම ස්ථීර කිරීමට බාධා වන උග්‍රතා කිසිවක් එම සමාලෝචන වාර්තාව මිනින් අනාවරණය වන්නේ නම්, වහාම ඒ බව ඔහුට ලිඛිතව දන්වා අවස්ථාවෙට්ටිත නිසි මිනි මග පෙන්මෙන් දෙපාර්තමේන්තු ප්‍රධාන බලධාරියා විසින් සිදු කළ යුතු අතර, පත් කිරීම බලධාරයා විසින් නිලධාරයාගේ වැටුප් වර්ධක විලම්හනය කර, වසර 03ක උපරිම කාල සීමාවකට යටත්ව වරකට එක් වසර බැඳීන් ඔහුගේ වැඩ බැලීමේ කාලය දීර්ශ කළ යුතු වන්නේ ය.
107. සැම දීර්ශ කරන ලද පරිවාස කාලයක් අවසානයේදී ම, දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ පරිපාලන බලධාරයා විසින් අංක 05 පරිභේදය ප්‍රකාරව සකස් කරන ලද සමාලෝචන වාර්තාව අනුව නිලධාරයා විසින් ප්‍රගතියක් පෙන්වා නොමැති බව පෙනී යන අවස්ථාවකදී, ඉහත වගන්තියට යටත්ව නිලධාරියාගේ පරිවාස කාලය දීර්ශ කිරීමට හෝ පත්වීම අවසන් කිරීමට හෝ කටයුතු කිරීම සහ පත්වීම අවසන් කරන ලදීදී නම් ඔහුගේ ඔහුගේ ප්‍රගතියක් නොමැති විවෙක අධිකාරීයක පදනම මත, එම තනතුරට නිලධාරයා ආපසු යැවුමට කටයුතු කිරීම බලධාරයාගේ වගකීම වන්නේ ය. එවැනි අවස්ථාවකදී එම තීරණය ගනු ලැබේමට පාදක වූ සියලුම හේතු සවිස්තරයාත්මකව අදාළ ලිපිගොනුවෙහි සහන් කළ යුතු අතර, තම තීරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තැබීමටත්, පත්කිරීම බලධාරයා වග බලා ගත යුතු වන්නේ ය. පත්වීම අවසන් කිරීමෙන් ලිපිය අංක 07 පරිභේදය සකස් කළ යුතු වන්නේ ය.
108. පරිවාස කාලයකට හෝ වැඩ බැලීමේ කාලයකට හෝ යටත්ව සිටින නිලධාරයෙකුගේ එම කාලය සම්පූර්ණ වූ වහාම අදාළ ඔහුගේ පත්වීම ස්ථීර කිරීමට හෝ පත්වීම අවසන් කිරීමට හෝ පත්කරීම් බලධාරයා ක්‍රියා හේතුවෙන් වෙනත් පත්වීමක් ස්ථීර තනතුරකට පත්කර ඇති අවස්ථාවකදී, එම නිශ්චිත වූව වූව වන්නේ ය. එවැනි අවස්ථාවකදී එම තීරණය ගනු ලැබේමට පාදක වූ සියලුම හේතු සවිස්තරයාත්මකව අදාළ ලිපිගොනුවෙහි සහන් කළ යුතු අතර, තම තීරණය තහවුරු කරනු ලබන සියලුම සාධක සුරක්ෂිතව තැබීමටත්, පත්කිරීම බලධාරයා වග බලා ගත යුතු වන්නේ ය.
109. තීයම් දිනයේ දිය සියලුම අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණේ වූව ද, නිලධාරයෙකුගේ පත්වීමක් ස්ථීර තනතුරයට පත් වන්නේ අදාළ පත්වීම, පත්කිරීම බලධාරයා විසින් ස්ථීර කිරීම් නිකුත් සියලුම ප්‍රස්ථාපන සම්භාවනය සඳහා සියලුම සුදුසුකම් සපුරා තිබුය දී එවැනි

ලිපියක් නිකත් කිරීම පමා විමෙන් එම නිලධරයා පිඩාවට පත්වීම වැළැක්වීම සඳහා එම ලිපිය අප්‍රමාදවත්, යථා පරිදිත් නිකත් කිරීම සම්බන්ධයෙන් අදාළ පත්කිරීම බලධරයා සුලැකිලිමත් විය යුතු වන්නේය. එම කාර්යයේදී අදාළ සියලු ලිපිලේඛන යථා පරිදි පත්කිරීම බලධරයා වෙත සුපැයිම ආසන්න පරිපාලන බලධරයාගේ වගකීම වන්නේය.

110. පත්වීම ස්ථීර කරනු ලැබීම සඳහා යම් නිලධරයෙකු නියමිත කාලය තුළ සුදුසුකම් ලබා ගැනීමට අප්‍රාභාසන් වූයේ, ඔහුට පාලනය කළ නොහැකි කිසියම් හේතුවක් නිසා වන්නේ නම්, එකී සුදුසුකම් ලබා ගනු තැකිවනු විණිස ඔහුගේ පරිවාස කාලය පත්කිරීම බලධරයා විසින් සාධාරණ කාලයක් දීර්ශ කළ හැකි වන්නේය. එසේ දීර්ශ කළ කාල පරිවිශේදය තුළ පත්වීම ස්ථීර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාලීම එම නිලධරයාගේ වගකීම වන්නේය. එවැනි අවස්ථාවක දී එම නිලධරයාගේ පත්වීම ස්ථීර කළ යුත්තේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට හා වැටුප් වර්ධකවලට ඇතිකර බලපැමික් නොවන පරිදි වන්නේය එතකුද වුවත් එසේ පරිවාස කාලය දීර්ශ කරන ලද කාලය තුදී එම නිලධරයාගේ නොසැලැකිල්ල මත හෝ පැහැර හැමීම මත හෝ අදාළ සුදුසුකම් සපුරා ගැනීමට එම නිලධරයා අප්‍රාභාසන් වූවහොත් එවැනි අවස්ථාවක දී ඔහුගේ පත්වීම අවසන් කිරීමට පත්කිරීම බලධරයා ක්‍රියා කළ යුතු වන්නේය.
111. නිලධරයෙක්, නියමිත කාලය තුළ එනම් මුල් පරිවාස කාලය තුළ හෝ මුල් වැඩ බැලීමේ කාලය තුළ හෝ තමන්ට පාලනය කළ හැකි හේතුවක් මත පත්වීම ස්ථීර කිරීම සඳහා සුදුසුකම් සපුරාලීමට අප්‍රාභාසන් වී ඇති නමුත්, දීර්ශ කරන ලද පරිවාස කාලය තුළ දී හෝ දීර්ශ කරන ලද වැඩ බැලීමේ කාලය තුළ දී හෝ පත්වීම ස්ථීර කිරීම සඳහා සුදුසුකම් සපුරාලුවහාත් එවැනි අවස්ථාවකදී මුල් පරිවාස කාලය හෝ මුල් වැඩ බැලීමේ කාලය හෝ අවසානයේ ඔහුට වැළැවුම් නියමිත වැටුප් වර්ධක, මුලින් සුදුසුකම් සපුරාලීමට අවකාෂ සලසා හිතු කාල සීමාවට වැඩියෙන් ගත් කාල පරිවිශේදයට සමාන කාල පරිවිශේදකින් විලම්බනය කර ඔහුගේ පත්වීම වැඩ හාරගත් දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර කළ යුතු වන්නේය. තවද ඔහුගේ සේවයෙහි හෝ ශේෂීකාරී සේවයෙහි හෝ ජ්‍යෙෂ්ඨයෙහි හෝ ජ්‍යෙෂ්ඨත්වය, සේවය ස්ථීර කරනු ලැබීම සඳහා ඔහු සුදුසුකම් සම්පූර්ණ කළ දිනය අනුව නිගමනය කළ යුතු වන්නේය.
112. නිලධරයෙකුගේ පත්වීමක් ස්ථීර කළ යුතු වන්නේ එම පත්වීම ක්‍රියාත්මක වූ දිනයේ සිට බලපෑවන්වන පරිදි වන්නේය. එතකුද වුවත් නිලධරයාගේ උගානතා හේතු කොට ගෙන විලම්බනය කරන ලද වැටුප් වර්ධක විලිබඳ කිසිදු අයිතිවාසිකමක් නිලධරයාට හිමි නොවන්නේය.

IX වැනි පරිවිශේදය

තනතුරක වැඩ බැලීම සඳහා හෝ රාජකාරී ඉටු කිරීම සඳහා කරනු ලබන පත්කිරීම

113. කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා හෝ රාජකාරී ඉටු කිරීම සඳහා හෝ නිලධරයෙකු, පත් කළ හැක්කේ පහත සඳහන් අවස්ථාවන්හි දී පමණක් වන්නේය :-

 - (i) පළාත් සහාලේ අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරක සේවයේ තැකිවනු නිශා නිලධරයෙකු විධිමත් අනුමතිතයෙක් ලබා ගෙන කිසියම් කාල සීමාවක් එම තනතුරෙහි සේවයෙන් බැහැරව සිටින අවස්ථාවක එම තනතුරෙහි රාජකාරී වගකීම භා කාර්ය ඉටු කිරීම සඳහා ; හෝ
 - (ii) පළාත් සහා අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරක් ඇඟිරුවත් පවත්නා අවස්ථාවක පත් කිරීම බලධරයා විසින් එම තනතුරට ස්ථීර පත් කිරීමක් කරනු ලබන තෙක් එම තනතුරෙහි රාජකාරී වගකීම භා කාර්ය ඉටු කිරීම සඳහා.

114. කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා හෝ රාජකාරී ඉටුකිරීම සඳහා පත් කිරීමේ බලය ඇත්තේන් පත් කිරීම බලධරයා හට පමණක් වන්නේය.
115. කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා පත් කළ හැක්කේ එම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවෙහි හෝ බැඳුවා ගැනීමේ පටිපාටියෙහි හෝ සඳහන් සුදුසුකම් සපුරා ඇති, එම තනතුරට අභ්‍යන්තර මණාන තනතුර හෝ එම තනතුරට ආසන්න පහළ තනතුරක හෝ සේවයේ යෙදී සිටින, තම නිශා තනතුරෙහි ස්ථීර කර ඇති නිලධරයෙක්, පමණක් වන්නේය.
116. වැඩ බැලීමේ පත්කිරීමක් කරනු ලබන්නේ අවස්ථාවේවිතව අදාළ තනතුරෙහි දුරක්ෂකාලීනව කටයුතු කිරීමට හෝ අදාළ නිලධරයා දැනට දරන තනතුරට අමතරව අදාළ තනතුරෙහි රාජකාරී කිරීම හෝ වන්නේය.
117. තනතුරක වැඩ බැලීමේ හේතුව මත, එම වැඩ බැඳු තනතුරේ වැටුප් පරිමාණය ස්ථීර වශයෙන්ම තිම් කර ගැනීමට අයිතිවාසිකමක් එම වැඩ බැලීමේ පත්වීම ලත් නිලධරයාට හිමි නොවන්නේය.
118. අනුමත කාර්ය මණ්ඩලය තුළ පවත්නා පුර්පාඩා වූ කිසියම් තනතුරක වැඩ බැලීම සඳහා පත් කිරීමට ඉහත 115 වගන්තිය ප්‍රකාරව සුදුසුකම් සපුරා ඇති නිලධරයෙකු නොමැති අවස්ථාවක දී, එම තනතුරෙහි රාජකාරී ඉටු කිරීම සඳහා වඩාත් සුදුසු නිලධරයා පත්කිරීම බලධරයා විසින් පත් කළ හැකි වන්නේය.

119. කිසියම් තනතුරකට නිල වගයෙන් හිමි දීමනා හා වරප්‍රසාද එම තනතුරෙහි වැඩ බලන හෝ රාජකාරී ඉටු කරන නිලධරයාට එම වැඩ බලන හෝ රාජකාරී ඉටු කරන හෝ කාලය තුළදී තුක්ති විදිය හැකි වන්නේය. එම වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්වීම අවසන් ඇ වහාම එම දීමනා හා වරප්‍රසාද මූලුට අනිමි වන්නේය.
120. කිසියම් නිලධරයෙක්, තනතුරක වැඩ බැලීම සඳහා හෝ තනතුරක රාජකාරී ඉටු කිරීම සඳහා හෝ පත්කළ හැක්සේ එම තනතුර එම නිලධරය දැනට දරන තනතුරට වඩා ඉහළ තත්ත්වයේ හෝ සම තත්ත්වයේ හෝ වන්නේ නම් පමණි.
121. යම් නිලධරයෙක්, යම් තනතුරක වැඩ බැලීම හෝ රාජකාරී ඉටුකිරීම හෝ කළ පමණිම, එම තනතුරට ස්ථිර පත් කිරීමක් කිරීමේ දී එම නිලධරය නට එම තනතුර සඳහා යම් විශේෂ හිමිකමක් හෝ සේවා ව්‍යවස්ථාව යටතේ හෝ බදවා ගැනීමේ පරිපාලිය යටතේ හෝ යම් විශේෂ වාසියක් හෝ යම් විශේෂ ලකුණු ප්‍රමාණයක් හෝ ලබා තොදිය යුතු වන්නේය. තනතුරක වැඩබැලීමට හෝ තනතුරක රාජකාරී ඉටු කිරීමට නිලධරයෙකු පත්කිරීම බලධරය විසින් පත් කර ඇත්තේ නම් මිය මූලුට අතිරේක පාරිග්‍ර්‍යමිකයක් නොගෙවිය යුතුය. පුරුෂාඩු වූ තනතුරක රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා දෙපාර්තමේන්තුමය වැඩපිළිවෙළක යටතේ එම රාජකාරී කටයුතු ආවරණය කරන නිලධරයාට අතිරේක පාරිග්‍ර්‍යමිකයක් ලැබීමට හිමිකමක් නොමැත්තේය.

X වැනි පරිච්ඡේදය

කාර්යක්ෂමතා කඩුම්

122. පළාත් සහ රාජ්‍ය සේවයට බදවාගන්නා සියලුම නිලධාරීන් සඳහා උවිත පරිදි කාර්යක්ෂමතා කඩුමක් හෝ කඩුම් නිශ්චිත යුතු වන්නේය. එය ඒ ඒ නිලධාරීන් බදවාගැනීම සඳහා වන සේවා ව්‍යවස්ථා හෝ බදවාගැනීමේ පරිපාලි වල සඳහන් කළ යුතුවාක් හැර පත්වීම් ලිපියේද ඒ බව සඳහන් කළ යුතු වන්නේය.
123. නිලධරයෙකුගේ පත්වීම ස්ථිර කිරීම සඳහා හෝ ඉහළ තනතුරකට උසස් කිරීම සඳහා හෝ කිසියම් නිශ්චිත වැටුප් පියවරක් ඉක්මවා යාම සඳහා හෝ කාර්යක්ෂමතා කඩුමෙහි/කඩුම්වල අවශ්‍යතා සපුරාලිය යුතු වන්නේය.
124. සේවා ව්‍යවස්ථාවෙහි හෝ බදවා ගැනීමේ පරිපාලයෙහි හෝ නියම කර ඇති ආකාරයට අදාළ බලධරය විසින් උවිත කාල සීමාවන් තුළ දී කාර්යක්ෂමතා කඩුම් පැවැත්විය යුතු වන්නේය. කාර්යක්ෂමතා කඩුම් පැවැත්විය යුතු බලධරය කවරක්ද යන්න, සේවා ව්‍යවස්ථාවේ හෝ බදවා ගැනීමේ පරිපාලියේ සඳහන් කොට නොමැති අවස්ථාවන්හිදී. එකිනෙක් කාර්යක්ෂමතා කඩුම් පත්කිරීම බලධරය විසින් හෝ පත්කිරීම බලධරය විසින් නම් කරනු ලබන නිලධරයෙකු විසින් හෝ පැවැත්විය යුතු වන්නේය.
125. නිලධරයෙක් කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්තම් මහු කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කළ බව දත්තන ලිපියක් අංක 08 පරිභේදය ප්‍රකාරව පත් කිරීම බලධරය විසින් එම නිලධරය වෙත අප්‍රමාදව නිකන් කළ යුතු වන්නේය. තවද එම ලිපියේ සහිත කළ තායා පිටපතක් එම නිලධාරියාගේ වැටුප් වර්ධකය අනුමත කිරීමට අදාළ ආකෘති පත්‍රයට යා කිරීමට නිසි බලධරය ක්‍රියා කළ යුතු වන්නේය.
126. නිලධරයෙක්, කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් නියමිත දිනය වන විට සපුරාලිමට අසමත් වී ඇති විටෙක, එදින සිට ක්‍රියාත්මක වන පරිදි මහුගේ වැටුප් වර්ධකය විල්ම්බනය කිරීමට, අදාළ පරිදි පළාත් සහ අමාත්‍යාංශ ලේකම් හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ පරිපාලන බලධරය විසින් ක්‍රියා කළ යුතු අතර, ඒ බැවි නිලධරය වෙත විධිමත්ව දැන්වීමට ද ක්‍රියාකාල යුතු වන්නේය. එතකදු මුවත් කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට නොහැකි මූල්‍ය නිලධාරියාගේ පාලනයෙන් බැහැර හේතුවක් මත නම් ආණ්ඩුකාරවරයාට කරනු දක්වා අනුමතියක් ලබාගැනීමෙන් පසුව වැටුප් වර්ධක විල්ම්බනය කිරීමින් තොටව සහන කාලයක් ලබා ගත හැකි වන්නේය.
127. කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් නියමිත දිනට පෙර සපුරාලිමට අසමත් ඇ නිලධරයෙකුට, එම සුදුසුකම් සපුරාලිම සඳහා එක් අවස්ථාවකදී එක් වසරක දිරිස කිරීමකට සීමාවන අප්‍රේරින් උපරිම වගයෙන් සයර තුනක කාල පරිච්ඡේදයක් සලසා දීමට පත්කිරීම බලධරයාට බලය වැටුප් වර්ධකය විල්ම්බනය කිරීමට ගනු ලැබූ තීරණයට එමගින් බලපෑමක් ඇති නොවන්නේය.
128. ඉහත 126 වැනි වගන්තියෙහි සඳහන් පරිදි වැටුප් වර්ධකය විල්ම්බනය කිරීමට භාජනය වූ නිලධරයෙකු එසේ වැටුප් වර්ධකය විල්ම්බනය කරන ලද දින සිට වසර තුනක කාලයක් තුළ අදාළ කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට අවශ්‍ය සුදුසුකම් සපුරාලිමට අසමත් වන්නේ නම්, එම වසර තුන සම්පූර්ණ වූ දිනයේ සිට මහුගේ පත්වීම ආකාරයක්ෂමතාව මත අවසන් වන්නේය. එතකදු මුවත් එම දිනය වන විට නිලධරයාගේ පත්වීම ස්ථිරකර ඇත්තම් හා මහු විසින් විශාම වැටුප් සිමිකම් සපුරා ඇත්තම් හා එම නිලධරය අකාරයක්ෂමතාව මත එම දිනයේ සිට විශාම ගැන්විය යුතු වන්නේය. එවැනි අවස්ථාවකදී මහු විශාම වැටුප් විවුප ලබා ගැනීමට හිමිකම් ලබනුදේ වෙකුල්පිත විශාම ගැනීමේ වයසට එළඹින දිනයේ සිට හා විශාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවාහිනාවලට අනුකූලව වන්නේය.
129. ඉහත 128 වැනි වගන්තියෙහි සඳහන් පරිදි වැටුප් වර්ධකය විසින් අංක 09 පරිභේදය ප්‍රකාරව ඒ බැවි එම නිලධරය වෙත දැනුම් දිය යුතු වන්නේය.

XI වැනි පරිච්ඡේදය

පෙළඳීම් සඳහා පෙළඳීම් සඳහා පෙළඳීම් සඳහා

130. වයඹි පළාත් සහා රාජ්‍ය සේවයට අයත් යම් සේවාවක, පන්තියක හෝ පළාත් සහා රාජ්‍ය සේවයේ යම් දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ පවත්නා සමාන මට්ටමේ තනතුරු සංඛ්‍යාවක හෝ සේවයෙහි නියුලී සිටින නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨයේ තුළ පුද්ගල් ඒ ඒ නිලධරයන් විසින් එම තනතුරුවල රාජකාරී හාරගත් දින පදනම් කොට ගෙන වන්නේය.
131. එක් දිනයකදී එක් අයෙකුට වැඩි නිලධරයන් සංඛ්‍යාවක් රාජකාරී හාරගත් ඇති විටෙක, එම නිලධරයන් තෝරා ගැනීම සඳහා අදාළ සේවා ව්‍යවස්ථාවට හෝ බදවාගැනීමේ පටිපාටියට හෝ අනුකූලව පවත්වාගැනු ලබූ ලිඛිත, වාත්තිය හා සම්මුඛ පරිණාශක වලදී ලබා ගත් සම්වේච් ලකුණු තුළ අනුකූලව පෙළ ගේවා ඒ අනුව ජ්‍යෙෂ්ඨයේ තිශේෂ කළ යුතු වන්නේය. සමාන ලකුණු ප්‍රමාණයක් මිශ්‍ය නිලධරයන් සංඛ්‍යාවක් සිටින අවස්ථාවකදී ඔවුන් සියලු දෙනාම සමාන ජ්‍යෙෂ්ඨයේ සේ සැලකිය යුතු වන්නේය.
132. නිලධරයෙකුගේ වැඩි, හැයිරීම හා පැමිණීම අභ්‍යන්තුවායක විම මත පරිවාස කාල සීමාව හෝ වැඩි බැලීමේ කාල සීමාව හෝ දිර්ස කරනු ලබ ඇති විටෙක දී එසේ දිර්ස කරන ලද කාල පරිච්ඡේදයට සමාන කාල පරිච්ඡේදයකින් අඩුකර, ඔහු අයත් පන්තියේ හෝ ගැලීමේ ඔහුගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් පුතු වන්නේය.
133. නිලධරයෙකුට පාලනය කරගත හැකි හේතු මත කාර්යක්ෂමතා කඩුම ඉක්මවා යාමට අපොහොසත්වී ඇති විටෙක දී එම නිලධරයා කාර්යක්ෂමතා කඩුම ඉක්මවා වන ලද දිනය දක්වා වන අතිරේක කාල පරිච්ඡේදයට සමාන කාල පරිච්ඡේදයකින් අඩු කර ඔහුගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් පුතු වන්නේය.
134. විනය බලධාරයා විසින් ජ්‍යෙෂ්ඨයේ පහළ දැමීම සඳහා වන නිශ්චිත විනය නියෝගයක් හෝ ජ්‍යෙෂ්ඨයේ සේවය බලපාන වෙනත් විනය නියෝගයක් හෝ ක්‍රියාත්මක කර ඇති විටෙකදී, අදාළ විනය නියෝගය ප්‍රකාරව අදාළ නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් ඔහුගේ සේවා කාලයෙහි කොටසක් ලෙස නොසැලකිය යුතු වන්නේය.
135. නිලධරයෙකුගේ ඉල්ලීම් මත විශ්ව විද්‍යාලයක තනතුරුකට හෝ රාජ්‍ය සංස්ථාවක තනතුරුකට හෝ රාජ්‍යයේ ව්‍යුපාකියක තනතුරුකට, රාජ්‍යට අයත් සමාගමක තනතුරුකට හෝ රාජ්‍යයට කොටස් හිමි සමාගමක තනතුරුකට හෝ කොමිෂන් සහාව විසින් එකා වන වෙනත් ආයතනයක තනතුරුකට හෝ නිලධරයෙකු තාවකාලික පදනම් පළාත් සහා රාජ්‍ය සේවයෙන් මුදා හැර ඇති විටෙකදී, එසේ මුදා හැර ඇති කාල පරිච්ඡේදය නිලධරයාගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් ඔහුගේ සේවා කාලයෙහි කොටසක් ලෙස නොසැලකිය යුතු වන්නේය.
136. නිලධරයෙකු විසින් තම ඉල්ලීම් මත පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර රකියාවක් සඳහා වැළැඳ් රහිත නිවාඩු ලබාගෙන තිබු කාල සීමාව එම නිලධරයාගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් ඔහුගේ සේවා කාලයෙහි කොටසක් ලෙස නොසැලකිය යුතු වන්නේය.
137. ග්‍යෙෂ්ඨයාධිකරණය විසින් නිලධරයෙකුගේ ජ්‍යෙෂ්ඨයේ පිළිබඳ නියෝගයක් දී ඇති විටෙකදී එකී නිලධරයාගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් තිශේෂ නිලධරයාගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් තිශේෂ නිලධරයාගේ ප්‍රමාණයක් අනුකූලව තීරණය කළ යුතු වන්නේය. එමෙන්ම යම්කිනී සේවාවකට අයත් නිලධරයෙකු රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් පළාත් සහා රාජ්‍ය සේවයෙන් මුදාහැර වයඹි පළාත් සහා රාජ්‍ය සේවයෙහි තනතුරුකට එමෙන්ම එම තනතුරුට බදවා ගත් වර්ෂයේ වයඹි පළාත් සහා රාජ්‍ය සේවයෙහි බදවා ගත් නිලධරයාගේ තනතුරුට අයත් ප්‍රමාණයක් අනුකූලව තැබුම් ඔහුගේ සේවාවකට පවත්නා ජ්‍යෙෂ්ඨයාගේ තැබුම් කටයුතු කළ යුතු වන්නේය.
138. එක් සේවාවකට අයත් නිලධරයන් තවත් සේවාවකට අන්තර්ග්‍රහණය කරනු ලබන විටකදී එම නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨයේ කළයුතු ආකාරය එසේ අන්තර්ග්‍රහණය කිරීමට ගනු ලැබූ තීරණයෙහි නිරවුල්ව හා පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේය.
139. සේවාවන් දෙකක් හෝ රට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ කරනු ලබන විටකදී අදාළ නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් සඳහා පුතු ආකාරය එසේ ඒකාබද්ධ කිරීමට ගනු ලැබූ තීරණයෙහි නිරවුල්ව හා පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේය.
140. එකම ආයතනයක හෝ විවිධ ආයතන වල පවත්නා සමාන මට්ටමේ තනතුරු ඒකාබද්ධ කරනු ලබන විටකදී අදාළ නිලධරයන්ගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් සඳහා ආකාරය එසේ තනතුරු ඒකාබද්ධ කිරීමට ගනු ලැබූ තීරණයෙහි නිරවුල්ව සහ පැහැදිලිව සඳහන් කළ යුතු වන්නේය.
141. ග්‍යෙෂ්ඨයාධිකරණය විසින් නිලධරයෙකුගේ ජ්‍යෙෂ්ඨයේ පිළිබඳ නියෝගයක් දී ඇති විටෙකදී එකී නිලධරයාගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් තිශේෂ නියෝගය සේවාවක් සඳහා පුතු වන්නේය.
142. නිලධාරයෙකු තනතුරු හැර ගියාසේ සලකා අදාළ බලධාරයා විසින් ඔහු විටකදී එම නිලධරයන් තැබුම් සිටින නිලධරයාගේ ප්‍රමාණයක් අනුකූලව ඔහුගේ ජ්‍යෙෂ්ඨයේ තැබුම් සඳහා පුතු වන්නේය.

XII වැනි පරිච්ඡේදය

වයඩි පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු වයඩි පලාත් රාජ්‍ය සේවයෙන් තාවකාලිකව හෝ ස්ථීරව හෝ මුදා හැරීම

143. තම තනතුරෙහි ස්ථීර කර ඇති යම් නිලධාරයෙකුගේ ඉල්ලීම මත හෝ එවැනි නිලධාරයෙකුගේ එකගතාව ඇතිව රජයේ හෝ වයඩි පලාත් සහා රාජ්‍ය සේවයේ අවශ්‍යතාව මත හෝ නිලධාරයෙකු, වයඩි පලාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව හෝ ස්ථීරව හෝ නියමිත බලධාරයා විසින් මුදා හැරී අවස්ථා පහත සඳහන් පරිදි වන්නේය:
- (I) ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරකට ;
 - (II) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ තනතුරකට ;
 - (III) ජනාධිපතිවරයා විසින් පරික්ෂණ කොමිෂන් සහා පනත යටතේ පත් කරනු ලබන කොමිෂන් සහාවක සේවයට ;
 - (IV) රාජ්‍ය සේවයට ;
 - (V) වෙනත් පලාත් සහා රාජ්‍ය සේවයකට ;
 - (VI) පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක්/මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලයකට ;
 - (VII) පලාත් සහා ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ තනතුරකට ;
 - (VIII) පලාත් සහා ආණ්ඩුකාරවරයාගේ/අමාත්‍යවරයෙක්/කාර්ය මණ්ඩලයෙක් ;
 - (IX) ස්වේච්ඡා බල සේනාවේ සේවයට ;
 - (X) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව විසින් අනුමත කර ඇති විශ්ව විද්‍යාලයක තනතුරකට ;
 - (XI) රජයේ සංස්ථාවක / අධිකාරියක / සමාගමක/ව්‍යවස්ථාපිත ආයතනයක තනතුරකට ;
 - (XII) රජයේ ව්‍යාපෘතියක තනතුරකට ;
 - (XIII) පලාත් සහාවේ පූජ්‍යත්වයක් මගින් පිහිටුවා ඇති ආයතනයකට ;
 - (XIV) රජයට 50% කට වැඩි කොටස ප්‍රමාණයක් තිම් හා පාලන බලය හිමි සමාගමක තනතුරකට ;
 - (XV) අනුමත සාමාර්ක සංඛ්‍යාව සහිත රාජ්‍ය හෝ පලාත් සහා රාජ්‍ය අංශයේ වෘත්තිය සම්මිතයක නිලයකට ;
 - (XVI) අනුමත සාමාර්ක සංඛ්‍යාව සහිත රාජ්‍ය හෝ පලාත් සහා රාජ්‍ය අංශයේ සුබ සාධක සංගමයක නිලයකට ;
 - (XVII) විදේශ දුත මණ්ඩල සේවයට ;
144. මුදා හැරීමට ඉල්ලීම කරනු ලබන්නේ නිලධාරයාගේ ඉල්ලීම මත නම්, නිලධාරයා විසින් එම ඉල්ලීම අංක 10 පරිඥිෂ්ටය ප්‍රකාරවදී රජයේ හෝ වයඩි පලාත් සහාවේ අවශ්‍යතාවය මත නම් නිලධාරියාගේ කැමැත්ත ප්‍රකාශන ලිපියක් සහිතව නිලධාරයා පත් කර ගැනීමට යොම්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ඉල්ලීම අංක 11 පරිඥිෂ්ටය ප්‍රකාරවද පත් කිරීම බලධාරයා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. ඉහත 143 V, VII, VIII හා XIII හි සඳහන් අවස්ථාවලදී හැර අනිකුත් අවස්ථාවලදී අමාත්‍යාංශ ලේකම් වරයා වශයෙන් සැලකෙනුයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා වන අතර 143 V, VII, VIII හා XIII හි සඳහන් අවස්ථාවලදී උදාහරණ ප්‍රකාර ප්‍රකාරවදී ප්‍රකාරවදී ලේකම් වරයා වශයෙන් සැලකෙන්නේ වයඩි පලාත් සහා ප්‍රධාන ලේකම් වරයායා.
145. ඉහත 144 වන වගන්තිය ප්‍රකාරව කරනු ලබන ඉල්ලීමක් පහත සඳහන් කවර හෝ අවස්ථාවකදී ප්‍රතික්ෂේප කිරීමේ බලය පත්කිරීම් බලධාරයා සතු වන්නේය:
- (I) නිලධාරයා පලාත් සහා රාජ්‍ය සේවයේ ස්ථීර කර නොමැති විට ;
 - (II) නිලධාරයා පලාත් සහා රාජ්‍ය සේවයේ සේවයෙන් මුදා ගිරින ලෙස ඉල්ලා සිටින දිනය වන විට මුළු සමත්ව සිටිය යුතු දෙපාර්තමේන්තු පරික්ෂණ හෝ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ හෝ සමත් වී නොමැති විට ;
 - (III) නිලධාරයා වයස අවුරුදු 57 ඉක්මවා ඇති විට ; (සහා ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මුදාහැරීමේදී මෙය අදාළ නොවේ)
 - (IV) නිලධාරයාට එරෙහි විනය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර ඇති විට හෝ ආරම්භ කිරීමට සුදානම්ව ඇති විට හෝ ;
 - (V) රජයට/පලාත් සහා රාජ්‍ය සේවයට සම්බන්ධ කරුණුකට අදාළ අධිකරණ ක්‍රියා මාර්ගයක් නිලධාරයාට එරෙහිව පවත්නා විට ;
 - (VI) නිලධාරයා දරමින් සිටින තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා ඉවහළේ වන විශේෂ පුහුණුවක් නිලධාරයාට ලබා දී ඇති විට ;
 - (VII) කිසියම් කාල පරිච්ඡේදයක් රජයට/පලාත් සහා රාජ්‍ය සේවයට සේවය කරනු ලබන බවට නිලධාරයා බැඳී සිටින නිත්ත්‍යාක්‍රම ගිවිසුමක සඳහන් එම කාල පරිච්ඡේදය අවසන් වී නොමැති විට;
 - (VIII) නිලධාරයා මුදාහලහොත් දැනට ඔහු සේවයේ යොදු සිටින දෙපාර්තමේන්තුවේ හෝ ආයතනයේ හෝ රාජකාරී ඉටු කිරීමට හෝ රාජකාරී පවත්වා ගෙන යාමට හෝ ගැටුම් සහගත තත්ත්වයක් හෝ දුෂ්කරතාවක් හෝ හානිදායක තත්ත්වයක් හෝ ඇතිවන බව පැහැදිලිව පෙනී යන විට ;
 - (IX) නිලධාරයා විසින් පලාත් සහාවෙන් ලබා ගැනීන ලද යාම මුදලක ගෙවීමට ඇති ගේෂය අදාළ රෙගුලාසි හා වකුලේඛ උපදෙස් ප්‍රකාරව ගෙවා අවසන් කිරීමට හෝ වාරික වශයෙන් ගෙවීමට හෝ අවකාශ විධිවිධාන සලසා නොමැති විට ;

- (X) නිලධාරයා වෙතින් වයඹ පළාත් සහාවට අය වීමට ඇති ඔය ගේෂයක් හැර වෙනත් මුදල් ගෙවා අවසන් කර නොමැති විට;
- (XI) නිලධාරයෙකු වගයෙන් සේවය කරමින් සිටියදී රජයේ ඇප මත වෙනත් පාර්ශවයක් වෙතින් ලබා දී ඇති සහන හෝ වරප්‍රසාද පිළිබඳව ඉදිරි කාලයට අදාළ වගකීම් විශිෂ්ට පළාත් සහාව නිදහස් කර නොමැති විට;
- (XII) නිලධාරයා රජය/පළාත් සහාව සමග ඇපකර සිවිෂ්ටමකට හෝ වෙනත් එවැනි බැඳීමකට ඇතුළත් වී ඇති අවස්ථාවකදී නව ඇපකරුවක ඉදිරිපත් කර එම නව ඇපකරු සමග රජය/පළාත් සහාව ඇපකරු සිවිෂ්ටමකට ඇතුළත් වී නොමැතිවිට;
- (XIII) නිලධාරයා සේවය කරමින් සිටින දෙපාර්තමේන්තුව අයත් වන අමාත්‍යාංශයේ ලේකම්විටරයාගේ එකතුවාට ලැබේ නොමැති විට;
146. ඉහත 145 වැනි වගන්තියෙහි සඳහන් ප්‍රතිපාදන පහතින් දැක්වෙන ව්‍යතිරේකයන්ට යටත් වන්නේය.
- (I) ඉහත VI වන උප වගන්තියෙහි කෙසේ සඳහන් වූවද අදාළ නිලධාරයා දරමින් සිටින තනතුරකි රජකාරී ඉටු කිරීම සඳහා ඉවහළු වන විශේෂ පුහුණුවක් ලබා තිබියදී මිහු මූදා හරින ලෙස ඉල්ලා සිටිනුයේ එම පුහුණුව තවදුරටත් එලදායීව උපයෙහි කරගත හැකි තනතුරකට වන්නේ නම්, මිහු ලබා ඇති පුහුණුව එම නිලධාරයා මූදා හැරීම සඳහා බාධාවක් නොවිය යුතුතේය.
- (II) ඉහත IX හි කෙසේ සඳහන් වූවද, නිලධාරයෙකු මූදා හැරීමට යෝජිත පළාත් සහාවක්, නිලධාරයාගෙන් අයවිය යුතුව ඇති ඔය මූදල් ගේෂය වාරික මගින් නිලධාරයාගෙන් අයකොටුවෙන එම මූදල් අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීය වන ප්‍රේෂණය කිරීමට ලිඛිත එකතුවියක් ලබා දෙන්නේ නම්, එකී ඔය ගේෂය නිලධාරයා මූදා හැරීම සඳහා බාධාවක් නොවන්නේය.
147. නියමිත බලධාරයා විසින් නිලධාරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් මූදාහල හැකි කාල සීමාව පහත සඳහන් පරිදි වන්නේය:-
- (I) ස්ථේවිචා බල සේනාවක තනතුරකට හෝ ශ්‍රී ලංකා පාරිලිමේන්තුවේ හෝ පළාත් සහා ලේකම් කාර්යාලයේ කාස්ය මණ්ඩලයේ තනතුරකට හෝ ජනධිපති ලේකම් කාර්යාලයේ තනතුරකට හෝ ස්ථේව පදනම්න් පූර්ණ කාලීනව හෝ කාවකාලික පදනම්න් නිශ්චිත කාලසීමාවකට;
- (II) පරීක්ෂණ කොමිෂන් සහා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පත් කර ඇති කොමිෂන් සහාවක් විසින් ඉල්ලා සිටින කාලසීමාවකට තාවකාලිකව;
- (III) ආණ්ඩුකාරුවරයා හෝ පාරිලිමේන්තු හෝ පළාත් සහා අමාත්‍යවරයකුගේ හෝ මන්ත්‍රීවරයකුගේ හෝ කාර්ය මණ්ඩලයට තාවකාලිකව මූදා හරින නිලධාරයෙකු එම බුරය දරනතාක් කළේ හෝ වසර 05 ක් යන කාලයෙන් අවුම කාලය;
- (IV) වෙනත් පළාත් සහාවක පළාත් රාජ්‍ය සේවය උදෙසා දිප ව්‍යාජ්‍ය සේවාවකට අයත් නොවන නිලධාරයෙකු ස්ථීර පදනම්න් පූර්ණ කාලීනව;
- (V) විශ්ව විද්‍යාලයකට හෝ රාජ්‍ය සංස්ථාවකට හෝ රජයේ හෝ පළාත් සහාවේ ව්‍යාපෘතියකට හෝ රජයට හෝ පළාත් සහාවට අයත් සමාගමකට හෝ රජයට 50% ව වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හා පාලන බලය හිමි සමාගමකට හෝ කාවකාලික පදනම්න් අවුරුදු 02ක කාල සීමාවකට හෝ පූර්ණ කාලීනව;
- (VI) අනුමත සාමාජික සංඛ්‍යාවකින් යුතුක් (ආයතන සංශ්‍යානයේ XXV පාරිවිශේදය අනුව) රාජ්‍ය හෝ පළාත් සහා රාජ්‍ය අංශයේ වෘත්තියෙහි සම්බන්ධ හෝ රාජ්‍ය හෝ පළාත් සහා රාජ්‍ය අංශයේ යුතු සාධක සංගමයක හෝ සේවය සඳහා අවුරුදු 02ක කාල සීමාවකට හෝ එම නිලධාරයා එම බුරය දරන කාල සීමාවට හෝ යන අවස්ථා දෙනින් විසින් ව්‍යාපෘතියෙහි වෘත්තියෙහි සේවය සිටිනු වන්නේය.
148. ඉහත 147 වගන්තියෙහි දැක්වෙන කවර හෝ අවස්ථාවකදී නිලධාරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මූදා හැකි කාල පරිවිශේද දිරික කිරීමට අවසාව වන්නේ නම් නිලධාරයාගේ කාමැන්ත ප්‍රකාශිත ලිපියක්ද අදාළ ආයතන ප්‍රධානයේ ලිපින ඉල්ලීමක්ද, පත්කිරීම් බලධාරයා පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව නොවන අවස්ථාවක පත්කිරීම බලධාරයාගේ නිර්දේශයද සහිතව එකී කාල පරිවිශේද අවස්ථා විමට යටත පිරිසෙසින් මාස 03කට වන පෙරාකුව ලැබෙන සේ එම ඉල්ලීම නියමිත බලධාරයා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පත්කිරීම් බලධාරයා ක්‍රියා කළයුතු වන්නේය. පත් කිරීම් බලධාරයා කොමිෂන් සහාව වන අවස්ථාවකදී එම නිර්දේශය ලබා දිය යුතුතේ නිලධාරයාගේ ස්ථීර තනතුරට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධාන හා අදාළ අමාත්‍යාංශ ලේකම්විටරයා විසින් වන්නේය. දේශීලියන පදනම මත මූදාහැරීමේ එම ඉල්ලීම පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් ආණ්ඩුකාරුවමා වෙත ඉදිරිපත් කළ යුතුය.
149. නිලධාරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට තාවකාලිකව මූදාහරින ලද්දේ රජයේ හෝ පළාත් සහාවේ අවසාවතාව හේතුකොට ගෙන නම්, මිහුට විශ්‍රාම වැටුප් ව්‍යාපෘති සංශ්‍යානයේ 10(1) වන වගන්තිය යටතේ ප්‍රකාශිත ප්‍රතිලාභ හිමි වන්නේය. එතකුද වූවත් මිහු එම කාල සීමාව තුළ වැටුප් ව්‍යාපෘති සේවය සිටිනු වන්නේය.
150. නිලධාරයෙකු පළාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට තාවකාලිකව මූදා හරිනුයේ එම නිලධාරයාගේ ඉල්ලීමක් පරිදි වන්නේ නම්, මිහුට වැටුප් රැහිත නිවාසී අනුමත කළ යුතු අතර, විශ්‍රාම වැටුප් ව්‍යාපෘති සංශ්‍යානයේ 10(1) වන වගන්තිය යටතේ ප්‍රකාශිත ප්‍රතිලාභ හිමි වන්නේය.

151. පලාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට මූදාගැරිනු ලබන නිලධරයෙකුගේ විශ්‍රාම වැළැඳුව් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරහය අවශ්‍ය පියවර ගැනීමට හැකි වනු පිණිස, එම නිලධරයා මූදා හැරීම සහ කළින් දැරු තනතුරට ආපසු යැවීම සඳහා වන ලිපි වල පිටපත් ඔහු මූදා හරින අවස්ථාවේදීම හා ඔහු කළින් දැරු තනතුරට ආපසු යවත් අවස්ථාවේදීම පලාත් ප්‍රධාන ලේකම්ව හා විශ්‍රාම වැළැඳුව් අධ්‍යක්ෂ ජනරාල් වෙත යැවීමට පත් කිරීම බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේය.
152. විශ්ව විද්‍යාලයකට හෝ රාජ්‍ය සංස්ථාවකට හෝ රජයට අයත් සමාගමකට හෝ රජයට 50% ව වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හා පාලන බලය හිමි සමාගමකට හෝ රජයේ හෝ පලාත් සහාවේ ව්‍යාපෘතියකට පලාත් සහාවේ පැයැල්තියකින් පිහිටුවන ලද අයත්තනයකට හෝ නිලධරයෙකු තාවකාලිකව මූදා හැරු ඇති විටෙක, එම නිලධරයාගේ ඒකාබද්ධ වැළැඳුව් 25% කට සමාන මූදලක් විශ්‍රාම වැළැඳුව් දායක මූදල වශයෙන්ද, අදාළ පරිදි වැන්දුම් හෝ අනත් දරු හෝ වැන්දුම් පුරුෂ හා අනත්දරු හෝ අරමුදලේ දායක මූදල් ද විශ්‍රාම වැළැඳුව් අධ්‍යක්ෂ ජනරාල් වෙත ජ්‍යෙෂ්ඨයක් කිරීම අදාළ ආයතන ප්‍රධානගේ වගකීමක් වන අතර, එය එපරිදි ඉටුවන බවට වශයෙන් ගැනීම එම නිලධරයාගේද වගකීම වන්නේය.
153. කිසියම් නිලධරයෙකු පලාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට මූදා හැරීමට පත්කිරීම බලධාරයාගේ ලිඛිත අනුමැතිය ලද පසු තමන් හාරයේ ඇති පලාත් සහාවට අයත් එම් ලේඛන, පරිගණක මූදා, වෙනත් දේපළ, යැවුරු හා රාජකාරී හැඳුනුම්පත ආදිය තම දෙපාර්තමේන්තු ප්‍රධාන විසින් හෝ ආයතන ප්‍රධාන විසින් හෝ නම් කරනු ලබන වෙනත් නිලධරයෙකු වෙත විධීමන් පරිදි හාර දීම එම නිලධරයාගේ වගකීම වන්නේය. එසේම එකී නිලධරයා වෙතින් එම දේවල් විධීමන් පරිදි හාර ගැනීමට අවශ්‍ය විධිවාහා සැලසීම හා එම දේවල් යටා පරිදි හාර දුන් පසු නිලධරයා සේවයෙන් නිදහස් කර යැවීම එම දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ ආයතන ප්‍රධානගේ වගකීම වන්නේය.
154. පලාත් සහා රාජ්‍ය සේවයෙන් පරිබාහිර තනතුරකට තාවකාලිකව මූදා හැරු ඇති නිලධාරියෙකුගේ එම මූදා හැරීම පහත සඳහන් කුමන හෝ අවස්ථාවකදී අවසන් වන්නේය :-
- (I) මූදාහල කාල පරිච්ඡේදය අවසන් වීම ;
 - (II) නිලධරයා මූදා හරිනු ලැබූ ආයතනයට මහුගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවීම ;
 - (III) නිලධරයා තවදුරටත් අදාළ ආයතනයෙහි සේවය කිරීමට අකමැති වීම ;
 - (IV) නිලධරයා මූදා හරිනු ලැබූ ආයතනය වසා දැමීම හෝ ඔහු දරන තනතුර අහෝසි වීම ;
 - (V) නිලධරයාට එරෙහිව විනය පියවර ගැනීමට විනය බලධාරයා තීරණය කර තිබීම ;
- ඉහත (I) සිට (IV) දැක්වෙන අවස්ථාවලදී නැවත සේවයට වාර්තා කිරීම අදාළ නිලධරයාගේ වගකීම වන්නේය. එසේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන නිලධරයෙකු මූදා හැරීමේ කාලය අවසන් වීම නිසා එම කාලය අවසන් කිරීමට පෙර අදාළ ආයතනය විසින් සේවය අවසන් කිරීම තිසා හෝ පෙර සේවා ස්ථානයේ සේවයට වාර්තා නොකළහාන් තනතුර අත්හර ගිය අයෙකු ලෙස සලකනු ලැබිය යුත්තේය.

XIII වැනි පරිච්ඡේදය

රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලත් තැනැත්තෙක් නැවත සේවයෙහි යෙදුවීම

155. රජයේ සේවයෙන් හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් තැනැත්තෙක්, නැවත සේවයෙහි යෙදුවීමේ බලය රට අදාළව රජය විසින් පහවා ඇති විධිවාහා නැවත්ව යටත්ව පලාත් ආණ්ඩුවාරුවරයා වෙත පමණක් පැවරෙන්නේය.
156. පහත සඳහන් තැනැත්තන් නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි යෙදුවීමට සුදුසුකම් නොලබන්නේය:-
- (I) සේවයෙන් පහ කිරීමට විකල්පයක් වශයෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වන ලද තැනැත්තෙකු;
 - (II) විනයානුකූල දූෂ්ඨමක් මත විශ්‍රාම ගැන්වන ලද තැනැත්තෙක්;
 - (III) සාමාන්‍ය ආකාරයක්මතාව මත විශ්‍රාම ගැන්වන ලද තැනැත්තෙක්;
 - (IV) රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව විශ්‍රාම යැමුව සිය කැමැත්තෙක් එම මත විශ්‍රාම ගැන්වන ලද තැනැත්තෙක්;
 - (V) විශ්‍රාම ගැන්වීමට ආසන්නතම පුරුෂ 03 තුළ වයඹ පලාත් සහාවේ විනයානුකූල සංග්‍රහයේ හෝ ආයතන සංග්‍රහයේ 11 වන කාංඩයේ පළමුවන උප ලේඛනය යටතේ වන වරදකට වරදකරු කරනු ලැබූ තැනැත්තෙක්;
 - (VI) විශ්‍රාම වැළැඳුව ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වන වගකීමය යටතේ විශ්‍රාම ගැන්වා ඇති තැනැත්තෙක්;
 - (VII) විනයානුකූල කටයුතු වලට හාරනය වි සිටින තැනැත්තෙක්.
157. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඟීමට පෙර පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇති තැනැත්තෙක්, සුවිශේෂ අවස්ථා වලදී හැර නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි සේවයෙහි පිහිටුවීම නොකළයුතු වන්නේය. එවැනි තැනැත්තෙක්, නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි පිහිටුවීනු ලබන්නේ නම් එසේ සේවයෙහි පිහිටුවීම හැකින් ඔහු අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ විශ්‍රාම වැළැඳුව අවුරු තැබීම් පදනම මත වන්නේය.
158. රජයේ හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලත් තැනැත්තෙක් නැවත සේවයෙහි යෙදුවීය හැකින් කොන්ත්‍රාන් පදනම මත පමණක් වන්නේය. එවැනි පත් කිරීමක් එක් අවස්ථාවකදී එක් අවරුද්දක කාල පරිච්ඡේදයකට සීමා කළ යුතුය. එවැනි අවස්ථාවක දී අදාළ පත් කිරීම ලිපිය අංක 02 පරිභිජ්‍යය ප්‍රකාරව තිබූ කළ යුතු වන්නේය.

159. වෙතදා හේතු මත රජයේ හෝ පලාත් සහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැන්වූ තැනැත්තේක්, නැවත පලාත් සහා රාජ්‍ය සේවයෙහි යෙදුවිය හැකිකේ පහත සඳහන් සියලුම අවශ්‍යතා සපුරා ඇත්තෙම් පමණක් වන්නේය.
- (I) නැවත සේවයෙහි පිහිටුවන දිනය වන විට ඔහු විශ්‍රාම ගැන්වීමේ වෙකුල්පික වයස නොඉක්මවා තිබේ;
 - (II) අදාළ තනතුරහි රාජකාරී කටයුතු සතුවුදායක ලෙස ඉටු කිරීමට තරම ඔහුගේ ගාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය යෝග්‍ය බවට විධීමන්ව ස්ථාපිත රජයේ වෙතදා මණ්ඩලයක් විසින් සහතික කර තිබේ;
 - (III) විශ්‍රාම ගැන්වූ දිනයේ සිට යටත් පිරිසෙයින් එක් වසරක් වත් ගත වී තිබේ;
 - (IV) විශ්‍රාම ගැන්වූ දිනට ආසන්නතම පුරුව වර්ෂ තුනක කාල පරිවිශේදය තුළ දී ඔහු වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහයේ හෝ ආයතන සංග්‍රහයේ 11 වන කාණ්ඩයේ පළමුවන උප ලේඛනයේ සඳහන් වරදකට දැඩුවම් ලබා නොතිබේ;
160. වෙතදා හේතු මත විශ්‍රාම ගැන්වූ තැනැත්තේක්, නැවත සේවයෙහි යොදාවන විට ඔහුගේ විශ්‍රාම වැළැප අවුරා තැබිය යුතු අතර, විශ්‍රාම ගෙවන අවස්ථාවේදී ඔහුට හිමිව තිබූ වැළැප් පියවරහි හෝ වැළැප් සංශෝධනයක් සිදුව ඇත්තෙම් අදාළ අනුරුදී වැළැප් පියවරහි හේතු ඔහු පිහිටුවිය යුතු වන්නේය.

XIV වැනි පරිවිශේදය

පත්වීම අවසන් කිරීම හා පලාත් සහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා ඇස්වීම

161. ආදේශක හේතු අතියම් සේවකයෙකුගේ පත්වීම කරුණු දැක්වීමෙන් අනතුරුව එම කරුණු පිළිනොගැනීම මත සේවය අවසන් කිරීමට පත් කිරීම් බලධාරයාට බලය ඇත්තෙයි. එම තිරණය ගැනීමට පාදක වූ හේතු පත් කිරීම් බලධාරයා විසින් අදාළ පිළිගොනුවෙනි සවිස්තරව සහිත් කර තැබිය යුතු වන්නේය.
162. පරිවාස කාලයකට යටත්ව පලාත් සහා රාජ්‍ය සේවයේ පත්වීමක් ලබා ඇති නිලධාරයෙකුගේ සේවය VIII වැනි පරිවිශේදයේ දැක්වෙන ප්‍රතිපාදන ප්‍රකාරව පත් කිරීම් බලධාරයා විසින් අවසන් කළ හැකි වන්නේය.
163. ඉහත VI වැනි පරිවිශේදයෙහි දැක්වෙන 50 වැනි වගන්තිය ප්‍රකාරව, පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකුගේන් ඉල්ලා ඇස්වීමේ උපාර්තමේන්තු ප්‍රධාන වෙත ලැබුණු විට ඒ පිළිබඳව පහත සඳහන් කරුණු වනාම නිරාකරණය කර ගත යුතු වන්නේය:-
- (I) එම නිලධාරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර නැති බව හේතු එවැනි විනය ක්‍රියාමාර්ගයක් වනාම ආරම්භ කිරීමට හැකි අපුරින් බැඳු බැල්මට කරුණු නොපවතින බව;
 - (II) නිශ්චිත කාල සීමාවක් පළාත් සහාවට සේවය කළ යුතු බවට එම නිලධාරයා බැඳී සිටින ගිවිසුමක් හේතු බලුම්කරයක් හේතු නොමැති බව;
 - (III) එම නිලධාරයා වෙතින් කුමන ආකාරයක හේතු මුදලක් රජයට හේතු පලාත් සහාවට අය වීමට නොමැති බව;
 - (IV) පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු වගයෙන් සේවය කරමින් සිටියදී රජයේ ඇප විම මත තෙවන පාර්ශ්වයක් විසින් ඔහුට ලබා දී ඇති සහන හේතු වරප්‍රසාද හේතු පිළිබඳව ඉදිරි කාලයට අදාළ වගකීම් වලින් පලාත් සහාව නිදහස් කර ඇති බව;
 - (V) එම නිලධාරයා හාරයේ ඇති රජයේ හේතු පලාත් සහාවේ සියලු දේපල යටා පරිදි රජයට හේතු පලාත් සහාවට ආපසු හාර දී ඇති බව;
 - (VI) රජයට හේතු පලාත් සහාවට සම්බන්ධ කරුණකට අදාළ කිසිදු අධිකරණමය ක්‍රියාමාර්ගයක් එම නිලධාරයාට එරෙහිව නොපවත්නා බව;
 - (VII) එම නිලධාරයා රජය සමග ඇති කරගත් ඇප බැඳුම්කරයකට වෙනත් පූදුපූ තැනැත්තෙකු ඉදිරිපත් කර ඇති බව හා එසේ ඉදිරිපත් කළ තැනැත්තා රජය හේතු පලාත් සහාව සමග ඇප බැඳුම්කරයකට ඇතුළත් වී ඇති බව.

164. ඉහත 163 වන වගන්තියෙහි සඳහන් කුමන කරුණක් හේතු හේතු කොටගෙන කිසියම් නිලධාරයෙකුගේ ඉල්ලා ඇස්වීම පිළිගැනීමට බාධාවක් ඇති නොවන බවට දෙපාර්තමේන්තු ප්‍රධානට පෙනී යන්නේ නම් ඒවා තහවුරු කොරේන ලියලිවල සහතික කළ පිටපත් ද සහිත පූර්ණ වාර්තාවක් නිලධාරයාගේ ඉල්ලා ඇස්වීමේ උපාර්තමේන්තු ප්‍රධාන ක්‍රියාමාධ්‍ය ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධාන ක්‍රියා කළ යුතු වන්නේය.
165. ඉහත 163 වන වගන්තියෙහි දැක්වෙන කිසිදු කරුණක් හේතු හේතු කොට ගෙන ඉල්ලා ඇස්වීම පිළිගැනීමට බාධාවක් ඇති නොවන බවට දෙපාර්තමේන්තු ප්‍රධානට තහවුරු වන්නේ නම්, ඉල්ලා ඇස්වීම හේතු කොට ගෙන එම නිලධාරයාට විශ්‍රාම වැළැපකට හේතු පාරිත්ත්වීම්කරයකට හේතු ඇති අධිකිවාසිකම් සියල්ල දී, පසු කළකී දැලිත් පලාත් සහා රාජ්‍ය සේවයේ පත්වීමක් ඔහු ලබා ගත හේතු ඉල්ලා ඇස්වීමට පෙර කරන ලද දේවයට ඩිම අතික් ප්‍රතිලාභ සියල්ල දී ඔහුට අහිමි වනාම බව හා ඉල්ලා ඇස්වීම පිළිගෙනැන් එය නාවත ඉවත් කර ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඔහුට ලිඛිතව දැන්වීය යුතු වන්නේය. එම ලිඛිය හැකි සැම විටකම නිලධාරයාට පොදුගැනීමක් ම හාර දීමට හේතු එසේ කළ නොහැකි අවස්ථාවක දී ලියාපදිංචි තැපැලෙන් යැවීමට හේතු ක්‍රියා කළ යුතු වන්නේය.

166. ඉහත 165 වන වගන්තියෙහි සඳහන් ලිපිය අදාළ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයා වෙත පොදුගැලිකවම හාර දී හෝ ලියාපදිංචි තැපෑලෙන් යටු හෝ දින භතක් ඇතුළත තම ඉල්ලා අස්ථිම් ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවට එම නිලධරයා ලිඛිතව දැනුම් දීමක් කර නොමැති අවස්ථාවකදී මූල්‍ය වෙත යටහන ලද ලිපියේ සහතික කළ තුයා පිටපතක් සහිතව දෙපාර්තමේන්තු ප්‍රධාන විසින් තම වාර්තාව හා නිරදේශ, අදාළ ඉල්ලා අස්ථිම් ලිපිය ද සමඟ පත් කිරීම් බලධරයා වෙත අපමාදව ඉදිරිපත් කළ යුතු වන්නේය.
167. දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ ආයතන ප්‍රධානගේ හෝ වාර්තාව හා නිරදේශ සලකා බැලීමෙන් පසු, එම ඉල්ලා අස්ථිම් පිළිගත හැකි බවට පත්කිරීම් බලධරයා සැහිතමකට පත් වන්නේ නම්, ඉල්ලා අස්ථිම් බලාත්මක වන දිනය ද සහිතව ඉල්ලා අස්ථිම් පිළිගත් බව පත් කිරීම් බලධරයා විසින් දෙපාර්තමේන්තු ප්‍රධානට පිටපතක් සහිතව අදාළ නිලධරයාට සාපුළුම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතු වන්නේය.
168. ඉල්ලා අස්ථිම් පිළිගත නොහැකි බව පත්කිරීම් බලධරයාගේ තීරණය වන කළේහි, රට පාදක වූ කරුණු ද සහිතව පත්කිරීම් බලධරයා විසින්, අදාළ නිලධරයා වෙත ඒ බැවි දෙපාර්තමේන්තු ප්‍රධානට පිටපතක් සහිතව සාපුළුම ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දිය යුතු වන්නේය.
169. කිසිම අවස්ථාවක නිලධරයෙකුට අතිතයට බලපාන සේ පලාත් සහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්ථිය නොහැක්කේය.
170. පත් කිරීම් බලධරයාගේ තීරණය තමන් වෙත ලැබීමට පෙර අදාළ නිලධරයා සේවයට වාර්තා කිරීමෙන් වැළකි සිටිය හෝත්, මහු කුමැත්තෙන් තනතුර අතහැර ඕය අයෙකුසේ සලකා XV වැනි පරිවිශේදය ප්‍රකාරව වැළඩුර ත්‍රියා කළපුතු වන්නේය. යම් නිලධාරියෙකු ඉල්ලා අස්ථිමක් ඉදිරිපත් කර ඇත්තේ උසස් තනතුරකට යාමට නම් මූල්‍ය ජේෂණීත්වයට හානි නොවන ලෙස පවත්නා නිනිවලට යටත්ව මූලා හැරීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් කටයුතු කළ යුතුය.

XV වැනි පරිවිශේදය

තනතුර අතහැර යාම

171. සැම නිලධරයෙකුම විධිමත් පරිදි නිවාසු අනුමත කරවාගෙන ඇත්තැම් මිස අනිවාර්යයෙන්ම තම රාජකාරී සඳහා වාර්තා කළ යුතු වන්නේය.
172. කිසියම් අවස්ථාවකදී නිලධරයෙකුට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට අපහසු වන්නේ නම්, මූල්‍ය පැවරී ඇති රාජකාරී ඉටු කරවා ගැනීම සඳහා විකල්ප ත්‍රියාමාරුග යොදා ගත හැකි වන අයුරින් එම නොපැමිණීම පිළිබඳව කළේවේලා ඇතිව නියමිත බලධරයාට දන්වා විධිමත් පරිදි නිවාසු අනුමත කරවා ගැනීම එම නිලධරයාගේ වගකීම වන්නේය. එතකුද වුවත් කිසියම් නිලධරයෙකුට, නිවාසු අනුමත කරවා ගැනීමින් තොරට, නොවැලැක්වීය හැකි හේතුවක් මත රාජකාරී සඳහා වාර්තා කිරීමට අපහසු වන අවස්ථාවකදී එම දිනයේ මූල්‍ය ජේෂණීත්වයට රාජකාරිය ආරම්භ කිරීමට නියමිතව තිබූ වේලාවේ සිට පැය 24 ක කාලයක් තුළ කුමන ආකාරයකින් හෝ ඒ පිළිබඳව ආයතන ප්‍රධාන වෙත දැනුම් දීම එම නිලධරයාගේ වගකීම වන්නේය.
173. ඉහත 172 වන වගන්තියෙහි සඳහන් පරිදි ආයතන ප්‍රධාන වෙත නොදුන්වා රාජකාරියට වාර්තා නොකර සිටින නිලධරයෙකු සිය තනතුර අතහැර ඕය සැලක්කාත්තෙන්නේය. ඒ අනුව ඒ බව නිලධරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් අංක 12 පරිදිස්ථාය ප්‍රකාරව වහාම දන්වා යැවීම, නිලධරයාගේ පත් කිරීම් බලධරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ ආයතන ප්‍රධානගේ හෝ පරිපාලන බලධරයාගේ හෝ වගකීම වන්නේය. පත්කිරීම් බලධරයා හැර වෙනත් බලධරයෙකු විසින් එම දන්වා යැවීම කරන ලද කළේහි, එහි පිටපත් පත්කිරීම් බලධරයා වෙත හා අනෙකුත් අදාළ බලධරයන් වෙත යොමු කිරීමට ද ත්‍රියා කළ යුතු වන්නේය.
174. ඉහත 173 වන වගන්තියෙහි සඳහන් විධි විධාන ප්‍රකාරව තනතුර අතහැර ඕය තීරණයෙකු වෙතින් පත් ඉහත 175 වන වගන්තියෙහි සඳහන් අවස්ථාවනිනිදී හැර එසේ තනතුර අතහැර යාම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමිසීමක් හෝ මූල්‍ය වෙත වෛද්‍යනා පත්‍රයක් නිකුත් කිරීමක් හෝ නොකළ යුතු වන්නේය.
175. තනතුර අතහැර යාමේ නිවේදනය නිකුත් කළ දින සිට මාස තුනක කාලයක් ඇතුළත, එසේ තනතුර අතහැර ඕය තැනැත්තා විසින් තමන් රාජකාරියට වාර්තා නොකිරීම පිළිබඳව හේතු සිය කුමැත්තෙන්ම, ලිඛිතව තමන් පලාත් සහා රාජ්‍ය සේවයේ යොමු සිටියන්, අදාළ විනය රිනින්ට අනුකූලව විනය බලධරයා එම හේතු සලකා බැලීය යුතු වන්නේය. ඉන් අනතුරුව කොන්දේසි හෝ දුන්වම් සහිතව හෝ රිනින්ට හේතු මූල්‍ය හැවත තනතුරෙහි පිහිටුවීමට හේතු ප්‍රතික්ෂේප කිරීමට විනය බලධරයාට බලය ඇත්තේය. විනය බලධරයා විසින් ගනු ලැබූ තීරණයට පදනම් වූ හේතු සාධක සිවිස්තරවත්, නිවැරදිවත්, පැහැදිලිවත් අදාළ ගොනුවෙහි සටහන් කර තැබිය යුතු වන්නේය. තව ද තම තීරණය එම තැනැත්තා වෙත විධිමත් දන්වා යැවීමට ද විනය බලධරයා ත්‍රියා කළ යුතු වන්නේය. විනය බලධරයාගේ එම තීරණයෙන් සැකීමකට පත් නොවන තැනැත්තෙන්කුට වයඹ පලාත් සහාවේ විනය කාර්ය සංග්‍රහය අනුව අනියාවනා කළ හැක්කේය.

182. නිලධාරයෙක්, විශාම ගත් විට ඔහුගේ විශාම වැටුප දූෂ්කරණවායකින්, ප්‍රමාදයකින් හා නිලධාරයා පිඩාවට පත් කිරීමකින් තොරව ගෙවීය හැකිවනු පිළිස, එම නිලධාරයාගේ වෙශකළුම්ත විශාම ගැනීමේ වසස එළැඳීමට යටත් පිරිසේයින් මාස තත්ත්වයකට පෙරානුවත්, ඔහුගේ පොද්ගතික ලිපිගොනුව හා වර්යා සටහන අංග සම්පූර්ණවත්, නිවැරදිවත්, යාවත්කාලීනවත් සැකසීම හා නිලධාරයා විශාම ගන්නා දිනය දක්වා එම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම අදාළ පරිපාලන බලධාරයාගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානගේ වගකීමක් වන්නේ ය.
183. නිලධාරයෙක්, පළාත් සහා රාජ්‍ය සේවයෙන් විශාම ගන්නා දිනට අවම වශයෙන් මාස තත්ත්වය පෙරානුව ඔහුගේ විශාම වැටුප ගෙවීමට අදාළ සියලු ලියවිලි විශාම වැටුප අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට අදාළ පරිපාලන බලධාරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ ආයතන ප්‍රධාන හෝ පත් කිරීම බලධාරයා හෝ ක්‍රියා කළ යුතු වන්නේ ය.

XVII වැනි පරිච්ඡේදය

උසස් කිරීමෙන් දී අනුගමනය කළ යුතු පටිපාටිය

184. පළාත් සහා රාජ්‍ය සේවයේ සැම උසස් කිරීමක් ම සිදු කළ යුත්තේ අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බදාවා ගැනීමේ පටිපාටියට හෝ අනුකූලව පමණක් වන්නේ ය. ආන්ත්‍රිකාරවරයා විසින් අනුමත කරනු ලැබේ ඇති සේවා ව්‍යවස්ථා හෝ බදාවා ගැනීමේ පටිපාටි හෝ මගින් නිලධාරයන් උසස් කිරීම සඳහා සලසා ඇති විධිවාන වලට අනුකූලව, නියමිත කාල පරිච්ඡේද තුළ දී නිලධාරයන් උසස් කිරීම පත් කිරීම බලධාරයාගේ වගකීම වන්නේ ය.
185. අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති විට නිත්‍ය වශයෙන්ම කළ යුතු උසස් කිරීමක් දී හැර උසස් කිරීමක් සිදු කිරීමට පෙර අනුමත කාර්යය මණ්ඩලය තුළ පුරුෂපාඩුවක් ඇති බවට සැහීමකට පත් වීම ද පත් කිරීම බලධාරයාගේ වගකීම වන්නේ ය.
186. සතුවුදායක සේවයක් සම්පූර්ණ කිරීමෙන් ද, සේවා ව්‍යවස්ථාවේ හෝ බදාවා ගැනීමේ පටිපාටියෙහි හෝ නියම කර ඇති සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් ද, නිලධාරයෙකු තම උසස් කිරීම උපයා ගත යුතු වන්නේ ය.
- (I) සතුවුදායක සේවයක් යනු නිලධාරයෙකු විසින් කාර්යක්ෂමව හා අනෙකුට රාජකාරිය ඉටු කිරීම මගින් ද, සමත්විය යුතුවත් තිබූ කාර්යක්ෂමතා කඩුම් සමත්වීම මගින් ද. පත්වීම ස්ථිර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීම මගින් ද, එම කාලය තුළ දී උපයා ගත යුතුව තිබූ සියලුම වැටුප වර්ධක උපයාගෙන ඇත්තා වූ සහ මුදු විසින් දුව්‍යම් ලැබේ යුතු වරදක් සිදුනොකරන ලද්ද වූ කාල සීමාවක් වන්නේ ය.
- (II) නිලධාරයා වෙත ලබාදිය යුතුව තිබූ වැටුප වර්ධක නිත්‍යානුකූල හේතු මත අත්තිවා, අඩු කොට, නතර කොට හෝ විලුම්හනයකාට ඇති කාලපරිච්ඡේදයක වේ නම් එය ද, වැරදි පිළිබඳ පළමුවැනි උපලේඛනය යටත් දුව්‍යම් ලැබේ නැති වරදක් සිදුකර ඇති විටෙක මත වරද සිදු කරනු ලැබූ දින සිට වසර තුනක කාලයක් ද සහ වැරදි පිළිබඳ දෙවන උපලේඛනය යටත් දුව්‍යම් ලැබේ නැති වරදක් සිදුකර ඇති විටෙක මත වරද සිදු කරනු ලැබූ දින සිට එක් වසරක කාලයක් ද සතුවුදායක සේවා කාලය ගණනය කිරීමේ ද බැහැර කළ යුතු වන්නේ ය.
187. උසස් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නිලධාරයන් හට අවස්ථා සලසා දීම පිළිස ඒ හා සම්බන්ධ විභාග, වෘත්තීය පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ ආදිය නිසි කළට පැවත්වූ පත් කිරීම බලධාරයාගේ හා පරිපාලන බලධාරයන්ගේ වගකීම වන්නේ ය.
188. ඉහත 27වන වගන්තියේ කෙසේ සඳහන් වුවද කිසියම් සේවාවක ග්‍රේණියෙන් ග්‍රේණියට උසස් කිරීම පිළිබඳව තීරණය, කිසියම් නොවැලැක්විය හැකි හේතුවක් මත ප්‍රමාද වී ගෙනු ලබන අවස්ථාවක දී කිසියම් පළාත් සහා රාජ්‍ය සේවයේ සේවා නොසිරින්නේ වුව ද, විශාම ගොජ් ඇත්තේ වුව ද, මිය ගොජ් ඇත්තේ වුව ද, එම ප්‍රමාදය පිළිබඳව අදාළ නිලධාරයා කිසිදු ආකාරයකින් වගකීව යුතු නොවන බව පත් කිරීම බලධාරයාට පෙනෙයන කළ හි, එම උසස් කිරීම සම්බන්ධයෙන් අදාළ හිමිකම් පරීක්ෂණ කිරීමෙන් පසුව එම නිලධාරය නියමිත දිනට අදාළ උසස් කිරීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කර තිබූ බව තහවුරු වන්නේ නම් එම නියමිත දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම නිලධාරයාට උසස්වීම ලබා දීමට පත් කිරීම බලධාරයා ක්‍රියා කළ යුතු වන්නේය.
189. සේවා ව්‍යවස්ථාවේ හෝ බදාවා ගැනීමේ පටිපාටියෙහි හෝ විධිවාන දක්වා ඇති ආකාරයටම මිස වෙනත් ආකාරයකට හෝ බාහිර බලපැමි මත හෝ උසස් කිරීම සිදු නොකරන බවට නිලධාරයන් තුළ විශ්වාසයක් ජ්‍යෙනි වන ආකාරයෙන් උසස් කිරීම ක්‍රියාවලිය විනිවිද හාවයෙන් යුතුව පවත්වාගෙන ය යුතු වන්නේ ය.
190. උසස් කිරීම සඳහා අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ බදාවා ගැනීමේ පටිපාටියට හෝ අනුකූලව පවත්වනු ලබන විභාග වල සිදු හා සම්මුඛ පරීක්ෂණ වල දී ලකුණු ලබා දීමට ඇති විට, එසේ ලකුණු ලබා දීමේ ක්‍රමය උසස් කිරීම සඳහා අයදුම්පත් කැදිවන දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේ ය.
191. මෙම කාර්ය පරිපාලික රීතින්හි VII වැනි පරිච්ඡේදයෙහි දක්වා ඇති "පත් කිරීම සම්බන්ධ පොදු කොන්දේසි" අදාළ වන ආකාරයට උසස් කිරීම සම්බන්ධයෙන්ද අදාළ කර ගත යුතු වන්නේ ය.

XVIII වැනි පරිවිෂේෂය

ස්ථාන මාරු කිරීම් පිළිබඳ කොන්දේසි

192. වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ සැම නිලධාරියෙකුම හා වයඹ පලාත් සහාවට අන්තර්ග්‍රහණය කරනු ලැබූ සැම නිලධාරියෙකුම ස්ථාන මාරු කිරීම්වලට යටත්වන්නේ ය.
193. ඉහත 192 හි සඳහන් ස්ථාන මාරුවේ කළ හැකිකෝ ආයෝජිකාරවරයා විසින් හෝ වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් හෝ බලය අනිනියෝජිත බලධාරීන් විසින් හෝ පමණක් වන්නේ ය.
194. නිලධරයක් ස්ථාන මාරු කරනු ලබන්නේ අවස්ථාවේ පරිදි පහත සඳහන් අරමුණු සියල්ලම හෝ ඉන් කිහිපයක් හෝ ඉන් එකක් හෝ සපුරා ගැනීම් සඳහා වන්නේ ය.
- (I) ආයතනයක පවත්නා පුරුෂපාඩුවක් පිරවීම.
 - (II) ආයතනයක පරිපාලන අවශ්‍යතා සපුරා ලීම.
 - (III) ආයතනයේ කාර්යක්ෂමතාව හා එළඳායිකාව ප්‍රවර්ධනය කිරීම.
 - (IV) විනයානුකුල ක්‍රියාවලියක අවශ්‍යතා ඉටු කිරීම.
 - (V) විනය නියෝගයක් ක්‍රියාත්මක කිරීම.
 - (VI) නිලධරයාට පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දීම.
 - (VII) නිලධරයාගේ වෘත්තීය සංවර්ධනයට හා හැකියාවන් ප්‍රවර්ධනයට අවස්ථාවක් සලසා දීම.
 - (VIII) නිලධරයාගේ පොදුගැලික දුෂ්කරතාවන්ට පහන සලසා දීම.
- කෙසේ වෙතත් හැකි සැමැවුම මෙහි II සිට VIII දක්වා වූ හේතුන් මත ස්ථාන මාරු කිරීමේදී අදාළ ආයතනයේ පුරුෂපාඩුවක් පැවතීම අත්‍යවශ්‍ය වන්නේය.
195. ස්ථාන මාරු පහතින් සඳහන් කර ඇති පරිදි සිවි ආකාර වන්නේ ය:-
- (I) වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු.
 - (II) සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු.
 - (III) විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු.
 - (IV) පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේ ඉල්ලීම මත කරනු ලබන අනෙකුත් ස්ථානමාරු.

වාර්ෂික ස්ථාන මාරු

වාර්ෂික ස්ථාන මාරු කමිටු

196. වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් පහත සඳහන් වෙතන් තිබු නියම කොට ඇති කාල සීමා අනුගමනය කිරීමට බලය අනිනියෝජිත බලධරයන් හැකි සැමැවුම ප්‍රයත්තාවකම දැරිය යුතු වන්නේ ය. එසේ වූව ද, වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව කරන ලද නියමයන් භුදෙක්ම, යුක්තිය ඉටුවීමට බාධාවක් නොවන ආකාරයෙන් එකි සීමා නොමිලිපැද තිබුවේ හේතුව මත නිර්බල නොවන්නේ ය.
197. වාර්ෂිකව සිදු කරනු ලබන ස්ථාන මාරු පිළිබඳව යෝජනා ලබා ගැනීම සඳහා බලය අනිනියෝජිත බලධරයා විසින් දෙපාර්තමේන්තු තුළ හා අමාත්‍යාංශය තුළ වාර්ෂික ස්ථාන මාරු කමිටු ජ්‍යෙනි 01 වැනි දිනට පෙර පිහිටුවිය යුතු වන්නේය. ප්‍රධාන ලේකම් වෙත ස්ථාන මාරු කිරීමට බලය පවතා ඇති නිලධරයන් සම්බන්ධයෙන් වන වාර්ෂික ස්ථාන මාරු කමිටු ප්‍රධාන ලේකම් විසින් පිහිටුවිය යුතු වන්නේ ය. එහි සංයුතිය පහත සඳහන් පරිදි වන්නේය.
- (I) නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු හෝ සහකාර ප්‍රධාන ලේකම්වරයෙකු
 - (II) වෙනත් අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක ජේජ්ඩර මාණ්ඩලික නිලධාරියෙකු
 - (III) වාර්ෂික ස්ථාන මාරු කමිටුවේ විෂය පරියට අයත් වන නිලධර කණ්ඩායම් වලට හා සේවාවට අයත් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ගේන් අවම වශයෙන් 15% ක නියෝජනයක් පහිත ආයතන පාගුහයේ XXV වන පරිවිෂේෂයේ විධිවිධානයන්ට අයත් වන්නා වූ සැම වෘත්තීය සම්බිජියක් විසින්ම තම කළ නියෝජනයෙක්
198. වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ කිසියම් දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක හෝ සේවයේ නිරත වන එක් එක් සේවාවන්ට හෝ නිලධර කාණ්ඩ වලට හෝ අයත් පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධර සංඛ්‍යා වෙන් වශයෙන් ගත් කළ 25 දෙනෙකුට වැඩිවන අවස්ථා වල දී ඒ ඒ සේවාවන් සඳහා හෝ නිලධර කාණ්ඩ සඳහා හෝ වෙන වෙනම ස්ථාන මාරු කමිටු පිහිටුවීමට බලය අනිනියෝජිත බලධරයා ක්‍රියා කළ යුතු වන්නේ ය. එසේ වූව ද දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක් හෝ අමාත්‍යාංශයක් හෝ නිලධර සංඛ්‍යාවන් සඳහා වූව ද වාර්ෂික ස්ථාන මාරු කමිටුවක් ස්ථානපනය කිරීම සඳහා තම අනිමතය පරිදි ක්‍රියා කිරීමට බලය අනිනියෝජිත බලධරයාට හැකි වන්නේ ය.

199. දෙපාර්තමේන්තුවක හෝ අමාත්‍යාංශයක හෝ පිහිටුවනු ලබන වාර්ෂික ස්ථාන මාරු කම්මුවක සංයුතිය පහත සඳහන් පරිදි වන්නේ ය.
- (I) අදාළ දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ අදාළ නියෝග්‍රැජිත් ප්‍රධානීයක් හෝ සඟකාර ප්‍රධානීයක් හෝ එවැනි තනතුරක් නොමැති අවස්ථාවක දී එම දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ රේඛ්‍යතම මාණ්ඩලික නිලධාරියක්,
 - (II) අදාළ දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ හෝ අදාළ ආයතන කම්මුව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියක්,
 - (III) වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ විෂය පරිය අයත් වන නිලධාරයක් සහිත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරයක්,
200. පහත සඳහන් අවස්ථා වාර්ෂික ස්ථාන මාරු කම්මුවක විෂය පරිය ඇතුළත් නොවන්නේය.
- (I) සේවා ස්ථානයේ වෙනසක් සිදු නොවන පරිදි නියෝග්‍රැජිත් ප්‍රධානී සඟ ආයතනයක සිදු කරනු ලබන අභ්‍යන්තර අනුයුත්කත කිරීම්;
 - (II) විනය නියෝග්‍රැජිත් මත හෝ විනයනුග්‍රහණ ත්‍රියා මාර්ගයක අවසානය මත හෝ කරනු ලබන ස්ථාන මාරු;
 - (III) සේවා අවසානය මත සිදු කරනු ලබන ස්ථාන මාරු;
 - (IV) ප්‍රධානී සඟ රාජ්‍ය සේවයේ නිලධාරයන්ගේ ඉල්ලීම මත කරනු ලබන සුභද ස්ථාන මාරු;

වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පටිපාටි

201. බලය අභ්‍යන්තරීකරණ බලධාරයා විසින් වාර්ෂික ස්ථාන මාරු කම්මුවල අදහස් සැලකිල්ලට ගනිමින් ද, තම අමාත්‍යාංශයේ හෝ දෙපාර්තමේන්තුවේ හෝ රාජකාරී අවසානය පදනම් කොට ගතිමින් ද, ඒ ඒ සේවාවල සේවා ව්‍යවස්ථාවන්හි හා ඒ ඒ තනතුරුවල බඳවා ගැනීම් පටිපාටිවල දැක්වෙන කොන්දේසි සැලකිල්ලට ගනිමින් ද, ජ්‍යෙනි මස 15 දිනට පෙර එම දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පටිපාටි සකස් කර ගත යුතු වන්නේය. වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම් පත් කැදවන අවස්ථාවේදී එම ප්‍රතිපත්ති හා පටිපාටි අදාළ සියලුම නිලධාරයන්ට දැන ගැනීමට ද සැලක්විය යුතු වන්නේය.
202. වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පටිපාටි සැකසීමේදී බලය අභ්‍යන්තරීකරණ බලධාරයා පහත සඳහන් කරුණු ද සැලකිල්ලට හාජනය කළ යුතු වන්නේය.
- (I) නිලධාරයක නියෝග්‍රැජිත් සේවා ස්ථානයක සේවය කර ඇති කාල පටිවිශේද;
 - (II) සේවා ස්ථානවල භූගෝලීය පිහිටිම හා ඒ මත නිර්මාණය වී ඇති පහසුකම් හා දුෂ්කරතා;
 - (III) සේවා ස්ථානවල පවත්නා තීත්තානුග්‍රහණ අතිරේක මූල්‍යය ප්‍රතිලාභ වෙනත් ප්‍රතිලාභ හා වර්පණය;
 - (IV) රාජකාරී අවසානයවලට බාධා නොවන ආකාරයන් නිලධාරයකුට සහනයක් සලසා දීමට පදනම් කර ගත යුතු යැයි සැලකිය ගැනී එම නිලධාරයා හා මූල්‍ය පැවැත්‍රේ සාමාර්කයන් හා බැඳී පවත්නා පොදුගැලීක කරුණු;
 - (V) නිලධාරයකු එකම සේවා ස්ථානයක දිගු කාලයක් අඛණ්ඩ සේවය කිරීම මගින් හෝ එකම රාජකාරියක් දිගුකළක් අඛණ්ඩව ඉවු කිරීම මගින් හෝ සිදු යිය ගැනී විෂමාවාර ත්‍රියා වළාකාලීම;
 - (VI) තම දැනුම හා කුසලතා පුළුල් ක්ෂේත්‍රයක් තුළ වර්ධනය කර ගැනීමට නිලධාරයාට අවස්ථාව සලසා දීම;
 - (VII) බාධාවලින් හා දුෂ්කරතාවලින් තොරව දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශයේ හෝ කාර්යයන් ඉවුකර ගැනීමේ අවසානය.

වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත්‍ර කැදවීම

203. බලය අභ්‍යන්තරීකරණ බලධාරයා විසින් තමනට අදාළ ප්‍රධානී සඟ රාජ්‍ය සේවයේ නිලධාරයන් වෙතින් වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත්‍ර කැදවීම පිළිබඳ දැන්වීම ජ්‍යෙනි මස 30 වැනි දිනට පෙර නිකුත් කළ යුතු වන්නේය. වාර්ෂික ස්ථාන මාරු සඳහා වන අයදුම්පත්‍ර ජ්‍යෙනි මස 31 වැනි දිනට හෝ එදිනට පෙර තමන් වෙත ඉදිරිපත් කළ යුතු බව ඔහු විසින් එම දැන්වීමෙහි සඳහන් කළ යුතු වන්නේය.
204. බලය අභ්‍යන්තරීකරණ බලධාරයා වෙත ලැබෙන වාර්ෂික ස්ථාන මාරු අයදුම් පත්තිය හෝ ප්‍රතිපත්ති හෝ ක්ෂේත්‍රයක් තුළ වර්ධනය කර ගැනීමට නිලධාරයාට අවස්ථාව සලසා දීම.

යොර්ඩන වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම

205. වාර්ෂික ස්ථාන මාරු කම්මුව විසින් සිය යොර්ඩනා ඉදිරිපත් කිරීමේදී බලය අභ්‍යන්තරීකරණ බලධාරයා විසින් සකස් කරන ලද වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය හා පටිපාටි ද, මෙම පටිවිශේදයෙහි සඳහන් ප්‍රතිපාදන ද සැලකිල්ලට ගත යුතු වන්නේය.
206. සැම වර්ෂයකම අගෙස්ත්‍ර මස 31 වැනි දිනට පෙර වාර්ෂික ස්ථාන මාරු කම්මුව විසින් තම වාර්ෂික ස්ථාන මාරු යොර්ඩනා, බලය අභ්‍යන්තරීකරණ බලධාරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමට ත්‍රියා කළ යුතු වන්නේය. තමන් විසින් කරනු ලබන යොර්ඩනාවලට පදනම් වූ හෝ යා පරිදි වාර්තා ගත කිරීම වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ වගකීම වන්නේය.
207. වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ යොර්ඩනා ලද විගස සැප්තෝම්බර මස 15 වැනි දිනට පෙර යොර්ඩන වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ දැන්වීම නිකුත් කිරීමට බලය අභ්‍යන්තරීකරණ බලධාරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අවසාන දිනය ද, එම දැන්වීමෙහි සඳහන් හෝ යා පරිදි වාර්තා ගත කිරීම වාර්ෂික ස්ථාන මාරු කම්මුවේ වගකීම වන්නේය.

208. තමන්ට අදාළ යෝජිත වාර්ෂික ස්ථාන මාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය නිලධරයකු විසින් එම කරුණු දැක්වීම අංක 13 පරිදි එවත් ප්‍රකාරව ආයතන ප්‍රධාන මගින් හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන මගින් ඉහත කි දැන්වීමෙහි සඳහන් අවසන් දින හෝ එට පෙර බලය අභිනියෝජිත බලධරයා වෙත ලැබෙන පරිදි ඉදිරිපත් කළ යුතු වන්නේය. අවශ්‍යයැයි සියන්නේ නම් එම කරුණු දැක්වීමෙහි විටපතක් බලය අභිනියෝජිත බලධරයා වෙත සාපුරුම ගොඩ කිරීමට ද අදාළ නිලධරයාට අවසරය ඇත්තේය. අදාළ නිලධාරීන් වෙතින් තමන් වෙත ලැබෙන කරුණු දැක්වීම නියමිත දිනට හෝ එදිනට පෙර බලය අභිනියෝජිත බලධරයා වෙත ගොඩ කිරීම අදාළ පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ ආයතන ප්‍රධානගේ හෝ වගකීම වන්නේය.

වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්ටුව

209. ඉහත 208 වගකීම ප්‍රකාරව ලැබෙන කරුණු දැක්වීම මත වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචනය කිරීම සඳහා වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කම්ටුවක් බලය අභිනියෝජිත බලධරයා විසින් සැපැතුම්පර මස 15 වැනි දිනට පෙර පත් කළ යුතු වන්නේය. එකි කම්ටුවට ප්‍රධාන ලේකම් කාර්යාලයේ, අමාත්‍යාංශයක හා දෙපාර්තමේන්තුවක සේවයෙහි නියුත රේඛ්‍ය මාන්ඩලික නිලධාරීන් තිබෙනෙක බලය අභිනියෝජිත බලධරයා විසින් පත් කළ යුතු අතර, ඔවුන් අතරින් වඩාත් ජ්‍යෙෂ්ඨ නිලධරයා එහි සහාපති වගයන් පත් කළ යුතු වන්නේය.

මිත් අමතරව වාර්ෂික ස්ථාන මාරු කම්ටුවේ විෂය පරියට ආයත් වන නිලධර කණ්ඩායම්වලට හා සේවාවට ආයත් පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයන්ගෙන් අවම වගයන් 15% ක නියෝජනයක් සහිත ආයතන සංග්‍රහයේ XXV වන පරිවිශේදයේ විධිවානයන්ට ආයත් වන්නා වූ ඇම වාත්තිය සම්මියක් විසින්ම නම් කළ නියෝජිතයෙක් ද, බලය අභිනියෝජිත බලධරයා විසින් පත් කළ යුතු වන්නේය.

210. වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්ටුව විසින් ඔක්තෝබර මස 15 වැනි දිනට පෙර යෝජනා වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් වන තම ලිඛිත නිරදේශ, බලය අභිනියෝජිත බලධරයා වෙත ලැබෙමට සැලැස්වය යුතු වන්නේය. එකි නිරදේශ සඳහා හේතු එම වාර්තාවහි දැක්වීමට වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන කම්ටුවේ වගකීම වන්නේය. සිය නිරදේශ ඉදිරිපත් තිරිමේදී බලය අභිනියෝජිත බලධරයා විසින් සකස් කරන ලද වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති හා පෙන්වා මාරු ප්‍රතිපත්ති ද ඔවුන් විසින් සැලකිල්ලට ගත යුතු වන්නේය.

වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම

211. වාර්ෂික ස්ථාන මාරු කම්ටුවේ යෝජනා සහ සමාලෝචන කම්ටුවේ නිරදේශද සැලකිල්ලට ගෙන වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට බලය අභිනියෝජිත බලධරයා ක්‍රියා කළ යුතු වන්නේය.
212. සියලුම වාර්ෂික ස්ථාන මාරු කිරීම් ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ යුතුය. එම නියෝග බලාත්මක කිරීමට මාස දෙකකට පෙරාතුව එනම් නොවැම්පර මස 01 දිනට පෙර එකි නියෝග නිකුත් කිරීම බලය අභිනියෝජිත බලධරයාගේ වගකීම වන්නේය.

වාර්ෂික ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම

213. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා සිටින නිලධාරියෙකුට නියමිත දිනයේදී නව සේවා ස්ථානයෙහි රාජකාරී කටයුතු හාර ගැනීමට හැකි වන සේ විර්තුමාන සේවා ස්ථානයෙන් ඔවුන් කළ වේලා ඇතිව නිදහස් කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන හෝ ක්‍රියා කළ යුතු වන්නේය. එසේම නියමිත පරිදි, නියමිත දිනට නව සේවා ස්ථානයේ රාජකාරී සඳහා වාර්තා කළ හැකි වන ආකාරයට තම කාර්යාලයෙන් මූදු හැරීමට ආයතන ප්‍රධාන වග බලා ගත යුතුය.
214. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලබා ඇති නිලධාරියෙකු තම ආයතනයෙන් මූදා හැරීම සඳහා මුහුර්ගේ අනුප්‍රාප්තිකයා පැමිණෙන තෙක් නොසිට මුහුර්ගේ රාජකාරී කටයුතු ආවරණය කිරීමට තාවකාලික වැඩ පිළිවෙළන් අභාන්තර වගයන් සේවා ගැනීමට ආයතන ප්‍රධාන ක්‍රියා කළ යුතු වන්නේය. අනුප්‍රාප්තිකයා පැමිණෙන තෙක් පමා නොකොට ස්ථාන මාරු නියෝගය ලද නිලධරයා හට නියමිත දිනයේදී නව සේවා ස්ථානයේ රාජකාරී සඳහා වාර්තා කළ හැකි වන ආකාරයට තම කාර්යාලයෙන් මූදු හැරීමට ආයතන ප්‍රධාන වග බලා ගත යුතුය.
215. තම කාර්ය මෙන්ඩලයේ නිලධරයෙකු වෙත වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් ලද වහාම මුහු හාරයේ ඇති රාජකාරී උපිශ්ටානු, ලිපි ලේඛන, රජය සතු අභිනික් දේපල, යතුරු, පරිගණක මුරපද හා රාජකාරී හැඳුනුම් පත ආදිය ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක වන දිනයට ප්‍රමාණවත් කාලයකට පෙරාතුව හාර ගැනීමට අවශ්‍ය විධි වෙන සේවා දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ ආයතන ප්‍රධාන ක්‍රියා කළ යුතු වන්නේය. එසේම තමන් හාරයේ ඇති වැනි සියලු දැයු පරිදි හාර දීම සඳහා අවශ්‍ය විධිවාන තම ප්‍රධාන හා සාකච්ඡා කර සලසා ගැනීම වාර්ෂික ස්ථාන මාරු නියෝගය ලද නිලධාරියාගේ වගකීම වන්නේය
216. වාර්ෂික ස්ථාන මාරු නියෝගයක් මත නියමිත පරිදි ප්‍රථම සේවා ස්ථානයෙන් නිදහස් කරන ලද නමුත් නියමිත පරිදි නව සේවා ස්ථානය වෙත රාජකාරී සඳහා වාර්තා නොකොට සිටින නිලධරයෙකු සීය කැමැත්තෙන් තනතුර අතහැර ගියා සේ සලකා මෙම කාර්ය පරිපාලික රීති සංග්‍රහයෙහි XV වැනි පරිවිශේදය ප්‍රකාරව කටයුතු කිරීම අදාළ පරිදි නව දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ නව ආයතන ප්‍රධානගේ හෝ වගකීම වන්නේය. ස්ථාන මාරු නියෝගයක් ලද නිලධාරියාගේ වගකීම වන්නේය.

සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු

217. සේවා අවශ්‍යතා පදනම් කොටගෙන පහත සඳහන් කුමන හෝ හේතුවක් මත පත් කිරීම බලධාරයා විසින් නිලධාරයෙකු ස්ථාන මාරු කළ හැකි වන්නේ ය.
- (I) යම් නිලධාරයෙකුගේ සේවය මූල්‍යගේ වර්තමාන සේවා ස්ථානයට තවදුරටත් අවශ්‍ය නොවන විටෙක;
 - (II) වෙනත් සේවා ස්ථානයක රාජකාරී අවශ්‍යතා සපුරාලීම සඳහා නිලධාරයෙකු අවශ්‍ය වී ඇති විටෙක හෝ අදාළ නිලධාරයාම අවශ්‍ය වී ඇති විටෙක;
 - (III) කිසියම් නිලධාරයෙකු මූල්‍ය සේවයේ නිපුණත්ව සිටින සේවා ස්ථානයෙහි තවදුරටත් සේවයේ යෙද්වීම පරිපාලනමය හේතු මත තුළපුදු වන විටෙක.
218. සේවා අවශ්‍යතා මත නිලධාරයෙකු ස්ථාන මාරු කිරීමට පෙර සත්‍ය වගයෙන්ම ඉහත 217 වැනි වගන්තියෙහි දක්වා ඇති අවශ්‍යතාවයක් මතුව ඇති බවටත්, එම ස්ථාන මාරු කිරීම මූල්‍ය වාර්ෂික ස්ථාන මාරු කිරීම සිදු කරන අවස්ථාව ප්‍රමාද කිරීමට හැකියාවක් නොමැති බවටත්, බලය අභිනියෝජිත බලධාරයා පොදුගැලිකවම සැකිමකට පත් විය යුතු වන්නේ ය.
219. මතුව ඇති සේවා අවශ්‍යතාවයෙහි ස්වභාවය අනුව කෙටි කළ දීමක් සහිතව වුවද නිලධාරයෙකු ස්ථාන මාරු කිරීමට, බලය අභිනියෝජිත බලධාරයාට හැකි වන්නේ ය.
220. සේවා අවශ්‍යතාව මත පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු ස්ථාන මාරු කිරීමට පාදක තු සියලු කරුණු ඉතා පැහැදිලිව අදාළ ලිපි ගොනුවේ සහාන් කර තැබීමට අභිනියෝජිත බලධාරයා ප්‍රියා කළ යුතු වන්නේ ය. තවද බලය අභිනියෝජිත බලධාරයා විසින් එම කරුණු අදාළ නිලධාරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය.

විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු

221. පහත සඳහන් අවස්ථාවල දී කිසිදු කළ දීමක් නොකර වුවද පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු විනය හේතු මත අභිනියෝජිත බලධාරයා විසින් ස්ථාන මාරු කළ හැකි වන්නේ ය. තවද අභිනියෝජිත බලධාරයා විසින් එම හේතු අදාළ නිලධාරයා වෙත ලිඛිතව දැනුම් දිය යුතු වන්නේ ය.
- (I) අදාළ නිලධාරයාට එරෙහිව පවත්වන ලද විධිමත් විනය පරික්ෂණයක ප්‍රතිඵලයක් වගයෙන් දුඩුවමක් ලෙස ස්ථාන මාරු කිරීමක් සහිත විනය නියෝගයක් නිකුත් කර ඇති විටෙක,
 - (II) මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පළ අනාවරණය වී ඇති කරනු මත යම් නිලධාරයෙකු ගේ වැඩි තහනම් නොකරන්නේ වුවද, එම නිලධාරයා එම සේවා ස්ථානයෙහි තවදුරටත් සේවයෙහි යෙද්වීම නොකළ යුතුව ඇති විටෙක,
 - (III) මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට පෙරතැව හෝ මූලික විමර්ශනයක් ප්‍රතිත්වා ගෙන යන අතරතුර හෝ අනාවරණය වී ඇති කරුණු මත හෝ උදෑගතව ඇති තනත්වයන් මත හෝ කිසියම් නිලධාරයෙකු තවදුරටත් මූල්‍යගේ තනතුරෙහි හෝ අදාළ සේවා ස්ථානයෙහි හෝ සේවයෙහි යෙද්වීම මූලික විමර්ශනයට බාධාවක් විය හැකි යැයි අදහස් කරන විටෙක.

නිලධාරයන්ගේ ඉල්ලීම මත කරනු ලබන පුහු ස්ථාන මාරු

222. නිලධාරයන් දෙදෙනෙකු හෝ රේට වැඩි සංඛ්‍යාවක් එක්ව පුහු ස්ථාන මාරු සඳහා කරනු ලබන ඉල්ලීම් පහත සඳහන් අවශ්‍යතාවන්ට යටත්ව පිළිගෙන, ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට බලය අභිනියෝජිත බලධාරයා විසින් ක්‍රියා කළ හැකි වන්නේ ය.
- (I) අදාළ නිලධාරයන් එකම සේවයක හා එකම සේවයක හෝ සමාන තනතුරුවල සේවයේ නිපුක්ත අය වීම.(අවශ්‍ය අවස්ථාවල දී එකම ගෙණිය යන්න නොසලකා වුවද කටයුතු කළ හැකි වන්නේ ය.)
 - (II) අදාළ නිලධාරයන්ගේ ඉල්ලීම් සඳහා අදාළ පරිදි අදාළ ආයතන ප්‍රධානයන්ගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානයන්ගේ හෝ එකත්වා ලැබේ තිබේ.
 - (III) අදාළ නිලධාරයන් අනුරිත් කිසිදු නිලධාරයෙකු මූල්‍ය සේවය කළමින් සිටින සේවා ස්ථානයට විනය හේතු මත ස්ථාන මාරු කරන ලදව විනය නියෝගයෙහි සඳහන් දුඩුවම් කාල සීමාව සම්පූර්ණ කරන ලද අයෙකු වීම.
 - (IV) අදාළ නිලධාරයන් සියලු දෙනාම තමන් දැනට සේවය කරමින් සිටින සේවා ස්ථානවල අවම වගයෙන් අවුරුදු 02 ක කාලයක්වත් සේවය කර තිබේ.

ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමෙන් පසු ගත යුතු පියවර

223. කිසියම් නිලධාරයෙකු ස්ථාන මාරු වී ගොස් දෙසටියක් ඇතුළත එම නිලධාරයා සම්බන්ධ පහත සඳහන් ලියවිලි නිලධාරයාලේ නව දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ නව ආයතන ප්‍රධාන හෝ වෙත විධිමත්ව යැවීම පූර්ව දෙපාර්තමේන්තු ප්‍රධානගේ හෝ පූර්ව ආයතන ප්‍රධානගේ හෝ වගකීම වන්නේ ය.
- (I) යාවත්කාලීන කරන ලද වර්යා සහන සහිත යාවත්කාලීන කරන ලද පොදුගැලික ලිපි ගොනුව,
 - (II) නිලධාරයාලේ අවසන් වැටුප් වර්ධකය ලබා දුන් දිනයේ සිට ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක වන දිනය දක්වා කාල පරිවිශේදය සඳහා ඒළඟ වැටුප් වර්ධකය ලබා දීම පිළිබඳ තම ලිඛිත නිරදේශය,

- (III) නිලධාරයාගේ කාර්ය සාධන ඇගයීම් වාර්තාව,
- (IV) නිලධාරයාගේ නිවාඩු විස්තර වාර්තාව,
- (V) නිලධාරයා විසින් ලබා ගත් නිවාඩු දුම්පිය බලපත්‍ර පිළිබඳ වාර්තාව,
- (VI) නිලධාරයාගේ වැළැඳුව විස්තර වාර්තාව,
- (VII) නිලධාරයාගේ තෙවැනි සෑව වාර්තාව,
- (VIII) නිලධාරයාගේ සේවා කාලය තුළ සියලු කරන ලද සියලු විදේශ ගමන් පිළිබඳ විස්තර වාර්තාව,
- (IX) නිලධාරයා සහභාගී වූ අධ්‍යයන පාඨමාලා, වැඩමුද හා විවිධ සම්ම්‍රුණ ආදිය පිළිබඳ වාර්තාව,
- (X) නිලධාරයාට සම්බන්ධ වෙනත් වැදගත් ලිපි ලේඛන.

XIX වැනි පරිච්ඡේදය

පලාත් සහ රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධයෙන් ලේඛන හා වාර්තා සකස් කිරීම

224. සැම බලය අභිනියෝගීත බලධාරයෙක්ම, සැම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ම හා සැම ආයතන ප්‍රධානියෙක්ම තමන්ගේ විෂය පරියට ඇතුළත් වන සියලුම නිලධාරයන් පිළිබඳව අදාළ සියලු තොරතුරු ඇතුළත් පහත සඳහන් ලේඛන, පහත සඳහන් පරිඹිඡ්‍රේව ප්‍රකාරව අඛණ්ඩව හා යාචකාලීනව පවත්වා ගත යුතු වන්නේ ය.

පවත්වා ගත යුතු ලේඛනය	පරිඹිඡ්‍රේවය
(I) පත් කිරීම හා උසස් කිරීම සම්බන්ධ ලේඛනය -	(අංක 14 පරිඹිඡ්‍රේවය)
(II) සේවයෙන් පහ කළ නිලධාරයන් සම්බන්ධ ලේඛනය -	(අංක 15 පරිඹිඡ්‍රේවය)
(III) සේවයෙන් ඉල්ලා ඇස් වූ නිලධාරයන් සම්බන්ධ ලේඛනය -	(අංක 17 පරිඹිඡ්‍රේවය)
(IV) තහනුර අතහැර ගිය නිලධාරයන් සම්බන්ධ ලේඛනය -	(අංක 17 පරිඹිඡ්‍රේවය)
(V) වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නිලධාරයන් සම්බන්ධ ලේඛනය -	(අංක 18 පරිඹිඡ්‍රේවය)
(VI) විශ්‍රාම ගන්වනු ලැබූ නිලධාරයන් සම්බන්ධ ලේඛනය -	(අංක 19 පරිඹිඡ්‍රේවය)
(VII) තාවකාලිකව හෝ ස්ථිරව මුදාහරිනු ලැබූ නිලධාරීන් සම්බන්ධ ලේඛනය -	(අංක 20 පරිඹිඡ්‍රේවය)

225. ඉහත 224 වගන්තියේ සඳහන් පරිදි පවත්වා ගෙන යනු ලබන ලේඛනයන්හි ඇතුළත් දත්තවල සංඛ්‍යාත්මක සාරාංශයක් අංක 21 පරිඹිඡ්‍රේවය ප්‍රකාරව අර්ථ වාර්ෂිකව ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීමට අදාළ පරිදි බලය අභිනියෝගීත බලධාරයා, දෙපාර්තමේන්තු ප්‍රධාන හා ආයතන ප්‍රධාන ක්‍රියාකළ යුතු වන්නේ ය. ඒ අනුව සැම වහරකම ජුත් මස 30 වැනි දිනට අදාළ දත්ත ජුලි මස 20 වැනි දිනට පෙරද, දෙසැම්බර 30 වැනි දිනට අදාළ දත්ත ජනවාරි මස 20 වැනි දිනට පෙරද, ප්‍රධාන ලේකම් වෙත යැවිය යුතු වන්නේ ය.

226. සැම කාර්යාලයකම සේවයේ නියුලෙන සමස්ථ කාර්ය මණ්ඩලය සම්බන්ධ ලේඛනයක් අංක 22 පරිඹිඡ්‍රේවය ප්‍රකාරව අඛණ්ඩව හා යාචකාලීනව පවත්වාගෙන යාමට සැම ආයතන ප්‍රධානියක්ම ක්‍රියා කළ යුතු වන්නේ ය.

227. තමන් විසින් පත්කරනු ලබන ඒ ඒ නිලධාර ගණයන්ට අදාළ ජේංඩරිතා ලේඛන පවත්වාගෙන යාමට අදාළ පරිදි බලය අභිනියෝගීත බලධාරයා, දෙපාර්තමේන්තු ප්‍රධාන හා ආයතන ප්‍රධාන ක්‍රියාකළ යුතු වන්නේ ය. එමස්ම එම වාර්තා යටත් පිරිසෙසයින් අර්ථ වාර්ෂිකව යාචකාලීන කළපුතු වන්නේ ය.

228. කාර්ය සාධන ඇගයීමකට ලක්කිරීමට යටත් වන, ස්ථිර පත්වීම් දරන සැම නිලධාරයකු විසින්ම තම කාර්ය සාධන ඇගයීම් පත්‍රිකාවේ තමන් විසින් සම්පූර්ණ කළ යුතු කොටස නිසි පරිදි සම්පූර්ණ කර නියමිත දිනයේ දී තම ආයතන ප්‍රධාන හෝ දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ වෙත තම කාර්ය සාධනය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යුතු වන්නේ ය. එම ආකෘති පත්‍රය තමන් වෙත ලද පසු අදාළ නිලධාරයාගේ කාර්ය සාධනය යටා පරිදි ඇගයීමට හා ප්‍රමාණය කිරීමට කටයුතු කිරීම දෙපාර්තමේන්තු ප්‍රධාන හා ආයතන ප්‍රධානගේ හෝ වෙතිම වන්නේ ය.

XX වැනි පරිච්ඡේදය

උසස් කිරීම් තීරණවලට එරෙහි අභියාචනා සම්බන්ධ ක්‍රියාපටිපාටිය.

229. 1987 අංක 42 දරන පලාත් සහ පනතෙහි 32 වගන්තිය ප්‍රකාරව තමා සම්බන්ධයෙන් බලය අභිනියෝගීත බලධාරයකු විසින් කරන ලද උසස් කිරීමේ නියමයකින් අතාප්‍රියව පත් යම් නිලධාරයකු විසින් එම නියමයට එරෙහිව කොමිෂන් සහාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වන්නේ ය.

230. උසස් කිරීමක් පිළිබඳව දෙන ලද නියමයකට එරෙහිව කිසියම් නිලධරයෙකු විසින් ආණ්ඩුකාරවරයා වෙත හෝ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම්, එම අභියාචනය අංක 23 පරිභේදය ප්‍රකාරව පමණක් ඉදිරිපත් කළ යුතු වන්නේය. තවද තමන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තහවුරු කිරීමට අදාළ ලියවිලිවල සහතික කළ පිටපත් එම අභියාචනය සමග ඉදිරිපත් කිරීමද, මූළු ක්‍රියා කළ යුතු වන්නේය.
231. නිලධරයෙකු විසින් ආණ්ඩුකාරවරයා වෙත හෝ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතු වන්නේ බලය අභිනියෝගීත බලධරයා මගින් වන අතර, එම අභියාචනයේ පිටපත් අදාළ පරිදි තම ආයතන ප්‍රධාන, දෙපාර්තමේන්තු ප්‍රධාන හා අමාත්‍යාංශ ලේකම් වෙතද යොමු කළ යුතු වන්නේය. තමන් වෙත ඉදිරිපත් වන අභියාචනය ඇප්‍රමාදවම තම නිරික්ෂණ සහිතව ආණ්ඩුකාරවරයා වෙත හෝ කොමිෂන් සභාව වෙත යොමු කිරීම බලය අභිනියෝගීත බලධරයාගේ වගකීම වන්නේය. නිලධරයාට තම කැමුණ්ත පරිදි, අභියාචනයේ ප්‍රගමන පිටපතක් සාපුරුම අභියාචනා බලධරයා වෙත ඉදිරිපත් කළ හැකිකේය.
232. තමන් පළාත් සභා රාජ්‍ය සේවයේ තීයැලි කිරී කාලය තුළ දී ලැබිය යුතුව තීමු උසස්වීමක් සම්බන්ධයෙන් වන නියමයක්, තමන් සේවයෙන් විශාල ලැබූ පසු අදාළ බලය අභිනියෝගීත බලධරයා විසින් කර ඇති වෙකෙක, රට විරැදුඛව අභියාචනයක් ඉදිරිපත් කරන නිලධරයෙකු, එම අභියාචනය සාපුරුම අභියාචනා බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. එතකුද වුවත් එම අභියාචනයේ පිටපතක් ඔහුම් පුරුව දෙපාර්තමේන්තු ප්‍රධාන හෝ පුරුව ආයතන ප්‍රධාන වෙත ද යැවිය යුතු වන්නේය.
233. බලය අභිනියෝගීත බලධරයෙකු විසින් කරන ලද උසස් කිරීමේ නියමයකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන අභියාචනයක්, එම ප්‍රශ්නගත නියමය කරන ලද දින සිට මාස 03ක් ඇතුළත අදාළ නිලධරයා විසින් අභියාචනා බලධාරියා වෙත ඉදිරිපත් කළ යුතු වන්නේය. එසේ වුවද පිළිගත හැකි සාධාරණ තේතුන් මත එම පසුව වුවද ඉදිරිපත්වන අභියාචන පිළිබඳව සලකා බැලීය හැකි වන්නේය.
234. කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා නිලධරයෙකු විසින් හාර දෙනු ලබන අභියාචනය අදාළ සියලු ලිපි ගොනු, ලිපි ලේඛන හා වාර්තා ආදිය ද, රට අදාළ තම නිරික්ෂණ ද, නිරුද්ධ ද සහිතව එම අභියාචනය ලැබූ දින 15 ක් ඇතුළත කොමිෂන් සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට අදාළ ආයතන ප්‍රධාන, දෙපාර්තමේන්තු ප්‍රධාන, පත් කිරීම බලධරයා හා අමාත්‍යාංශ ලේකම්, ප්‍රධාන ලේකම් විග බලා ගත යුතු වන්නේය.
235. මෙම පරිවිශේෂයෙහි සඳහන් නියමයන්ට අනුගතව තම අභියාචනා ඉදිරිපත් කිරීම සැම නිලධරයෙකුගේම වගකීම වන අතර, රට පටහැනීව ඉදිරිපත් කරනු ලබන අභියාචනා, අභියාචනා බලධරයා විසින් සලකා බලනු නොලබන්නේය.
236. ඉහත 235 වගන්තියේ සඳහන් ලියවිලි ලැබූ දින 45 ක් ඇතුළත, උසස් කිරීමේ නියමයකට එරෙහිව නිලධරයෙකු විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයක් සම්බන්ධයෙන් තීරණයක් කොමිෂන් සභාව විසින් ගනු ලබන්නේය.
237. ඉහත සඳහන් වන පරිදි ඉදිරිපත් කර ඇති අභියාචනයක් සම්බන්ධයෙන් වන අභියාචනා බලධරයාගේ තීරණය සාපුරුම අභියාචන වෙත දන්වන අතර, එහි පිටපත් අදාළ පරිදි බලය අභිනියෝගීත බලධරයා, දෙපාර්තමේන්තු ප්‍රධාන හා ආයතන ප්‍රධාන වෙත ද යවනු ලබන්නේය.

XXI වැනි පරිවිශේෂය

සන්නිලේදන මාර්ග

238. සැම බලය අභිනියෝගීත බලධරයෙකුටම එම බලතල වලට අදාළ කරුණු සම්බන්ධයෙන්, පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග තම අත්සනින් සාපුරුම ලිපි ගනුදෙනු කළ හැකි වන්නේය.
239. මෙම කාර්ය පරිපාටික රිතින්හි වෙනත් ආකාරයකට දක්වා ඇති අවස්ථාවලදී හැර අන් සැම අවස්ථාවකදීම නිලධරයෙකු කොමිෂන් සභාව වෙත ලිපි ඉදිරිපත් කළ යුත්තේ අදාළ ආයතන ප්‍රධාන, දෙපාර්තමේන්තු ප්‍රධාන හා අමාත්‍යාංශ ලේකම් වන්නේය. ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන අභියාචනයක් ඉදිරිපත් කළ යුත්තේ අදාළ ආයතන ප්‍රධාන, දෙපාර්තමේන්තු ප්‍රධාන, අමාත්‍යාංශ ලේකම්, ප්‍රධාන ලේකම් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පමණක් වන්නේය.
240. කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන සැම ලිපියක්ම කොමිෂන් සභාවේ ලේකම් වෙත පමණක් යොමු කළ යුතු වන්නේය.

XXII වැනි පරිවිශේෂය

අර්ථ නිරුපණ

241. පද සම්බන්ධයෙන් අන්තර්ථායක් අවශ්‍ය වුවහොත් මිස මෙම පරිපාටික රිතින්හි :
- (I) “ආණ්ඩුකාරවරයා” යන්නේන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාව අදහස් කෙරේ.
- (II) “ආණ්ඩුකාරවරයා” යන්නේන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අදහස් කෙරේ.

- (III) "පුරවැසියා යන්නෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාවහි අර්ථ තිරුපිත පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් අදහස් කෙරේ.
- (IV) "පලාත් සහාව" යන්නෙන් වයඹ පලාත් සහාව අදහස් කෙරේ.
- (V) "පලාත" යන්නෙන් වයඹ පලාත අදහස් කෙරේ.
- (VI) "කොමිෂන් සහාව" යන්නෙන් 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 33(1)වගන්තිය පරිදි පිහිටුවා ඇති වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව අදහස් කෙරේ.
- (VII) "බලය අනිනියෝජිත බලධරයා" යන්නෙන් පලාත් සහා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති බලතල අනිනියෝජනය කරනු ලැබේ 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32 වගන්තිය හා 1990 අංක 28 දරන පලාත් සහා (සංශෝධන) පනත මගින් අනිනියෝජිත බලධරයා අදහස් කෙරේ.
- (VIII) "ප්‍රධාන ලේකම්" යන්නෙන් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන වයඹ පලාත් සහාවේ ප්‍රධාන ලේකම්වරයා අදහස් කෙරේ.
- (IX) "අමාත්‍යාංශ ලේකම්වරයා" යන්නෙන් වයඹ පලාත් සහා අමාත්‍යාංශ ලේකම් වරයෙක් ද, වයඹ පලාත් සහා ආණ්ඩුකාර ලේකම්, වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම්, වයඹ පලාත් සහාවේ ලේකම් ද අදහස් කෙරේ.
- (X) "දෙපාර්තමේන්තු ප්‍රධානියා" යන්නෙන් වයඹ පලාතේ පලාත් සහා දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ නායරික කොමිෂන්වරයා ද අදහස් කරන අතර අවශ්‍ය ප්‍රස්ථාවලදී ප්‍රධාන ලේකම්, වයඹ පලාත් ආණ්ඩුකාර ලේකම්, වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම්, පලාත් සහා අමාත්‍යාංශ ලේකම්වරයෙන් හා වයඹ පලාත් සහාවේ සහා ලේකම් ද, දෙපාර්තමේන්තු ප්‍රධානියා යනුවෙන් අදහස් කෙරේ.
- (XI) "පත් කිරීම් බලධරයා" යන්නෙන් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු පත් කිරීමට, 1987 අංක 42 දරන පලාත් සහා පනත ප්‍රකාරව හා 1990 අංක 28 දරන පලාත් සහා (සංශෝධන) පනත මගින් බලය පැවරී ඇති කොමිෂන් සහාව හෝ බලය අනිනියෝජිත බලධරයෙක් හෝ අදහස් කෙරේ.
- (XII) "විනය බලධරයා" යන්නෙන් වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ නිලධරයෙන් සේවයෙන් පහ කිරීමට හා ඔවුන්ගේ විනය පාලනය බලය පැවරී ඇති බලය අනිනියෝජිත බලධරයෙක් හෝ අදහස් කෙරේ.
- (XIII) "පරිපාලන බලධරයා" යන්නෙන් වයඹ පලාත් සහාවේ ආයතනයක පරිපාලන කටයුතු නීත්‍යානුකූලව පවරා ඇති වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු අදහස් කෙරේ.
- (XIV) "ස්ථිර නිලධරයා" යන්නෙන් අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති තනතුරකට, අනුමත සේවා ව්‍යවස්ථාවට හෝ අනුමත බදවා ගැනීමේ පරිපාටියට හෝ අනුගතව, පරිවාස කාලයක් හෝ වැඩි බැලැමීම් කාලයක් හෝ පිළිබඳව පවත්නා කොන්දේසිවලට යටත්ව, විශාල වැටුප් අයිතිවාසිකම් සහිතව හෝ රැකිව, අදාළ පත් කිරීම් බලධරයා විසින් ස්ථිර පදනම මත පත් කරනු ලැබේ ඇති තැනැත්තෙක් අදහස් කෙරේ.
- (XV) "මාණ්ඩලික නිලධරයා" යන්නෙන් රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ අංක 6/2006 හි 11 වැනි වගන්තිය මගින් මාණ්ඩලික නිලධරයෙකු ලෙස තීර්වනය කර ඇති හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් වරින්වර නිකුත් කරන වක්‍රලේඛ මගින් මාණ්ඩලික නිලධාරියා යනුවෙන් අර්ථ තීර්පණය කරන වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙකු අදහස් කෙරේ.
- (XVI) "නිලධරයා" යන්නෙන් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු අදහස් කෙරේ.
- (XVII) "ක්ෂේත්‍ර නිලධරයා" යන්නෙන් ප්‍රධාන වශයෙන්ම වැඩිවිම්වල කටයුතු පැවරී ඇති, එක් විශේෂ ස්ථානයකට සීමා නොවන, ක්ෂේත්‍රයට නීතිපතා යා යුතු, පරික්ෂණ හා වාරිකා සිදු කිරීම අවශ්‍ය වන්නා වූ, රාජකාරී ස්වභාවය අනුවම ක්ෂේත්‍ර රාජකාරී වලට සම්බන්ධ වන හා තම වගකීම් එක් නීත්විත ස්ථානයකට හෝ කාර්යාලයකට සීමා නොවන වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධරයෙක් අදහස් කෙරේ.
- (XVIII) "ආදේශකයා" යන්නෙන් ස්ථිරව තනතුර දරන නිලධරයෙකු රාජකාරිය සඳහා පැමිණ නොමැති විටෙක, එම නිලධරයා රාජකාරිය සඳහා පැමිණෙන තෙක් හෝ එම තනතුර රාජකාරී කටයුතු අවරුණය කිරීම සඳහා වෙනත් වැඩිහිටිවෙළක් යොදන තෙක් හෝ එක් රාජකාරී ඉටු කර ගැනීම සඳහා තාවකාලිකව යොදවා ගනු ලබන තැනැත්තෙක් අදහස් කෙරේ.
- (XIX) "අනියම් සේවකයා" යන්නෙන් කිසියම් පලාත් දෙපාර්තමේන්තුවක හෝ පලාත් සහාවේ ආයතනයක ප්‍රධාන විසින් අනලේක්මින ලෙස පැන තාලෙගා අවශ්‍යතාවයක් හෝ දින කිසිපායක් තුළ පැවතිය නැති අවශ්‍යතාවයක් හෝ සැම ව්‍යවතම කාලීන වශයෙන් මතුවන අවශ්‍යතාවයක් හෝ ඉටු කරවා ගැනීම විශ්සා කාවකාලිකව යොදවා ගනු ලබන තැනැත්තෙක් අදහස් කෙරේ.
- (XX) "සේවා මුක්ක හටයා" යන්නෙන් විනයානුකූල හේතුන් මත නොව, විශාල ගැනීමෙන් හෝ ස්වභාවික සේවා කාලය අවසන් කිරීමෙන් හෝ සන්නද්ධ සේවකින් හෝ සේවා සේසු නිලධරයෙක් හෝ අදහස් කෙරේ.
- (XXI) "දීප ව්‍යාප්ත සේවාවන්" යන්නෙන් අංක 1295/26 හා 2003 දුෂ්‍රි 02 දිනැති රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශන සේවා හෝ නීසි බලධාරයා විසින් කළීන කළට හඳුනාගනු ලබන වෙනත් කුමන හෝ සේවයක් අදහස් කෙරේ.
- (XXII) "බඳවා ගැනීම් පරිපාටිය" යන්නෙන් වයඹ පලාත් සහා රාජ්‍ය සේවයේ යම් තනතුරකට හෝ පන්තියකට හෝ ග්‍රෑන්ඩියකට හෝ නීති ප්‍රකාරය සඳහා පැමිණෙන තැනැත්තෙක් අදහස් කෙරේ.
- (XXIII) "සේවා ව්‍යවස්ථාව" යන්නෙන් වයඹ පලාත් ආණ්ඩුකාරවරයා විසින් සේවාවක් ලෙස පිළිගත්තා ලද කිසියම් සේවාවකට අයත් පන්ති හෝ ග්‍රෑන්ඩි හෝ තනතුර හෝ සේවයක් පැවතිය නීති ව්‍යවස්ථාවක් අදහස් කෙරේ.

අන්තර්කාලීන විධිවිධාන

243. 1987 අංක 42 දරන පලාත් සහා පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් පත් කිරීම, උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සම්බන්ධව බලාත්මකව පවත්නා සියලුම රිති, රෙගුලායි හා කාර්ය පරිපාටි ක්‍රියාත්මකවේ, මෙම කාර්ය පරිපාටික රිති බලාත්මකව දින සිට අදාළ වෙනස්කම් සහිතව නතර වන්නේ ය. එකකුද වුවත්, මෙම රිති බලාත්මක වීම ආරම්භ වන දිනට පුරුවාසන්නව බලාත්මක පැවැති විධාන යටතේ, කරන ලද හෝ තීම නොවී පවත්නා හෝ පත් කිරීම, උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් දෙනු ලැබූ විධානයන් හා ගනු ලැබූ සියලුම පියවර, දෙනු ලැබූ තීයෙෂ, ගනු ලැබූ ක්‍රියා මාරු, කරන ලද ස්ථාන මාරු, විශාම ගැනීමේ හා මූදා හැරීම මෙම රිති යටතේ කරන ලද සේ සැලකෙන අතර, ඒවා අඛණ්ඩව බලාත්මක වන්නේ ය. එසේම ඒවා මෙම රිති යටතේ සම්පාදනය කරන ලද, නිකුත් කරන ලද දෙන ලද හෝ කරන ලද හෝ ඒවා සේ සැලකෙන අතර, අදාළ වෙනස්කම් සහිතව බලාත්මකව පවතින්නේ ය.

පරිඳිශ්චට ලේඛනය

අංකය

පරිඳිශ්චටය

1. ස්ථීර පදනම්ත් තනතුරකට පත් කිරීමේ ලිපිය (80,83 වගන්ති)
2. කොන්ත්‍රාත් පදනම්ත් තනතුරකට පත් කිරීමේ ලිපිය (80,83 හා 158 වගන්ති)
3. පත්වීම හාර ගන්නා බව හෝ හාර නොගන්නා බව හෝ දැනුම් දෙන ලිපිය (84 වගන්තිය)
4. රාජකාරීයට වාර්තා කළ බව සනාථ කරන ලිපිය (87 වගන්තිය)
5. පරිවාස කාලය / වැඩ බැලීමේ කාලය තුළදී රුපයේ නිලධාරයන් පිළිබඳ ඉදිරිපත් කළයුතු වාර්ෂික සමාලෝචන වාර්තාව (101, 104, 105 හා 107 වගන්ති)
6. පරිවාස කාලයෙන් පසු පත්වීම ස්ථීර නොකරන ලද නිලධාරයෙකුගේ පත්වීම අවසන් කරන ලද බව දන්වා යවන ලිපිය (100 වගන්තිය)
7. වැඩ බැලීමේ කාලයෙන් පසු පත්වීම ස්ථීර නොකරන ලද නිලධාරයෙකුගේ පත්වීම අවසන් කරන ලද බව දන්වා යවන ලිපිය (107 වගන්තිය)
8. කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කරන ලද බව දැනුම් දෙනු ලබන ලිපිය (125 වගන්තිය)
9. කාර්යක්ෂමතා කඩුම් ඉක්මවා යාමට අවශ්‍ය පූජුපූකම් සපුරාලීමට අසමත්වීම හේතුකාට ගෙන අකාර්යක්ෂමතාව මත පත්වීම අවසන් වී ඇති බැවි දන්වා යවනු ලබන ලිපිය (129 වගන්තිය)
10. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු විසින් තමන් පලාත් සහාවේ සේවයෙන් ස්ථීරව / තාවකාලිකව මූදා හරින ලෙස කරනු ලබන ඉල්ලීම (144 වගන්තිය)
11. රුපයේ අවශ්‍යතාව මත පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු දැන්ව දුරන තනතුරන් ස්ථීරව/තාවකාලිකව මූදා හරින ලෙස අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් කරනු ලබන ඉල්ලීම (144 වගන්තිය)
12. තනතුර අතහැර ගෞග් ඇති බව දන්වනු ලබන ලිපිය (173 වගන්තිය)
13. යෝජිත වාර්ෂික ස්ථාන මාරුව පිළිබඳව පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙකු විසින් කරනු දැක්වීම (208 වගන්තිය)
14. පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයෙන්ගේ පත් කිරීම හා උසස් කිරීම සම්බන්ධ ලේඛනය (224 වගන්තිය)
15. සේවයෙන් පහ කළ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධ ලේඛනය (224 වගන්තිය)
16. සේවයෙන් ඉල්ලා අස්ථි පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධ ලේඛනය (224 වගන්තිය)
17. තනතුර අතහැර ගිය පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධ ලේඛනය (224 වගන්තිය)
18. වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය තිබා ඇති පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධ ලේඛනය (224 වගන්තිය)
19. විශාම ගන්වනු ලැබූ පලාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරයන් සම්බන්ධ ලේඛනය (224 වගන්තිය)
20. තාවකාලිකව හෝ ස්ථීරව මූදාහරින නිලධාරයෙකු සම්බන්ධ පවත්වා ගතයුතු ලේඛනය (224 වගන්තිය)
21. සැම පලාත් සහා රාජ්‍ය සේවයේ කාර්යාලයකම සමස්ත කාර්ය මණ්ඩලයේ වෙනස්වීම් පිළිබඳ දන්වීම් වාර්තාව (225 වගන්තිය)
22. සැම කාර්යාලයකම/ආයතනයකම සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වා ගත යුතු ලේඛනය (226 වගන්තිය)
23. පත් කිරීම/෋සස් කිරීම/ස්ථාන මාරු සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන අනියාවනය (230 වගන්තිය)
24. වයඹ පලාත් සහා රාජ්‍ය සේවය යටතේ සේවය කිරීමට මනාපය පළ කිරීමේ අයදුම්පත (70 වගන්තිය)

අංක 01 පරිභේදය
(80, 83 වගන්ති)

(ලියාපදිංචි තැපෑලනි)

මගේ අංකය :
ලිපිනය :
.....
.....
දිනය :

.....මයා/මිය/මෙනවිය

ජාතික හැඳුනුම්පත් අංකය :

ස්වාමීන්වහන්ස/මහත්මයාණනි/මහත්මියනි/මෙනවියනි,

.....තනතුරට පත්කිරීම

.....දින පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත
වැනි දින සුදුසුකම් පරික්ෂා කිරීමේ මේවාලයේ නිරදේශ මත දින සිට ස්ථාන්මක වන පරිදි ඔබ, වයඹ පළාත් තනතුරකට පත්කරන බව දැන්වම්. එදින සිට ඔබ
..... කාර්යාලයට අනුපූක්ත කරනු ලැබේ.

2. මෙම තනතුර ස්ථීර ය. එතෙකුදු වුවත් ඔබ වර්ෂ තුනක පරිවාස/එක් වර්ෂයක වැඩ බැලීමේ කාලයකට යටත් විය යුතු වේ. මෙම පත්වීම් ලිපියෙන් බැඳුණු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් ද, යහපත් හැසිරීම තුළින් ද, කාර්යක්ෂම ලෙස සේවය කිරීම තුළින් ද ඔබ පළාත් සහා රාජ්‍ය සේවය සඳහා සුදුස්සෙකු බව එම කාලය තුළ දී සනාථ කළ යුතු ය. එසේ ම පරිවාස/වැඩ බැලීමේ කාලය තුළ දී ඔබ විසින් සම්පූර්ණ කළ යුතු මෙම පත්වීම් ලිපියෙන් දක්වා ඇති අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට ද ඔබ වග බලා ගත යුතු ය. මෙම සියලු අවශ්‍යතා යටා පරිදි සපුරාලීමට ඔබ සමත් වුවහොත් පමණක් පරිවාස/වැඩ බැලීමේ කාලය අවසානයේදී හෝ මෙම පත්වීම් අවසන් කළ හැකි වේ. ඔබගේ පත්වීම් ස්ථීර තනතුරට පත් වනුයේ, එම පත්වීම් ස්ථීර කළ බවට පත්වීම් බලධාරයා විසින් විධිමත් ලිපියක් නිකුත් කිරීමෙන් පසුව පමණක් වේ. එතෙක ඔබගේ පත්වීම් ස්ථීර කර නොමැති සේ සැලකේ.
3. ඔබ විසින් මෙම තනතුර ජනතාව වෙනුවෙන් වන භාරයක් ලෙස දරනු ලැබේ යුතු ය. එම තනතුරට අදාළ සියලු රාජකාරී හා වගකීම් මෙම දේශයේ හා පළාතේ හා එම් ජනතාවගේ යහපත වෙනුවෙන් කාර්යක්ෂමව හා අනාල්පිට ඉටු කළ යුතු වේ.
4. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට හා වයඹ පළාත් සහාවට උපරිම වශයෙන් පක්ෂපාතිවිය යුතු අතර, අදාළ පරිදි රාජකාරීයෙහි රහස්‍යතාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කළ යුතු ය.
5. ඔබ සේවයේ නියැලු සිටින කාලය තුළ දී වෙනත් ආයතනයක රැකියාවක නියැලුමට හෝ වෙනත් වෘත්තියක නියැලුමට හෝ ඔබට හිමිකමක් නොමැත.
6. මෙම පත්වීම් ලිපියෙන් බැඳුණු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් ද, යහපත් හැසිරීම තුළින් ද, කාර්යක්ෂම ලෙස සේවය කිරීම තුළින් ද ඔබ පළාත් සහා රාජ්‍ය සේවය සඳහා සුදුස්සෙකු බව වැඩබැලීමේ කාලය තුළ දී සනාථ කළ යුතු වේ. එසේම වැඩබැලීමේ කාලය තුළ දී ඔබ විසින් සම්පූර්ණ කළ යුතු මෙම පත්වීම් ලිපියෙන් දක්වා ඇති අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට ද ඔබ වග බලා ගත යුතු ය. මෙම සියලු අවශ්‍යතා යටා පරිදි සපුරාලීමට ඔබ සමත් වුවහොත් පමණක් එක් ඇවරුදු වැඩ බැලීමේ කාලය අවසානයේදී හෝ මෙම පත්වීම් ස්ථීර කරනු ලැබේ. එසේ කිරීමට ඔබ අපොහොසත් බව පෙනී යන්නේ නම් එම කාලය තුළ දී හෝ එම කාලය අවසානයේදී හෝ මෙම පත්වීම් අවසන් කළ හැකි වේ. ඔබගේ පත්වීම් ස්ථීර තනතුරට පත් වනුයේ, එම පත්වීම් ස්ථීර කළ බවට පත්වීම් බලධාරයා විසින් විධිමත් ලිපියක් නිකුත් කිරීමෙන් පසුව පමණක් වේ. එතෙක ඔබගේ පත්වීම් ස්ථීර කර නොමැති සේ සැලකේ.
7. මෙම පත්වීම් විශ්‍රාම වැටුප් සහිත ය. තව ද ඔබ වැන්දුම් හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/ වැන්දුම් පූරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතු ය. රජය මින් විවින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මූදල් ගෙවිය යුතු වේ. ඔබගේ පත්වීම් දින සිට තෙමසක් ගතවීමට මත්තෙන් පොදු 86 /පොදු 86 "අ" මූලික ප්‍රකාශය ආකාරී ප්‍රතිඵල කොට වැන්දුම් අනත්දරු විශ්‍රාම වැටුප් කාර්යාලයේ ලේකම් හා ගණකාධිකාරී වෙත යවනු පිළිස හැකි ඉක්මනින් ඔබගේ ආයතන ප්‍රධානීයා වෙත ඉදිරිපත් කළ යුතු ය.
8. මෙම පත්වීම් වයඹ පළාත් ගරු ආණ්ඩුකාරත්වමා විසින් දිනැතිව අනුමත කරන ලද සේවා ව්‍යවස්ථා සංග්‍රහය/පරිපාලිතය හා දැනට එම සේවා ව්‍යවස්ථා සංග්‍රහයට/පරිපාලිතය ඇතුළත් කරන ලද්දා වූත්, මතුවට ඇතිකරනු ලබන්නා වූත් සංග්‍රහයන්හි දක්වා ඇති සියලු කොන්දේසි හා විධිවානවලට පූර්ණ වශයෙන් යටත් වේ.

9. ඔබ සේවයට ඇතුළත් වූ මාධ්‍ය රාජ්‍ය හාජාවක් නොවන්නේ නම් වැඩැලිමේ කාලය ඇතුළත ඔබ රාජ්‍ය හාජාවක් එනම් සිංහල හෝ දෙමළ විෂයෙහි ප්‍රවීණතාවයක් ලබාගත යුතු ය. ඔබගේ තනතුර ස්ථිර කරනු ලැබේමට රඳා පවත්නා කරණු අතර, සිංහල හෝ දෙමළ හාජා ප්‍රවීණතා පරීක්ෂණවලින් සමත්වීම ද එක් කරුණක් වනු ඇත.
10. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ IV වැනි පරිච්ඡේදයේ විධිවිධාන සහ රජයේ හාජා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිශිස දැනට පවත්නා වූ හා ඉදිරියේ දී පනවනු ලබන්නා වූ නියමිත හා ව්‍යවස්ථාවන්ට අනුකූලව කටයුතු කරන බවට ඔබ එකග විය යුතු ය.
11. 2014.01.21 දිනැතිව නිකුත් කරන ලද ර.ප.ව.1/2014 හා එයට වරින්වර සිදුකරන සංශෝධනයන්ට අනුව ඔබ සේවයට බැඳුණු පසු තනතුරට නියම කර ඇති දෙවැනි රාජ්‍ය හාජා ප්‍රවීණතාවය (තනතුරට නියමිත මිටිම) ලබාගත යුතු ය. නියමිත කාලය තුළ ප්‍රවීණතාවය ලබා නොගතහාන් පුදුසුකම් ලබාගන්නා තනක් ඔබගේ වැටුප් ව්‍යුතක තවත්වු ලැබේ.
12. 2007.08.24 දිනැති රාජ්‍ය පරිපාලන විකුලේඛ අංක : 6/2006 (IV) නි අංක : දරන මාසික ඒකාබද්ධ වැටුප් පරිමාණය මෙම තනතුරට තිබුවන අතර, මෙම වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප් වියවල් තබා ඕනට වැටුප් වෙතවු ලැබේ. ඔබ මෙම තනතුරට පත් කර වසර 03 ක් ගත්වීමට පෙර කාර්යක්ෂමතා කඩුම් විනාගයින් සමත් විය යුතු ය. නියමිත පරිදි කාර්යක්ෂමතා කඩුම් විනාගය සමත් නොවුවහාන් ඉන් ඔබට වැටුප් වර්ධක විලුම්හනය වනු ඇත.
13. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලයි, වයඹ පළාත් විනය කාර්ය සංග්‍රහය, වයඹ පළාත් මූල්‍ය රිකි, රජයේ වෙනත් රෙගුලයි, වනුලේඛ, උපදෙස් හා ඒවාට අදාළව වරින්වර නිකුත් කරනු ලබන සංශෝධනවලට ද, ඔබ යටත් විය යුතු වේ. තවද, ඔබ රජයේ ප්‍රතිපත්තිවලට ද, වයඹ පළාත් සහාවේ ප්‍රතිපත්තිවලට ද, පළාත් ආණ්ඩුකාරවරයා හෝ බලය පවතු ලැබූ බලධාරීන් විසින් පළාත් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වරින්වර පනවනු ලබන කාර්ය පරිපාලන රිකි හා නිකුත් කරනු ලබන නියෝගවලට ද අනුගතව රාජකාරී, වගකීම් හා යුතුකම් ඉටු කළ යුතුවේ.
14. සාමාන්‍ය තත්ත්වයන් යටතේ රාජකාරී දිනයන්හි රජය විසින් නියමිත කාල සීමාවන් තුළ ඔබ රාජකාරීයෙහි නියැලිය යුතු වුව ද, ඔබ දරන තනතුරට අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම ඕනෑම දිනයක ඕනෑම වේලාවක රාජකාරී ඉටු කිරීමට බැඳී සිටියි.
15. දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් තීරණය කරනු ලබන ආකාරයට හා තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණයකින් රජයේ නිලධාරීන්ගේ ඇප්‍ර ආදාළ පානතට අනුව ඇප්‍රයක් තැබීමට ඔබ බැඳී සිටියි.
16. ක්ෂේක්කව හෝ කළේ දීමක් සහිතව හෝ කරනු ලබන විධීමක් දැන්වීමක් මත පළාත් ඕනෑම ප්‍රම්ද්‍යයක දී මෙම තනතුරේ රාජකාරී වගකීම් ඉටු කිරීමට ද ඔබ බැඳී සිටියි.
17. පළාත් ඕනෑම ප්‍රම්ද්‍යයක සේවයේ යෙදීමේ තරම් යෝග්‍ය වන යහපත් මානසික හා ගාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ යුතුක් බව මෙම පත්වීම හාර ගෙන මාස තුනක් ඉකුත් විමට පෙර විධීමක් වෙටුදා ප්‍රතික්ෂණ වාර්තාවක් මිනින් සහාය කළ යුතු වේ. පොදු 169 හා සෞඛ්‍ය 169 දරන ආකෘති පත්‍ර උපයෝගී කර ගෙනින් රජයේ රෝහලක කාර්ය හාර රජයේ නිලධරයා මිනින් මෙම වෙටුදා ප්‍රතික්ෂණ වාර්තාව ලබා දීම ඔබගේ වගකීමක් වේ.
18. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකුම ව්‍යවස්ථාවෙහි 4 වන හා 7 වන උපලේඛන ප්‍රකාරව ප්‍රතිඵා / දිවුරම් දිය යුතු වේ. නිතියෙන් නියම කර ඇති පරිදි එම ප්‍රතිඵාව / දිවුරම් ලබා දීමට ඔබ අපොහොසත් වුවහාන් වෙත වෙත ලබා දී ඇති මෙම පත්වීම නිරායාසයෙන් ම අනෝසි වේ.
19. මෙම පත්වීම හාර ගැනීමට පෙර ඔබ විසින් ඔබගේ අනන්‍යතාව තහවුරු කළ යුතු ය.
20. පත්වීම හාරගත් දිනයේදීම පහත සඳහන් ලිපිලේඛන වෙත හාරදීමට ක්‍රියා කළ යුතු ය:-
1. ඔබගේ ජාතික භැඳුනුම්පතෙහි සහතික කළ පිටපත ;
 2. උප්පැන්ත් සහතිකයේ මුල් පිටපත ;
 3. තනතුරට අවධා කරන මුලික අධ්‍යාපන යුතුසුකම් සහාය කෙරෙන අධ්‍යාපන ; වෙනත් අධ්‍යාපන හා වාත්තීය සහතිකවල මුල් ලේඛන හා ජ්‍යා පිටපත් කටයුතුක් ; (පරික්ෂා කිරීමෙන් අනතුරුව මුල් ලේඛන ආපසු හාර දෙනු ලැබේ.)
 4. විවෘතක නම් විවාහ සහතිකය, කළතුයාගේ උප්පැන්ත් සහතිකය හා දරුවන් සිටිනම් මුළුන්ගේ උප්පැන්ත් සහතිකවල මුල් පිටපත්:
 5. පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාර සේවා ගිවිසුම ;
 6. පොදු 261 ආකෘති පත්‍රය ප්‍රකාර වත්කම් ප්‍රකාරය ;
 7. අදාළ වන පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාරය ;
 8. ස්ථීර හා තාවකාලික ලිපිනයන් ;
 9. සම්බන්ධ කර ගත හැකි දුරකතන අංක ;
21. ඔබ මෙම තනතුරෙන් ඉල්ලා අස්වන්නේ නම් ලින් මාසයක් කළේ දිය යුතු වේ. පත්කිරීම් බලධරයා එකග වන්නේ නම් ඔබගේ මාසික වැටුප හා සමාන මුදලක් රජයට ගෙවීමෙන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට ද ඔබට හැකියාවක් ඇත.

22. රජයේ සේවයේ මෙම පත්‍රීම ලබා ගැනීම සඳහා ඔබ විසින් සාච්‍යා හෝ ව්‍යාපෘති හෝ තොරතුරු හෝ ලිපි ලේඛන හෝ සපයා ඇති බව, ඔබ පත්‍රීම හාරගත් පසු කුත්‍රන අවස්ථාවක දී හෝ තහවුරු ව්‍යුත්‍යෙන්, ඔබගේ පත්‍රීම ගුණාත්මක බල රහිත සේ සලකා, මෙම පත්‍රීම වහාම නිෂ්ප්‍රහ කරනු ලැබේ.
23. මෙම ලිපිය ලැබුණු බවත්, මෙහි දැක්වෙන කොන්දේසිවලට යටත් ව මෙම පත්‍රීම ඔබ විසින් හාර ගන්නේ ද යන බවත්, මේ සමග යා කර ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර මගින් මා වෙත වහාම යොමු කළ යුතු වේ.
24. පත්‍රීම ලිපිය නිකුත් කළ දින සිට දින 14 ක් තුළ දී සේවයට වාර්තා තොකළ හොත් ඔබගේ පත්‍රීම අහෝසි වේ.

මෙයට විශ්වාසී,

අත්සන :

නම :

තනතුර :

සිටපත් : 1.
2.
3.
4.
5. විගණකාධිපති

අංක 02 පරිඥිෂ්ටය

(80, 83 හා 158 වගන්ති)

(ලියාපදිංචි තැපෑලනී)

මගේ අංකය :

ලිපිනය :

.....

දිනය :

.....මයා/මිය/මෙනවිය
.....
.....

මහත්මයාණනි/මහත්මාවෙකී/මෙනවියනි,

.....දෙපාර්තමේන්තුවේ..... තනතුරට කොන්ත්‍රාත් පදනම්න් පත් කිරීම්.

- දෙපාර්තමේන්තුවේ..... තනතුරට කොන්ත්‍රාත් පදනම්න් පත් කිරීම් දින පැවති වාත්තිය පරීක්ෂණයේ හාදින පැවති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත දින සිට තියාත්මක වන පරිදි..... දින දක්වා ඔබදෙපාර්තමේන්තුවේ..... තනතුරට පත් කරනු ලබන බව මෙයින් සතුවින් දන්වම්. ඒ අනුව එදින පෙ.ව/ප.ව.....වවෙත පැමිණ.....හමු වී රාජකාරී හාරගන්නා ලෙස මෙයින් ඔබට දැනුම් දෙනු ලැබේ. සාධාරණ හේතුවක් නොමැතිව ඉහත සඳහන් පරිදි රාජකාරීයට වාර්තා කිරීමට ඔබ අපොහොසත් ව්‍යුත්‍යෙන් මෙම පත්‍රීම අවලංගු වනු ඇතුළු.
- ඔබ විසින් මෙම තනතුර ජනතාව වෙනුවෙන් වන හාරයක් ලෙස දරනු ලැබිය යුතු ය. එම තනතුරට අදාළ සියලු රාජකාරී හා වගකීම් මෙම දේශයේ හා එහි ජනතාවෙග් යහපත වෙනුවෙන්, කාර්යක්ෂමව හා අනළස්ව දැනු යුතු කළ යුතු වේ.
- මෙම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය උපරිම වශයෙන් පක්සපාති විය යුතු අතර, රාජකාරීයෙහි රෝස්ඩ්‍යාවය පූර්ණ වශයෙන් ආරක්ෂා කළ යුතු ය.
- මෙම වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ නියැලි සිවින කාලය තුළ දී වෙනත් ආයතනයක රෝස්ඩ්‍යාවක නියැලිමට හෝ වෙනත් වාත්තියක නියැලිමට හෝ ඔබට හිමිකමක් නොමැති.
- මෙම පත්‍රීම පූදෙක් ම කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම්න් සිදු කරනු ලබන්නකි. ඒ අනුව දින මෙම පත්‍රීම අනිවාර්යයෙන්ම අවසන් වේ. එමගින් තත්ත්වයන් මත මෙම පත්‍රීම එදිනට පෙරාතුව ව්‍යව ද අවසන් කිරීමට හැකි ය.
- කොන්ත්‍රාත් පදනම්න් කරනු ලබන මෙම පත්‍රීම හේතුකොට ගෙන ඔබ මෙම තනතුරෙහි ස්ථීර කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට කිසිදු හිමිකමක් නොමැති. එසේම මෙම පත්‍රීම හේතුකොට ගෙන පළාත් සහා රාජ්‍ය සේවයේ වෙනත් කිසිදු තනතුරකට ඔබ ස්ථීරව පත්කරන ලෙස ඉල්ලා සිටීමට ද ඔබට කිසිදු හිමිකමක් ඇති නොවේ.

7. ඔබට මාසිකව රුපියල් (රු.) ක වැටුපක්/දීමනාවක් ගෙවනු ලැබේ. එයට අමතරව මෙම තනතුරට ස්ථීරව පන් කෙරෙන නිලධාරයෙකුට නීතිතානුකූලව හිමි වන වරප්‍රසාද ද, ඔබගේ මෙම පන්වීම බලාත්මකව පවත්නා කාලය තුළ ඔබට හිමි වේ.
8. ඔබ රඟයේ ප්‍රතිපත්තිවලට ද, පලාත් සහා රාජ්‍ය සේවයේ ප්‍රතිපත්තිවලට ද, පලාත් ආණ්ඩුකාරවරයා හෝ බලය පවරනු ලැබූ බලධාරීන් විසින් පලාත් සහා රාජ්‍ය සේවය සම්බන්ධයෙන් වරින් වර පනවනු ලබන කාර්ය පරිපාලන රිති හා නිකුත් කරනු ලබන නියෝගවලටද අනුගතව ඔබ රාජකාරී, වගකීම් හා පුදුකම් ඉටු කළ යුතු වේ. තව ද ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, වයඹ පලාත් මුදල රිති, රඟයේ වෙනත් රෙගුලාසි, වකුලේඛ, උපදෙස් හා එවාට අදාළව වරින්වර නිකුත් කරනු ලබන සංගෝධනවලට ද, ඔබ යටත් විය යුතු වේ.
9. සාමාන්‍ය තත්ත්ව යටතේ රාජකාරී දිනයන්හි රඟය විසින් නියමිත කාල සීමාවන් තුළ ඔබ රාජකාරියෙහි නියැලිය යුතු වූව ද, ඔබ දරන තනතුරට අදාළ රාජකාරී වගකීම් අනුව ඕනෑම දිනයක, ඕනෑම වේලාවක රාජකාරී ඉටු කිරීමට ඔබ බැඳී සිටියි.
10. ක්ෂේකිකව හෝ කළේ දීමක් සහිකව හෝ කරනු ලබන විධිමත් දැනැවීමක් මත දේශයේ ඕනෑම ප්‍රමේෂයක මෙම තනතුරෙහි රාජකාරී වගකීම් ඉටු කිරීමට ද ඔබ බැඳී සිටියි.
11. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවහි 4 වැනි හා 7 වැනි ලේඛන ප්‍රකාරව ප්‍රතිඵා/දිවුරුම් දිය යුතු වේ. නිතියෙන් නියම කර ඇති පරිදි එම ප්‍රතිඵාව/දිවුරුම ලබා දීමට ඔබ අපාහොසත් වූවහොත් ඔබ වෙත ලබා දී ඇති මෙම පන්වීම නිරායාසයෙන් ම අහෝසි වේ.
12. මෙම පන්වීම හාර ගැනීමට පෙර ඔබ විසින් ඔබගේ අනන්‍යතාව යටු පරිදි තහවුරු කළ යුතු ය.
13. පන්වීම හාර ගත් වහාම තමන් රාජකාරී සඳහා වාර්තා කළ බව සනාථ කෙරෙන ලිපියක් අනුමත ආකෘති පත්‍රය ප්‍රකාරව ඔබ විසින් ලබා දිය යුතු ය.
14. ඔබ පන්වීම හාරගත් දිනයේදී ම පහත ලිපිලේඛන වෙත හාරදීමට ක්‍රියා කළ යුතු ය:-
- (I) ඔබගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපතක් ;
 - (II) උපැඹුන්න සහතිකයේ මුල් පිටපත ;
 - (III) තනතුරට අධ්‍යාපන මූලික අධ්‍යාපන සුදුසුකම් සනාථ කෙරෙන අධ්‍යාපන සහතික ;
 - (IV) වෙනත් අධ්‍යාපන හා ව්‍යුත්තිය සහතික වල මුල් ලේඛන හා ඡායා පිටපතක් කට්ටලයක් ; (පරීක්ෂා කිරීමෙන් අනතුරුව මුල් ලේඛන ආපසු හාර දෙනු ඇතා.)
 - (V) පොදු 160 ආකෘති පත්‍රය ප්‍රකාර සේවා පිටපතම් ;
 - (VI) පොදු 261 ආකෘති පත්‍රය ප්‍රකාර වන්තකම් ප්‍රකාශය ;
 - (VII) අදාළ වන පරිදි වන්තකම් බැරකම් ප්‍රකාශය ;
 - (VIII) ස්ථීර හා තාවකාලික ලිපින ;
 - (IX) සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක්.
15. පන්කිරීම් බලධාරයා විසින් ඕනෑම අවස්ථාවක මසක් කළ දීමෙන් ඔබගේ පන්වීම අවසන් කළ හැකි ය.
16. ඔබ මෙම තනතුරෙන් ඉල්ලා අස්වන්නේ නම් ලින් මාසයක් කළ දිය යුතුවේ. පන් කිරීම් බලධාරයා එකත වන්නේ නම්, ඔබගේ මාසික වැටුප්/දීමනා හා සමාන මුදලක් රඟයට ගෙවීමෙන් මෙම තනතුරෙන් ඉල්ලා අස්වීමට ද ඔබට හැකියාව ඇතා.
17. පලාත් සහා රාජ්‍ය සේවයේ මෙම පන්වීම ලබා ගැනීම සඳහා ඔබ සාවදා හෝ ව්‍යාජ හෝ තොරතුරු හා ලිපි ලේඛන සපයා ඇති බව, ඔබ පන්වීම හාරගත් පසු කුමන අවස්ථාවක දී හෝ විධිමත්ව තහවුරු වූවහොත්, ඔබගේ පන්වීම දුන්‍ය හා බල රහිත සේ සලකා, එම කරුණු තහවුරු වූ අවස්ථාවේ දී ම මෙම පන්වීම නිෂ්ප්‍රහා කරනු ලැබේ.
18. මෙම ලිපිය ලැබුණු බවත්, මෙහි දැක්වෙන කොන්දේසිවලට යටත්ව මෙම පන්වීම ඔබ විසින් හාරගත්නේ ද යන බවත්, මේ සමග යා කර ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර වෙත වහාම එවිය යුතුයි.

මෙයට, විශ්වාසී,

අත්සන :

නම :

තනතුර :

පිටපත් : 1.
2.
3.
4.
5. විගණකාධිපති

අංක 03 පරිගිණ්වය

(84 වගන්තිය)

(ලියා පදිංචි තැපෑලෙනි)

මුත්‍රි අංකය :
 නම :
 ලිපිනය :

 දිනය :

මහත්මයාණෙනි/මහත්මියෙනි/මෙනවියෙනි,

..... දෙපාර්තමේන්තුවේ තනතුරට පත් කිරීම
 මබගේ අංක දින/තැන දරන ලිපිය හා බැඳේ.

02. එම ලිපිය මගින් මා වෙත පුදානය කරන ලද පළාත් සහා රාජ්‍ය සේවයේ පත්වීම එහි සඳහන් කොන්දේසිවලට යටත්ව මා විසින් හාර ගැනීමට එකා වන බව කෘතයූතා පුරුවකට දන්වා සිටිමි.

03. එම ලිපිය මගින් මා වෙත පුදානය කරන ලද පළාත් සහා රාජ්‍ය සේවයේ පත්වීම මා විසින් හාර නොගන්නා බව මෙයින් ඔබ වෙත දන්වන අතර, එම පත් කිරීම් ලිපිය මේ සමග ආපසු එවමි.
 (අදාළ නොවන ජේද් කපා හරින්න)

මමයට ,
 විශ්වාසී,
 අත්සන :

අංක 04 පරිගිණ්වය

(87 වගන්තිය)

(දෙපිටපතක් ඉදිරිපත් කළ යුතු ය.)

නම :
 ලිපිනය :

 දිනය :

..... මගින්
 වෙත

මහත්මයාණෙනි/මහත්මියෙනි/මෙනවියෙනි,

..... තනතුරහි රාජකාරී සඳහා වාර්තා කිරීම

ඉහත සඳහන් තනතුරට මා පත් කරමින් විසින් නිකුත් කරන ලද දින/තැන
 අංක දරන ලිපිය හා බැඳේ.

02. එම ලිපියෙහි සඳහන් කොන්දේසි වලට එකා වෙත පුදානය භාවිත කිරීමට යටත්ව දින
 වෙත මා රාජකාරී සඳහා වාර්තා කළ බැවි මෙයින් සනාථ කරමි.

මෙයට,
විශ්වාසී.
අත්සන :
නම :
තනතුර :

.....
(පත්කරීම් බලධාරියා)

.....මහතා/මහත්මිය/මෙනවියදිනකාර්යාලයේ දී.....
තනතුරයේ රාජකාරී සඳහා වාර්තා කරන ලද බව මෙයින් සහතික කරමි.

අත්සන :
නම :
තනතුර :
දිනය :
නිල මුදාව :

අංක 05 පරිඥිෂ්ටය

(101, 104, 105, 107 වගන්ති)

යොමු අංකය :

පරිවාස කාලය/වැඩ බැලීමේ කාලය තුළ දී රජයේ නිලධරයන් පිළිබඳව ඉදිරිපත් කළ යුතු වාර්ෂික සමාලෝචන වාර්තාව

01. නිලධරයා සම්බන්ධ විස්තර :

- 1.1 නිලධරයාගේ නම :.....
- 1.2 තනතුර :.....
- 1.3 සේවා ජ්‍යෙෂ්ඨය :.....
- 1.4 පත්කීම් හාර ගත් දිනය :.....
- 1.5 පරිවාස/වැඩ බැලීමේ කාල පරිවිශේදය අවසන් වන දිනය :.....
- 1.6 සමාලෝචනයට අදාළ වන කාල පරිවිශේදය දින සිට දින දක්වා

02. නිලධරයා වෙත පවරා ඇති රාජකාරී පිළිබඳ සංක්ෂීප්ත විස්තරයක්

03. පැමිණීම

- 3.1 නියමිත වේලාවට හෝ ඊට පෙර කාර්යාලයට රාජකාරී සඳහා පැමිණෙන්නේ ද? ඔවුන්/නැත
- 3.2 පුරුදේදක් වශයෙන් පමා වී රාජකාරී සඳහා පැමිණෙන්නේ ද? ඔවුන්/නැත
- 3.3 නියමිත වේලාවන් තුළ යථා පරිදී රාජකාරීයේ නියැලෙන්නේ ද? ඔවුන්/නැත
- 3.4 රාජකාරී කාලය රාජකාරීයෙන් පරිබාහිර වෙනත් කාර්යයන් සඳහා වැය කරන්නේ ද? ඔවුන්/නැත
- 3.5 අදාළ කාලය තුළ නිවාසු විස්තර :

අනියම්

විවේක

අසනීප

අඩ වැටුප්

වැටුප් රැඹි

.....

04. විනය හා හැසිරීම

- 4.1 රාජකාරී ස්ථානය තුළ දී විනය හා හැසිරීම : දුර්වලයි/සතුවුදායකයි/ හොඳයි/ඉතා හොඳයි
- 4.2 සේවා ස්ථානයෙන් පිටතදී රාජකාරීයෙන් බැහැර කාලය තුළ දී විනය හා හැසිරීම : දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි
- 4.3 අදාළ කාලය තුළදී නිලධරයා සම්බන්ධව ගනු ලැබූ විනය වියවර පිළිබඳ විස්තර සැකෙටින්

05. සෞඛ්‍ය තත්ත්වය

- 5.1 කායික සෞඛ්‍ය තත්ත්වය යහපත් වී ද? ඔවුන්/නැත
- 5.2 මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් වී ද? ඔවුන්/නැත

06. රාජකාරී ඉටු කිරීම

- 6.1 හැකියාව
- 6.2 කාර්යක්ෂම හාවය
- 6.3 කැපවීම
- 6.4 අනළස් බව
- 6.5 තුම්බන් බව
- 6.6 ආවාර්ගිලි බව
- 6.7 විශ්වාසවන්ත බව
- 6.8 උපදෙස් පිළිපෑදීම
- 6.9 සිකරු බව
- 6.10 නීතිමත්, පරිපාටි, රෙගුලාසි හා ව්‍යුත්ලේඛ ආදය පිළිබඳ දැනුම දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි

07. පෙන්නුම් කළ විශේෂ දක්ෂතා :

.....

.....

.....

08. පෙන්නුම් කළ විශේෂ දුර්වලතා :

.....

.....

.....

09. කාර්යක්ෂමතා කඩ ඉම සමත් විම පිළිබඳ විස්තර :

.....

.....

.....

10. දෙවන හාංස දැනුම වර්ධනය කර ගැනීම පිළිබඳ විස්තර :

.....

.....

.....

11. ලබා ගත් අමතර අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් :

.....
.....
.....

12. නිලධරයාගේ අවධානය යොමු කළ යුතු කරුණු :

.....
.....
.....

13. අදාළ සියලු කරුණු සලකා බැලීමේ දී නිලධරයා පිළිබඳ සමස්ථ තිගමනය :

(දුර්වලයි/සතුවුදායකයි/හොඳයි/ඉතා හොඳයි)

14. මෙම සමාලෝචන වාර්තාවේ තිගමනයන් පිළිබඳව දින නිලධරයා දැනුවත් කරන ලදී.

(ආසන්නතම අධික්ෂණ මාණ්ඩලික නිලධරයා)

(දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධාන)

අත්සන :.....

අත්සන :.....

නම :.....

නම :.....

තනතුර :.....

තනතුර :.....

දිනය :.....

දිනය :.....

15. මෙම සමාලෝචන වාර්තාවේ තිගමනයක් පිළිබඳව දින මම දැනුවත් විමි.

(නිලධරයා)

අත්සන :.....

අත්සන :.....

නම :.....

නම :.....

දිනය :.....

තනතුර :.....

අංක 06 පරිඥ්‍යා

(100 වගන්තිය)

මගේ අංකය :.....

ලිපිනය :.....

දිනය :

මැයින්

.....මයා/මිය/මෙනවිය

පත්වීම අවසන් කිරීම

වයඹ පළාත් සභාවේ කාර්ය පරිපාලික රිති සංග්‍රහයේ 98 වැනි වගන්තියෙහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔබ අපොහොසත් විමේ හේතුව මත, පරිවාස කාලයකට යටත්කොට තිබූ ඔබගේ පත්වීම, එම කාර්ය පරිපාලික රිති කාණ්ඩයෙහි 100 වගන්තිය ප්‍රකාරව, වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දනුවම්.

2. ඔබ විසින් රජයෙන්/පළාත් සභා රාජ්‍ය සේවයෙන් ලබාගෙන ඇති සියලු අත්මිකාරම් මූල්‍ය හා ජය මූල්‍ය දිනට ප්‍රථම පියවිමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

3. එසේ ම දිනට පෙර, ඔබ හාරයේ ඇති රජයේ/පළාත් සභාවේ සියලු දේපල, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී හැඳුනුම්පත ආදිය විධිමත් පරිදි හාර දීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

(පන්කීම් බලධරයා)

ආත්සන :.....

නම :.....

තනතුර :.....

දිනය :.....

1. ලේකම්, වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව.
 2. ගණකාධිකාරී.
 3. විගණකාධිපති.
 4. පෙෂ්ඨලික ලිපිගොනුවට.
- (අවස්ථානුරූපව අවභ්‍ය සංශෝධන සහිතව මෙම ආකාති පත්‍රය උපයෝගී කරගත යුතු ය.)

අංක 07 පරිභිෂ්වය
(107 වගන්තිය)

මලේ අංකය :

ලිපිනය :

.....

දිනය :

..... මගින්
..... මයා/මිය/මෙනවිය

පන්වීම අවසන් කිරීම

වයඹ පළාත් සහා කාර්ය පරිපාලික රීති සංග්‍රහයේ 98 වැනි වගන්තියෙහි සඳහන් අවභ්‍යතා සම්පූර්ණ කිරීමට ඔබ අපොහොසත් විමේ හේතුව මත, වැඩ බැලීමේ කාලයකට යටත් කොට තිබූ ඔබගේ පන්වීම, එම කාර්ය පරිපාලික රීති සංග්‍රහයේ 107 වගන්තිය ප්‍රකාරව, වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කරන බව මෙයින් දන්වමි.

2. ඒ අනුව, ඔබගේ පූර්ව තනතුරට ආපසු යවම්/අධි සේවක පදනම මත ඔබගේ පූර්ව තනතුරට ආපසු යවම්.
3. දිනට පෙර, ඔබ හාරයේ ඇති පළාත් සහාවේ සියලු දේපල, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී හැඳුනුම්පත ආදිය විධිමත් පරිදි හාර දීමට කටයුතු කරන්න.

(පන්කීම් බලධරයා)

ආත්සන :

නම :

තනතුර :

දිනය :

1. ලේකම්, වයඹ පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව
2. ගණකාධිකාරී.
3. පූර්ව පන් කිරීමේ බලධරයා.
4. විගණකාධිපති.
5. පෙෂ්ඨලික ලිපිගොනුවට.

අංක 08 පරිඥ්ච්‍ය
(125 වගන්තිය)

මගේ අංකය :

ලිපිනය :

.....

දිනය :

..... මගින්

..... මයා/මිය/මෙනවිය

.....
(තනතුර)

..... වන කාර්යක්ෂමතා කඩුමෙන් සමත් කරන ලද බව දැනැවීම

..... සේවා ව්‍යවස්ථාවෙහි / බඳවා ගැනීමේ පරිපාටියෙහි සඳහන් තනතුර සඳහා වන
කාර්යක්ෂමතා කඩුමෙන් දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔබ සමත් කරන ලද බව මෙයින් දන්වම්.

(පත්කරීම බලධාරයා)

අත්සන :

නම :

තනතුර :

පිටපත් :

- 1.
- 2.
- 3.
4. පෙෂ්ඨලික ලිපි ගොනුවට

අංක 09 පරිඥ්ච්‍ය
(129 වගන්තිය)

මගේ අංකය :

ලිපිනය :

.....

දිනය :

..... මගින්

..... මයා/මිය/මෙනවිය

පත්කරීම අවසන් කිරීම

නියමිත කාලය තුළදී කාර්යක්ෂමතා කඩුම සමත් වීමට ඔබ අපොහොසත්වීම හේතු කොටගෙන වශයෙන් ඔබවෙත දෙන ලද පත්කරීම වයඹ පළාත් සහා කාර්ය පරිපාටික රිති සංග්‍රහයේ X වැනි පරිවිශේදයේ 128 වගන්තිය ප්‍රකාරව දින සිට අවසන් කළ බව මෙයින් දන්වම්.

02. ඔබ විසින් රජයෙන් හා පළාත් සහාවෙන් ලබාගෙන ඇති සියලු අත්තිකාරම් මූදල් හා ඡය මූදල් දිනට ප්‍රථම පියවේමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් ව්‍යවහාර ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

03. තව ද දිනට පෙර, ඔබ හාරයේ ඇති රජයේ හා පලාත් සහාවේ සියලු දේපල, ලිපි ලේඛන, යතුරු, පරිගණක මුර පද හා රාජකාරී ගැඹුනුම්පත ආදිය විධිමත් පරිදි හාර දීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඒවා අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

(පත්කිරීම් බලධාරයා)

ආත්සන :.....

නම :.....

තනතුර :.....

1. ලේකම්, වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව.
2. ගණකාධිකාරී.
3. විගණකාධිපති.
4. පොදුගලික ලිපිගොනුවට.

අංක 10 පරිඥිල්වය
(144 වගන්තිය)

නම :

ලිපිනය :

.....

දිනය :

(දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධාන) මගින්

(පත් කිරීම් බලධාරයා)

.....නි තනතුරෙහි සේවය සඳහා පලාත් සහා රාජ්‍ය සේවයෙන් ස්ථීරව/තාවකාලිකව මූදාගත් ලෙස ඉල්ලීම

1. නිලධාරයා පිළිබඳ විස්තර :

- 1.1 සම්පූර්ණ නම :.....
- 1.2 අයත්වන සේවය : පාතිය : ගෞරීය :.....
- 1.3 තනතුර :
- 1.4 සේවා ස්ථානය :
- 1.5 දෙපාර්තමේන්තුව/ආයතනය :
- 1.6 අමාත්‍යාංශය :
- 1.7 සේවය ස්ථීර කළ දිනය :
- 1.8 ඉල්ලීම ඉදිරිපත් කරන දිනට වයස : අවු :..... මාස :..... දින :
- 1.9 ඉල්ලීම කරන දිනය වන විට අදාළ සියලු කාර්යක්ෂමතා කඩුම්/දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් සමත් ඇති/නැති බව :

.....

.....

.....

1.10 දරමින් සිටින තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා විශේෂ ප්‍රතුණුවක් ලබා ඇත්තම් ඒ පිළිබඳ විස්තර :

.....

.....

.....

1.11 අනිවාර්ය සේවා කාලයක් සඳහා වයඹ පළාත් සහාව සමග ගිවිපුලකට බැඳී සිටී නම් ඒ පිළිබඳ විස්තර :

.....
.....
.....

1.12 මෙයට පෙර රජයේ හෝ පළාත් සහ රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මූදා හැර තිබූ අවස්ථා පිළිබඳ විස්තර :

ආයතනය	තනතුර	කාල පරිච්ඡේදය	ඇට්.	මාස
.....	සිට දක්වා
.....	සිට දක්වා
.....	සිට දක්වා

02. මූදා හැරීමෙන් පසු නිලධාරයා සේවයෙහි නියැලීමට අපේක්ෂිත තනතුර :

- 2.1 ආයතනය :
- 2.2 අමාත්‍යාංශය :
- 2.3 වෘත්තිය/පුබසාධක සංගමය :
- 2.4 තනතුර :
- 2.5 මූදාහැරීම ඉල්ලා සිටින්නේ ස්ථිරව ද, තාවකාලිකව ද යන වග :
- 2.6 තාවකාලිකව නම් කොමිෂන කාලයකට ද යන වග :
- 2.7 තනතුරේ රාජකාරී හාර ගැනීමට අපේක්ෂිත දිනය :

03. මා හි තනතුරට පත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින් විසින් නිකුත් කළ ලිපිය මේ සමග ඉදිරිපත් කරමි.

04. මාවෘත්තිය සම්බන්ධ / පූඩ් පාධක සංගමයේ තනතුරට තෝරා ගත් බවත්, එහි කටයුතු සඳහා මා රාජ්‍ය සේවයෙන් තාවකාලිකව මූදාගැනීම අවශ්‍ය බවත් ප්‍රකාශීත එම සංගමයේ රස්වීම් වාර්තාවේ සහතික කළ පිටපතක් මේ සමග ඉදිරිපත් කරමි. එසේම එම සංගමයේ ලියාපදිංචි පාමාර්කයන් සංඛ්‍යාව පිළිබඳ විස්තරත්, අනුමත ව්‍යවස්ථාවේ පිටපතක් මේ සමග ඉදිරිපත් කරමි.

(අදාළ නොවන ඒවා කපා හරින්න)

05. ඉහතින් දක්වා ඇති කරුණු සත්‍ය බව සහතික කරමි. වයඹ පළාත් සහ කාර්ය පරිපාලික රීති සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 147 වගන්තිය ප්‍රකාරව මෙම ඉල්ලීම කාරුණිකව ඉදිරිපත් කරමි. ඒ අනුව හි තනතුරෙහි සේවය සඳහා මා වයඹ පළාත් සහ රාජ්‍ය සේවයෙන් ස්ථිරව/තාවකාලිකව මූදා හරින ලෙස කාරුණිකව ඉල්ලමි.

.....
නිලධාරයාගේ අත්සන.

අංක 11 පරිභේදය (144 වගන්තිය)

මගේ අංකය :
ලිපිනය :

.....
දිනය :

.....
(පත්කිරීම් බලධාරයා)

රජයේ අවශ්‍යතාවය මත පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරියෙකු දැනට දරන තනතුරෙන් ස්ථීරව/තාවකාලිකව මූදාහරින ලෙස ඉල්ලීම

1. නිලධාරයා පිළිබඳ විස්තර :

- 1.1 සම්පූර්ණ නම :.....
 1.2 අයත්වන සේවය :..... ප්‍රමාණය :..... හෝමිය :.....
 1.3 තනතුර :.....
 1.4 සේවා සේවානය :.....
 1.5 දෙපාර්තමේන්තුව/ආයතනය :.....
 1.6 අමාත්‍යාංශය :.....

2. මූදාහරිමෙන් පසු නිලධාරයා පත්‍රිකීමට යෝජිත තනතුර :

- 2.1 තනතුර :.....
 2.2 වැටුප් තුමැය :.....
 2.3 සේවා සේවානය :.....
 2.4 ආයතනය :.....

3. යෝජිත මූදාහරීම :

- 3.1 ස්ථීරව ද, තාවකාලිකව ද යන වග :.....
 3.2 තාවකාලිකව නම් කොපම් කාලයකටද යන වග

..... දින සිට දින දක්වා ඇවු. ක කාලයක් සඳහා

4. නිලධාරයා සේවයේ යෙදුවීමට අපේක්ෂිත ආයතනයේ ඉල්ලීම ඇමුණුම.....වගයෙන් යා කර ඇත.

5. නිලධාරයා විසින් එකතාව පළ කළ ලිපිය ඇමුණුම.....වගයෙන් යා කර ඇත.

6. නිලධාරයාගේ විශ්‍රාම වැටුප් දායක මූදල් වගයෙන් මහුගේ ඒකාබද්ධ වැටුපෙන් 25% ක් ද, වැන්දමු හා අනත්දරු/වැන්දමු පුරුෂ හා අනත්දරු අරමුදල් දායක මූදල්, නිලධාරයා සේවයේ යෙදුවීමට අපේක්ෂිත විසින් යථා පරිදි ගෙවනු ඇත.

7. ඒ අනුව ඉහත සඳහන් නිලධාරයා ඉහතින් දක්වා ඇති තනතුරට පත්‍රිකීම සඳහා දැනට මහු දරන තනතුරෙන් හා පළාත් සහා රාජ්‍ය සේවයන් තාවකාලිකව/ස්ථීරව මූදාහරින ලෙස කාරුණිකව ඉල්ලමි.

අත්සන :.....

නම :.....

තනතුර :.....

අමාත්‍යාංශය :.....

(අදාළ නොවන වචන හා වගන්ති කපා හරින්න)

අංක 12 පරිඥිෂ්ටය

(173 වගන්තිය)

මගේ අංකය :.....

ලිපිනය :.....

.....

දිනය :.....

.....මයා/මිය/මෙනවිය

.....

.....

තනතුර අතහැරයාමේ නිවේදනය

01. මෙම දෙපාර්තමේන්තුවේ තනතුර දරමින් සිටි ඔබ විධිමත් නිවාඩු අනුමත කරවා ගැනීමකින් තොරව දින සිට රාජකාරීය සඳහා වාර්තා කොට නොමැත.

02. ඒ අනුව, වයඹ පළාත් සහා කාර්ය පරිපාලන රිති සංග්‍රහයේ 173 වැනි වගන්තිය ප්‍රකාරව දින සිට ඔබ තනතුර අතහැර ගියාමේ සැලකන බව මෙයින් දැනුම් දෙමි.

03. ඔබ විසින් රජයෙන් හෝ පළාත් සහාවෙන් ලබා ගෙන ඇති සියලුම අත්තිකාරම් හා තොරතුරු මූදල් දිනට පෙර පියවීමට කටයුතු කරන්න. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඒවා අයකර ගැනීම සඳහා නීතිමය හියා මාර්ග ගැනීමට සිදුවනු ඇත.

04. තව ද දිනට පෙර ඔබ හාරයේ ඇති රජයේ/පළාත් සහාවේ සියලු දේපල, ලිපිලේඛන, යතුරු පරිගණක මූර් පද හා රාජකාරී හැඳුනුම් පත ආදිය විධිමත් පරිදි හාරදීමට කටයුතු කරන්න. එසේ හාරදීමට අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව ද නීතිමය හියා මාර්ග ගැනීමට සිදුවනු ඇත.

05. තම තනතුර අතහැර යාමේ හේතුව මත, රජයේ තනතුරකට හෝ පළාත් සහා රාජ්‍ය සේවයේ තනතුරකට නැවත පත් කරනු ලැබේමට ඇති අධිකිවාසිකම ද, විශ්‍රාම වැළැඳුව ව්‍යවස්ථා සංග්‍රහය යටතෙන් විශ්‍රාම වැළැඳුවක් හෝ දීමනාවක් ලබාගැනීමට ඇති අධිකිවාසිකම ද ඔබට අනිම වන්නේ ය.

අත්සන :.....

නම :.....

තනතුර :.....

පිටපත් :

1. ප්‍රධාන ලේකම්
2. පත්කිරීම බලධාරයා
3. අදාළ අමාත්‍යාංශ ලේකම්
4. විගණකාධිපති
5. අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ

අංක 13 පරිභිෂ්වය

(208 වගන්තිය)

මිලේ අංකය :.....

ලිපිනය :.....

.....

දිනය :.....

.....මගින්,
(පත්කිරීම බලධාරයා)

යෝජන වාර්ෂික සේවාන මාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම

මිලගේ අංක හා දිනැති ලිපිය /යෝජන වාර්ෂික සේවාන මාරු ලේඛනය මගින් මා ට සේවාන මාරු කිරීමට යෝජන බව දන්වා ඇත.

02. පහතින් විස්තර කරනු ලබන කරුණු මත එම යෝජන සේවාන මාරුව අවලංගු කරන ලෙස /සංශෝධනය කර නැවත සලකා බලන ලෙස වයඹ පළාත් සහා කාර්ය පරිපාලන රිති සංග්‍රහයේ 208 වන වගන්තිය ප්‍රකාරව කාරුණිකව ඉල්ලා සිටිමි.

2.1

.....

2.2

.....

2.3

.....

03. ඉහත සඳහන් කරගැනී සනාථ කිරීම සඳහා අදාළ පහත සඳහන් ලියවිලි වල සහතික කළ ජායා පිටපත් මේ සමග යාකර ඇත.

04. මාගේ විවර්තික ස්ථාන මාරුව පහත සඳහන් සේවා ස්ථානයකට ලබා දෙන ලෙසද ඉල්ලමි.

පළමුවන මත්‍යය :

දෙවන මනාපය :

தூநல்லின மனுப்பிய :

අත්සන.

ପିଠାପନ୍ତି :

1. පත් කිරීම් බලධරයා
 2. දෙපාර්තමේන්තු ප්‍රධාන
 3. ආයතන ප්‍රධාන

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිරද්‍යෝග

(පත්කිරීම් බලධාරයා)

..... විසින් ඉහතින් දක්වා අති කරුණු සත්‍ය බවට සැකිමට පත්වෙමි./නොවෙමි. ඉල්ලීම ඉව් කිරීම නිරදේශ කරමි./
නොකරමි.

අත්සන :
නම :
කනුරු :
නිල මුදාව :
දිනය :

ଅଂକ 14 ପରିକିତ୍ସା

(224 വന്നുതിയ)

අංක 15 පරිදිපේටය

(224 ലഗന്തിയ)

పేసులు అనే పాశ కుల నిలదర్యను జమికినెడల బలయ అతినియోగీతన బలదర్యా, వీషిను అవస్తలు గట ప్రొఫెసరు లేదినాడు

අංක 16 පරිඹිජ්ටය

(224 වගන්තිය)

සේවයන් ඉල්ලා ඇප් වූ නිලධරයන් සම්බන්ධව බලය අනිතියෝගිත බලධරයා එකිනෙක් පවත්වා ගත යුතු ලේඛනය

අංක 17 පරිගිණ්වය

(224 වගන්තිය)

தனதால் அதைப் பிடித்து விடுவதற்கு முன் நிலையம் என்று கூறுகின்றன.

අභ්‍යන්තර අංශය	නිලධාරියාගේ නම හා භැඳුනුම්පත් අංකය	ඡස්වය, පංතිය, මූල්‍යාංශය, තහවුරු	තහවුරු අතහැර ගිය දිනය	නිවේදනය නිකුත් කළ දිනය	වෙනත් කරුණු	විෂය හාර නිලධාරියාගේ අත්සන හා දිනය	මානි.ගේ අත්සන හා දිනය

ಅಂಕ 18 ಪರಿಹಿತೆಯ

(224 വന്നുതിയ)

වැඩ තහනම් කර ඇති නා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නිලධාරයන් සම්බන්ධව බලය අභිනියෝගීතක බලධාරයා විසින් පවත්වා ගත යුතු ලේඛනය

අංක 19 පරිකිජ්ටය

(224 ലഗ്നോടിയ)

විශ්‍රාම ගන්වනු ලැබූ නිලධරයන් සම්බන්ධව බලය අහිනියෝජන බලධරයා විසින් පවත්වා ගෙ පුතු ලේඛනය

අංක 20 පරිගිණ්වය

(224 වගන්තිය)

තාවකාලිකව හෝ සේවක මුදා හරින නිලධාරියෙකු සම්බන්ධව පවත්වාගත යුතු ලේඛනය

අනු- අංකය	නිලධාරයාගේ නම හා හැඳුනුම්පත් අංකය	සේවක, පාඨීය, ගෞරීය, තහනුර	මුද හැරීමට හේතු හා මුද හරින ලද ආයතනය	ආපසු වාර්තා කිරීමට නියමිත දිනය	විෂය හාර නිලධාරයාගේ අත්සන හා දිනය	මා.නි.ගේ අත්සන හා දිනය

පරීක්ෂා කළේ,

අත්සන :

නම :

තහනුර :

අංක 21 පරිගිණ්වය

(225 වගන්තිය)

කාර්ය මණ්ඩලයේ වෙනස්වීම පිළිබඳව බලය අහිනියෝජිත බලධාරයා විසින් වයඹ පළාත් ප්‍රධාන ලේකම් වෙත සපයනු ලබන අර්ථ වාර්ෂික වාර්තාව දින සිට..... දින දක්වා

නව පත්‍රීම්		උසස් කිරීම් සංඛ්‍යාව	සේවයෙන් පහකළ සංඛ්‍යාව	සේවයෙන් ඉල්ලා ඇස්වූ සංඛ්‍යාව	තහනුර අනෙකුර හිය සංඛ්‍යාව	විශ්‍රාම ගැන්වූ සංඛ්‍යාව	වැඩ තහනම්ව සිටින සංඛ්‍යාව	අනිවාර්ය නිවාඩු මත සිටින සංඛ්‍යාව
සේවීර	කොන්ත්‍රාන්							

සකස් කළේ,

පරීක්ෂා කළේ,

අත්සන :

අත්සන :

නම :

නම :

තහනුර :

තහනුර :

දිනය :

දිනය :

අංක 22 පරිගිණ්වය

(226 වගන්තිය)

සෑම කාර්යාලයකම/ආයතනයකම සමස්ත කාර්ය මණ්ඩලය සම්බන්ධව පවත්වා ගත යුතු ලේඛනය

අනු- අංකය	නිලධාරයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ තහනුර	නිලධාරයා කාර්යාලයේ/ ආයතනයේ සේවය ආරම්භ කළ දිනය	කාර්යාලයේ/ආයතනයේ සේවයෙන් ඉවත් වූ		විෂය හාර නිලධාරයාගේ අත්සන හා දිනය	මා.නි.ගේ අත්සන හා දිනය
			ආකාරය	දිනය		

අංක 23 පරිඥ්‍යෙය

(230 වගන්තිය)

මුලකරු සමග නම :

ලිපිනය :

.....

දිනය :

(දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධාන) මගින්

.....

(අමාත්‍යාංශ ලේකම්) මගින්

.....

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්.

.....

.....
හත් කිරීම්/සෑස් කිරීම්/ස්ථාන මාරු සම්බන්ධව ඉදිරිපත් කරනු ලබන අභියාචනය

01. අභියාචක පිළිබඳ විස්තර :

1.1 සම්පූර්ණ නම:

1.2 අයෙන් වන සේවය : පාඨමය : මුළුණිය :

1.3 තනතුර :

1.4 සේවා ස්ථානය :

1.5 දෙපාර්තමේන්තුව / ආයතනය :

1.6 අමාත්‍යාංශය :

02. අභියාචනයට පදනම්ව ඇති තීරණය/නියෝගය පිළිබඳ විස්තර

2.1 තීරණය /නියෝගය කුමක්ද ? යන වග සැකෙවින් :

.....
.....
.....

2.2 තීරණය / නියෝගය දෙන ලද්දේ කා විසින් ද?

.....
.....
.....

2.3 තීරණය/නියෝගය නිලධරයාට ලැබුණු දිනය :

2.4 තීරණය /නියෝගය දැක්වෙන ලිපිවල සහතික කළ පිටපත් පහතින් දැක්වෙන ඇමුණුම් වශයෙන් යාකර ඇත.

ඇමුණුම (1)

ඇමුණුම (2)

2.5 අදාළ වෙනත් කරුණු :

.....
.....

03. තීරණයට/නියෝගයට එරෙහිව අනියාවනයක් ඉදිරිපත් කිරීමට හේතු :

3.1

.....
.....
.....

3.2

.....
.....
.....

3.3

.....
.....
.....

3.4

.....
.....
.....

3.5

.....
.....
.....

3.6 මෙම හේතු සනාථ කිරීමට අදාළ ලිඛිත සාධකවල සහතික කළ පිටපත් පහත දැක්වෙන ඇමුණුම් වගයෙන් යා කර ඇත.

ඇමුණුම (1)

ඇමුණුම (2)

ඇමුණුම (3)

04. ඉල්ලා සිටිනු ලබන සහන :

.....
.....
.....
.....
.....
.....
.....
.....

අත්සන :

නම :

තනතුර :

දිනය :

පිටපත් :

- ලේකම්, වයඹ පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව - (අවශ්‍ය කටයුතු සඳහා මෙම ප්‍රගමන පිටපත ඔබ වෙත කාරුණිකව යොමු කරමි.)

අංක 24 පරිඥ්‍යෙන්

(70 වගන්තිය)

ලේඛම්,

වයඩු පළාත් සහා රාජ්‍ය සේවා තොම්පත් සහාව.

(දෙපාර්තමේන්තු ප්‍රධානීය/අමාත්‍යාංශ ලේඛම් මගින්)

වයඩු පළාත් සහා රාජ්‍ය සේවය යටතේ සේවය කිරීමට මනාපය පළ කිරීමේ ආයදුම්පත

1. නිලධාරියාගේ සම්පූර්ණ නම : මයා/මිය/මෙය
(පන්වීම් ලිපියෙහි දැක්වෙන නම සඳහන් කරන්න)
2. නම වෙනස් කර ඇත්තම් සංශෝධිත නම :
3. සේවය : ගෞණීය :
(නිලධාරියා අයත් සේවය සඳහන් කරන්න)
4. දැනට සේවය කරන කාර්යාලයේ නම හා ලිපිනය :
5. ස්ථිර පොද්ගලික ලිපිනය :
6. උපන් දිනය :
7. මුල් පත්වීම් දිනය හා තනතුර :
8. මුල් පත්වීම් ලද දෙපාර්තමේන්තුව/අමාත්‍යාංශය :
9. රාජ්‍ය සේවයේ හා පළාත් සහා රාජ්‍ය සේවයේ සේවා/ගෞණීය හා තනතුරු/ශ්‍රී ලංකා දෙශ දින :

දැරු තනතුර

දින සිට දක්වා

සේවය කළ දෙපාර්තමේන්තුව

- 1
- 2
- 3

10. වයඩු පළාත් සහා රාජ්‍ය සේවයට පැමිණියේ රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් පළාත් සහා රාජ්‍ය සේවයකින් නිසි පරිදි මූදාගැරීමෙන් පසු ද යන වග :

11. වයඩු පළාත් රාජ්‍ය සේවයට පැමිණ මුළුන්ම සේවය ආරම්භ කළ අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව හා කාර්යාලය ලිපිනය :

12. වයඩු පළාත් සහා රාජ්‍ය සේවයට අන්තරුහනය වීම සඳහා මිට පෙර ආයදුම්පතක් ඉදිරිපත් කර කිවේ ද? එසේ නම් එම ආයදුම්පත ඉදිරිපත් කළ දිනය ඇතුළු සියලු දක්වන්න :

එසේ ඉදිරිපත් නොකළේ නම් එයට හේතු :

ඉහත සඳහන් කරුණු සත්‍ය බව සඳහන් කරමි. වයඹ පළාත් සහා රාජ්‍ය සේවයේ දැනට පවතින හා මතුවට පනවනු ලබන කොන්දේපිටලට යටත්ව, වයඹ පළාත් රාජ්‍ය සේවයට අන්තරුහනය විමට කුමති බව ද වැඩුරටත් සහතික කරන අතර, එකී කැමැත්ත පසුව වෙනස් කළ තොහැනි බව ද පකාශ කරමි.

.....
අයදුම්කරුගේ අත්සන.

මගේ අංකය :

ලේකම්,

..... අමාත්‍යාංශය,

වයඹ පළාත.

මෙම දෙපාර්තමේන්තුවේ/ආයතනයේ සේවය කරනමයා/මිය/මෙය වයඹ පළාත් සහා රාජ්‍ය සේවයට අන්තරුහනය සඳහා මනාපය පළ කිරීමේ අයදුම්පත මේ සමග ඉදිරිපත් කරමි. ඔහුගේ/අයගේ මෙම අයදුම්පතේ සඳහන් විස්තර ඔහුගේ/අයගේ පොදුගැලික ලිපිගොනුව සමග සසදා බැඳු බව ද, ඒ අනුව අයදුම්පතේ විස්තර සම්පූර්ණයෙන්ම නිවැරදි බවට පොදුගැලිකවම හැඳිමකට පත් වූ බව ද සහතික කරමි.

දෙපාර්තමේන්තු ප්‍රධානීය අත්සන හා නිලමුදාව :

දිනය :

මගේ අංකය :

ලේකම්,
පළාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව,
වයඹ පළාත.

නිරදේශ කර ඉදිරිපත් කරමි.

අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන හා නිලමුදාව :

දිනය :

08-809

අතුරු ව්‍යවස්ථා

අතුරු ව්‍යවස්ථා

අතුරු ව්‍යවස්ථා

1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 122 හා 126 වගන්ති වලින් ලැබේ ඇති බලතල ප්‍රකාර සබරගමුව පළාත් සහා පරිපාලන බල ප්‍රදේශයේ ඇතිලිපිටිය ප්‍රාදේශීය සහාව විසින් සම්මත කර ඇති පහත සඳහන් අතුරු ව්‍යවස්ථාව, ප්‍රාදේශීය සහා පනතේ 123 වගන්තියෙන් තමන් වෙත පැවතී ඇති බලතල ප්‍රකාරව සබරගමුව පළාත් පාලන විෂයනාර අමාත්‍යාචාර්යා වන මා විසින් අනුමත කරන ලද බව මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මහිපාල හේරත්,
පළාත් පාලන විෂයනාර අමාත්‍ය,
සබරගමුව පළාත.

2015 ජූලි මස 08 වැනි දින.

ප්‍රාදේශීය සහා බල ප්‍රදේශ සීමාව තුළ බඳු අයකර ගැනීම පිළිබඳ අදාළ තොරතුරු හා වාර්තා ලබා ගැනීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව

01. මෙම අතුරු ව්‍යවස්ථාව ඇතිලිපිටිය ප්‍රාදේශීය සහා බල ප්‍රදේශය තුළ පිහිටි වෙළඳ, වෘත්තීය සහ කරමාන්ත සම්බන්ධයෙන් බලපත්‍රයක් නිකුත් කර බේදාත්, කුලියක් හෝ වෙනයම් කුමන හෝ ගාස්තුවක් අය කිරීමට අදාළ තොරතුරු හා වාර්තා ලබා ගැනීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යනුවෙන් හැඳින්වේ.

02. මෙම අතුරු ව්‍යවස්ථාව මගින් අය කර ගත හැකි බද්දක්, කුලියක් හෝ වෙනයම් ගාස්තුවක් අය කර ගැනීම සඳහා අදාළ තොරතුරු හා වාර්තා ලබා ගැනීම විධිමත් කිරීම, පාලනය කිරීම හා පවත්වාගෙන යාම මෙයින් අලේක්ඡා කෙරේ.

03. මෙම අතුරු ව්‍යවස්ථාවේ සඳහන් විධි විධාන හෝ කොන්දේසි මෙය ගැසට් පත්‍රයේ පළ වූ දින සිට වලංගු වන්නේ ය.

04. මෙම අතුරු ව්‍යවස්ථාව ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභා බල සිමාව තුළ පිහිටි අංක 01 උපලේඛනයේ විස්තර වන ව්‍යාපාර, කර්මාන්ත සම්බන්ධයෙන් අදාළ වන්නේ ය.

05. මෙහි 04 වන ව්‍යවස්ථාවේ අංක 01 උපලේඛනයේ සඳහන් ප්‍රකාර තමා විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ, කර්මාන්ත සම්බන්ධයෙන් ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාව වෙශීය යම්කිසි බද්දක්, කුලියක් හෝ වෙන යම් ඕනෑම ගැස්තුවක් අය කර ගැනීම සඳහා අවශ්‍ය විය හැකි යැයි හැගෙන ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාව මින් නියම කර ඉල්ලා සිටින ඕනෑම තොරතුරක් හෝ වාර්තාවක් ලබා දීමට ඉහත අංක 01 උපලේඛනයේ සඳහන් වන වෙළඳ හා කර්මාන්ත වල නියැලී සිටින සැම තැනැත්තෙකුම බැඳී සිටින්නේ ය.

06. මෙහි 05 වන ව්‍යවස්ථාවේ ඉහත දැක්වූ තොරතුරු හෝ වාර්තා මේ සමඟ පළවන 2 වන උපලේඛනයේ ආකෘතිය ප්‍රකාර හෝ ඇංග්‍රීසියා සභාවට ඉල්ලියේ දී අවශ්‍ය වේ යැයි හැගෙන්නාව ඕනෑම අවස්ථාවක එසේ සංශෝධනය කළ හෝ වෙනස් කළ හෝ වැඩි දියුණු කළ හැකි වන්නේ ය.

07. මෙම අතුරු ව්‍යවස්ථාවේ සඳහන් තොරතුරු හා වාර්තා පිළිබඳ ලේකම්වරයා දැන්වීමක්, නිවේදනයක් හෝ වෙනත් විධිමත් දැනුම් දීමක් කර, එක් දැනුම් දීමේ දින සිට දින 30 ක් ඇතුළත අදාළ ආකෘතියේ ප්‍රකාර ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා නමින් තැපැලන්/ලියාපදිංචි තැපැලන් හෝ අතින් ගෙනවිත් හාර දීමේ කටයුතු කළ යුතු ය. අතින් ගෙනවිත් හාර දෙන සැම ලියවිල්ලක් ම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා හෝ මුළු විසින් බලය පවතන ලද නිලධාරියෙකුට හාර දිය යුතු වන්නේ ය.

08. ඉහත සඳහන් වගන්ති ප්‍රකාර දින 30 ක් තුළ තමා විසින් ලබා දෙන තොරතුරු හා වාර්තා සම්බන්ධයෙන් ලියවිලි ලද බවට ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාව විසින් ලියවිල්ලකින් කුවිතාන්සියකින් හෝ වෙනයම් ආකෘතියකින් සනාථ කිරීම සභාවේ වගකීම වන්නේ ය.

09. උක්ත දින 30 තුළ අදාළ තොරතුරු නොලැබෙන්නේ නම් එක් තොරතුරු සභාවට අවශ්‍ය වේ යැයි හැගෙන් නම් සභාවේ සභාපතිතුමාගේ හෝ ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුට අදාළ වෙළඳ කර්මාන්ත හෝ පිහිටි ස්ථාන වෙත ගෞස් අදාළ තොරතුරු හා වාර්තා ලබා ගැනීමට ඉල්ලා සිටිමට හෝ පරික්ෂා කිරීමට මෙම අතුරු ව්‍යවස්ථාව මින් ඉඩ කඩ සැලසෙන්නේ ය.

10. මෙම අතුරු ව්‍යවස්ථාව ගැසට් පත්‍රයේ පළ වූ දිනට පසුව ආරම්භ කරනු ලබන ව්‍යාපාතියක්/කර්මාන්තයක් වූ විට එහි අයිතිකරු හෝ කළමනාකරු විසින් එසේ ආරම්භ කළ දින 30 ඉකුත් වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙත දැනුම් දිය යුතු වන්නේ ය.

11. අදාළ ස්ථානයක පවත්වාගෙන යනු ලැබූ ව්‍යාපාරයක්/කර්මාන්තයක්හි වෙනසක් ඇති වූ විට එක් වෙනස සිදු වී දින 30 ක් ඉකුත් වීමට පෙර එ බව එක් ස්ථානයේ අයිතිකරු විසින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෝ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතු ය.

12. එකම ස්ථානයක ව්‍යාපාර, කර්මාන්ත හා වෘත්තීන් කිහිපයක් පවත්වාගෙන යන්නේ නම් අදාළ තොරතුරු උපලේඛනයේ වෙන් වෙන් වගයෙන් සැපයීම අදාළ ව්‍යාපාර/කර්මාන්තකරුගේ වෙතිම හා යුතුකම වන්නේ ය.

13. මෙම අතුරු ව්‍යවස්ථාව මින් ඉල්ලා ඇති තොරතුරු හෝ වාර්තා නියමිත කාලවකවානු තුළදී ලබා දීමට කටයුතු නොකිරීම පැහැර හැරීම හෝ අසක්‍රම තොරතුරු ඉදිරිපත් කිරීම වර්දක් වන්නේ ය. ඒ සම්බන්ධයෙන් නිසි බලය ඇති අධිකරණයක් මින් හෝ පැහැර හැරීම තව දුරටත් කරගෙන යන්නේ නම් නියමිත දිනට පසුව එලුමෙන සැම එක් දිනක් සඳහාම රු. 250 කට නොවැඩි අතිරේක දඩියක් පැනැනිය හැකිය.

(i) ප්‍රාදේශීය සභා 122(2) වගන්තිය යටතේ රු. 750 කට නොවැඩි දඩියක් ;

(ii) අතුරු ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන කඩ කිරීම, පැහැර හැරීම හෝ අසක්‍රම තොරතුරු සැපයීම වෙනුවෙන් ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ හෝ සභාපතිවරයාගේ ලිඛිත නියෝගයක් ලැබේමෙන් පසුවත් එය උල්ලංසනය කිරීම හෝ පැහැර හැරීම තව දුරටත් කරගෙන යන්නේ නම් නියමිත දිනට පසුව එලුමෙන සැම එක් දිනක් සඳහාම රු. 250 කට නොවැඩි අතිරේක දඩියක් පැනැනිය හැකිය.

14. අර්ථ නිරුපතය :

පද සම්බන්ධයෙන් අන්තර්වරයක් අවශ්‍ය ව්‍යවහාර මිස මෙම අතුරු ව්‍යවස්ථාවේ ‘සභාව’ යන්නේ ‘ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාව’ නිසි බලය ඇති අධිකරණයක් මින් හෝ පැහැර හැරීම සම්බන්ධයෙන් ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව බලය පවතන ලද නිලධාරියෙකු’ ද අදහස් ද වේ.

15. මෙම අතුරු ව්‍යවස්ථාවේ විෂය වන්නා වූ ඕනෑම කරුණක් වරින්වර සංශෝධනය කර ගැනීමේ බලය ඇංග්‍රීසියා ප්‍රාදේශීය සභාව සතු වන්නේ ය.

16. මෙම අතුරු ව්‍යවස්ථාවේ දෙමළ හා ඉංග්‍රීසි පිටපත්වල අප්‍රාථමික සම්බන්ධයෙන් යම් නොගැලීම්ක් ඇති ව්‍යවහාර සිංහල පිටපත වලංගුව බල පවත්වන්නේ ය.

අංක 01 උපලේඛනය

- * ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති හෝ අනුමත කරනු ලැබූ හෝ හෝටල්, ආපන ගාලා හෝ නවාතැන් පොලවල් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් අනුමත කරන ලද විදුලී බලාගාර
- * කර්මාන්ත ගාලා
- * ඇගුලුම් කමිහල්
- * විදේශ රෝගී තීයෙක් ආයතන
- * සුමිරි වෙළඳසැල්
- * ලියාපදිංචි මතපැන් හල්
- * පොදුගලික ප්‍රවාහන සේවා ආයතන
- * රිය පැදිවීම පුහුණු කරන ආයතන
- * මුදල් තැන්පත් කිරීම යෙට දීම සියලුම ලබන සියලුම මූල්‍ය ආයතන
- * රක්ෂණ ආයතන
- * විගණන ආයතන
- * පුද්ගලික වෙවදා පරීක්ෂණාගාර
- * ස්වාධීන කොන්ත්‍රාත් ආයතන
- * වෙන්දේසි හා බුද්ධිවරු
- * මැණික් වෙළඳ ව්‍යාපරිකකින්
- * කොන්ක්‍රිට් වැඩපලවල්
- * ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර ඇති වෙනත් සියලුම ව්‍යාපාර

අංක 02 උපලේඛනය

1. අයිතිකරුගේ නම :
2. හැඳුනුම්පත් අංකය :
3. ලිපිනය :
4. ව්‍යාපාරික ස්ථානයේ වාර්ෂික වටිනාකම :
 - (i) තක්සේරු අංකය
 - (ii) පැවතිය වාර්ෂික පිරිවැළුම/ලැබීම විස්තර
5. ව්‍යාපාරයේ/කර්මාන්තයේ/වෘත්තියේ ස්වභාවය :
6. ව්‍යාපාරයේ/කර්මාන්තය විසින් සපයනු ලබන හානේ හෝ සේවා කර්මාන්තයක් නම් නිපදවනු ලබන හානේ විස්තර :
7. සේවයේ නිපුණ සේවක සංඛ්‍යාව :
8. ව්‍යාපාරය/කර්මාන්තය/වෘත්තිය වෙනත් දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් යටතේ ලියාපදිංචි වී ඇත්තැම් එම විස්තර :
9. වෙනත් :

ඉහත මටිසින් සඳහන් කරන ලද සියලුම තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් අසත්‍යයෙන් තොර බවත්, සහතික කරමි.

අත්සන.

(ව්‍යාපාරය/කර්මාන්තය/වෘත්තිය) අයිතිකරු

දිනය: _____.

1. මෙහිදී පිරිවැළුම යනුවෙන් අදහස් කරනු ලබන්නේ යම්කිසි වෙළඳ ව්‍යාපාරය/කර්මාන්තය සම්බන්ධයෙන් ලැබෙන සියලුම ලැබීම් වේ.
2. ව්‍යාපාරය යන්නෙන්
 - * යම් කර්මාන්තයක හෝ නිෂ්පාදකයෙකුගේ හෝ යම් ගනුදෙනුවක් හෝ ඉටුකළ සේවා සම්බන්ධයෙන් කොමිස් මුදලක් හෝ ගාස්තුවක් ලබා ගන්නා යම් තැනැත්තකුගේ වෙළඳ ව්‍යාපාර හා ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ගේ ව්‍යාපාර ද අනුළත් වෙළඳ ව්‍යාපාර ඇතුළත් සියලුම වෙළඳ ව්‍යාපාර
 - * සියලුම කර්මාන්ත ගාලා හෝ ආයතන
 - * මණ්ඩල හා වෘත්තිය කාර්යයන් ලෙස කටයුතු කරන ස්ථාන මේ.

ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාව

අනුරුදු ව්‍යවස්ථා

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 122 හා 126 වගන්තිවලින් ලැබේ ඇති බලත්‍ල ප්‍රකාර සබරගමුව පළාත් සභා පරිපාලන බල ප්‍රදේශයේ ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාව විසින් සම්මත කර ඇති පහත අඛණ්ඩන් අනුරුදු ව්‍යවස්ථාව, ප්‍රාදේශීය සභා පනතේ 123 වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලත්‍ල ප්‍රකාරව සබරගමුව පළාත් සභාවේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා වන මා විසින් අනුමත කරන ලද බව මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මහිපාල හේරත්,
පළාත් පාලන විෂයභාර අමාත්‍ය,
සබරගමුව පළාත්.

2015 ජූලි මස 08 වැනි දින,

ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාවේ එල්.පී. වාසු මගින් ක්‍රියාත්මකවන ආදහනාගාරය විධිමත්ව පවත්වාගෙන යාම පිළිබඳ අනුරුදු ව්‍යවස්ථාව

01. මෙය ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාවේ එල්. පී. වාසු මගින් ක්‍රියාත්මක ආදහනාගාරය පාලනය කිරීම හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පනවනු ලබන අනුරුදු ව්‍යවස්ථාවයි.

02. මෙම අනුරුදු ව්‍යවස්ථාව අමාත්‍යවරයා විසින් අනුමත කර ගැසට් පත්‍රයේ පළ වූ දින සිට මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

03. ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන මෙම ආදහනාගාරය එල්. පී. වාසුව මගින් ක්‍රියා කරනු ලබන ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාවේ ආදහනාගාරය යනුවෙන් හැඳින්වේ.

04. ඇංග්‍රීසිවිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් හෝ මුහුදේ බලය පවතන ලද නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් නොමැතිව සභාව සතු ආදහනාගාරයේ කිසිම මාත ගිරියක් ආදහනය නොකළ යුතු ය.

05. මෙහි තුන්වැනි වගන්තියේ සඳහන් අවසර පත්‍රයක් ලබා ගැනීමට අලංක්ෂා කරන මෙහි මින්මතු ඉල්ප්‍රමිකරු යැයි සඳහන් කරනු ලබන තැනැත්තෙකු විසින් මෙහි පළමුවන උපලේඛනයට අනුකූලව පිළියෙළ කරන ලද ඉල්ප්‍රමි පත්‍රයක් පහත සඳහන් ලියවිලි සමග සභාපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේය යුතු ය.

- (i) මියගිය තැනැත්තා හා ඉල්ප්‍රමිකරු අතර සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා මියගිය තැනැත්තා පදිංචිව සිටි ග්‍රාම සේවා කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන සහතිකයක් ;
- (ii) මියගිය තැනැත්තාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පරීක්ෂණයක් පවත්වන ලද්දේ නම් පරීක්ෂණ පවත්වන ලද මරණ පරීක්ෂකවරයා හෝ මහෙස්ත්‍රාත්වරයා විසින් උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 41(ඉ) වගන්තිය යටතේ මාත ගිරිය ආදහනය කිරීමට අවසර දෙනීන් නිකුත් කරනු ලබන සහතිකය ;
- (iii) අංශ්‍රී උපතකින් බිජි කරන ලද මාත ගිරියක් නම් උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 43 - 1 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන සහතිකය ;

06. සම්පූර්ණ කරන ලද ඉල්ප්‍රමිපත් සභාපතිවරයා වෙත හාරදෙනු ලැබේමෙන් පසු ලැබුණු අනුමිලිවෙල අනුව ලේඛනගත කළ යුතු ය.

07. මාත ගිරිය ආදහනය කිරීම සඳහා හාර දෙනු ලබන්නේ නම් ඒ සඳහා නියමිත ගාස්තුව අය කර ගෙන අවසර ලබා දිය යුතු ය. ආදහනාගාරය හාරකරු වෙත මාත ගිරිය හාර දිය යුතු වේලාව ද අවසර පත්‍රයේ සඳහන් කළ යුතු ය.

08. මාත ගිරිය ආදහනය සඳහා හාර ගනු නොලබන්නේ නම් ඒ බව එයට හේතු වූ කරුණු ද සමග ඉල්ප්‍රමිකරුට ලිඛිතව දැනුම් දිය යුතු ය.

09. සභාවේ සේවය කළ හෝ දැනුට සේවය කරන හෝ යම් කිසි සභාපතිවරයෙකු හෝ උපසභාපතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු හෝ සභාවේ සේවකයෙකුගේ හෝ සභාව මගින් වරින්වර යෝජනා ස්ථීරත්වයෙන් තීරණය කරනු ලබන හෝ අයකුගේ මාත ගිරියක් ආදහනය කිරීමක් සිදු කරනු නොලැබේ.

10. සභාව මගින් වරින්වර යෝජනා ස්ථීරත්වයෙන් තීරණය කරනු ලබන ගාස්තු ප්‍රමාණය අය කිරීමෙන් පසු මාත දේහයක් ආදහනය කිරීමට ඉඩ දෙනු ලැබේය යුතු ය.

11. සභාපතිවරයා විමසා ආදහනාගාර, හාරකරුවෙකු, සභායකයෙකු හා මුරකරුවෙකු සබරගමුව පළාත් සභාව විසින් පත් කරනු ලැබේය යුතු ය.

12. ආදාහනාගාර හාරකරු ආදාහනාගාරයන් ඒ අවතන් පිරිසිදුව හා දැක්මිකලව පවත්වාගෙන යා යුතුය.

13. 1975 අංක 41 දරන විවාහ, උප්පැන්ත හා මරණ (සංගේධිත) පනතේ සංගේධිත උප්පැන්ත මරණ ලියාපදිංචි කිරීමේ ආදාහනන් විධිවිධාන යටතේ උප්පැන්ත හා මරණ රෝස්ට්ට්‍රාවරයෙකු විසින් නිකුත් කරනු ලැබූ මරණ ලියාපදිංචි කිරීමේ සහතිකයක් හෝ ආදාල වසමේ ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන සහතිකයක් නොමැතිව කිසිම මාත දේහයක් ආදාහනය නොකළ යුතුය.

14. මාත දේහයක් ආදාහනය කිරීම සඳහා ආදාහනාගාරය වෙත් කර ගන්නා අවස්ථාවේ මාත දේහය ආදාහනය කිරීමෙන් පසු අඩු තැන්පත් කර තැබීම සඳහා මරණකරුගේ නම හා ලිපිනය සඳහන් කර හාර්තයක් මිය ඕයගේ ලගම ඇළින් විසින් ආදාහනාගාර හාරකරු වෙත ලබා දිය යුතුය.

15. ආදාහනාගාරයෙන් ඉවත් කරනු ලබන අං 14 වැනි වගන්තියේ සඳහන් විධිවිධාන අනුව හාර දී ඇති හාරනයකට දීමා ප්‍රවේශම් සහිත තත් කාර්ය සඳහා වෙත් කොට ඇති කොටසේ හෝ තුම්පේ ආදාහනාගාර හාරකරු විසින් තැබිය යුතුය.

16. ආදාහනාගාරයෙන් ඉවත් කරන ලද අං සහිත හාරනය දින 14ක් ඇතුළත මියගිය අයගේ ඇළින් විසින් රැගෙන නොගියහොත් හෝ 14 වැනි වගන්තියට අනුව හාරනය හාර නොගන්නේ නම් තත් කාර්ය සඳහා පූසාන තුම්පේ වෙත් කර ඇති කොටසේ සහාව විසින් තුම්දානය කළ යුතුය.

17. ආදාහනාගාරයෙන් ඉවත් කරනු ලබන අං මිය ඕයගේ ලගම ඇළින් හැර වෙතන් පුද්ගලයෙකුට හාර නොදිය යුතුය.

18. ආදාහනාගාරයේ ආදාහන කටයුතු සඳහා මාත ගරීර හාර ගැනීම පෙ. ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා කාලය තුළ කළ යුතුය

19. සහාපතිවරයා විසින් හා ලේකම් විසින් පවරනු ලබන රාජකාරී ලැයිස්තු අනුව ආදාහනාගාර හාරකරු ක්‍රියාකාරීමට යටත් විය යුතුය.

20. සාමයට හා ආදාහන කටයුතුවලට බාධාවන ලෙසට යම් පුද්ගලයෙකු හැසිරෙන්නේ නම් ආදාහනාගාර හාරකරුට එම පුද්ගලයා ආදාහනාගාර පරිග්‍රයෙන් ඉවත් කිරීමට බලය ඇත්තේය.

21. මියගිය අයට අවසන් ගොරවය දැක්වීමට පැමිණෙන කිසිම පුද්ගලයෙකු පූසාන තුම්පේ කිසිම ස්මාරකයකට හෝ ආදාහනාගාරයේ ගොඩනැගිලි, දේපළවලට හෝ අලාභ වන අන්දමින් හෝ මළ මිය අයට අගාරවයක් වන අයුරින් නොහැකිය යුතුය.

22. 21 වැනි වගන්තිය උල්ලෙසිනය කරන කවර හෝ තැනැත්තෙකුට පූසාන තුම් හා මිනි පිටි ආදාහනන් විධිවිධාන අනුව ක්‍රියා කළ යුතුය.

23. ආදාහනාගාර පරිග්‍රයට මෙහි 18 වැනි වගන්තියේ සඳහන් කාල වේලාවෙන් බැහැරව විධිමත් අවසරයක් නොගෙන කිසිවෙකු ඇතුළු නොවිය යුතුය. ආදාහනාගාර කටයුතුවලින් පසු කිසිම කොනොක් නිකරුනේ එහි හැසිරීම හෝ කාලය ගත කිරීම නොකළ යුතුය.

24. ආදාහනාගාරයට හෝ ආදාහනාගාර පරිග්‍රයේ ඇති ඉදිකිරීමකට හෝ සහ කිරීමකට කිසියම් අලාභ හානියක් හෝ හානියක් සිදු කිරීම හෝ ආදාහනාගාරයේ සේවයේ නියුතු හාරකරු, සහායකින් හෝ සේවකයන්ගේ සේවා කටයුතුවලට බාධා කිරීමක් හෝ තරජනය කිරීමක් හෝ බලපෑම් කිරීමක් වරදක් වන්නෙය.

25. ආදාහනාගාරය වෙත් කරනු ලබන අය විසින් හෝ මුළුන්ගේ සහයක අය විසින් හෝ එහි යම්කිඩි දේපළකට හෝ ගොඩනැගිල්ලකට හෝ උපකරණයකට අලාභයක් වූවහොත් සහාපතිවරයා තියම කරනු ලබන තක්සේරු විටනාකම ගෙවීමට ආදාහනාගාරය වෙත් කරනු ලබන අය එකත විය යුතුය.

26. මෙම අනුරු ව්‍යවස්ථාවේ 22, 23, හා 24 වගන්තින් කඩ කිරීම වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් කිසිම තැනැත්තෙකු නිසි අධිකරණ බලය ඇති අධිකරණයක් මින් වරදකට වරදකරු කරනු ලැබූ විට 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 122(2) වගන්තියෙන් නියම කර ඇති ද්‍රව්‍යකට යටත් වන්නෙය.

27. මාත ගරීරයක් ආදාහනය කිරීම සඳහා ආදාහනාගාරයට හාර දීමෙන් පසුව ආදාහනය කරන අතරතුරු හෝ ආදාහනය කිරීමට පෙරාත්ත හෝ ආදාහනාගාර යන්ත්තුවල කාර්මික දේශයක් හෝ විදුලිය ඇළුනිට්මක් හෝ මත ආදාහනය කිරීමට නොහැකි වූවහොත් එම මාත ගරීර තුම්දාන කිරීමට තීරණය කිරීමේ බලය සහාපතිවරයා සතුය. මෙම අනුරු ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමේදී ඇති වන යම් ගැටුවකදී සහාපතිවරයාගේ තීරණය අවසාන තීරණය වන්නෙය.

28. පද සම්බන්ධයෙන් අන්තර්වාසක් අවශ්‍ය වූවහොත් මිස මෙම අනුරු ව්‍යවස්ථාවල සභාව යන්නෙන් ඇශ්‍රීලිඩිවිය ප්‍රාදේශීය සභාවා සභාපති යන්නෙන් ඇශ්‍රීලිඩිවිය ප්‍රාදේශීය සභාවාවේ සහාපතිවරයාද, උල්කම් යන්නෙන් ඇශ්‍රීලිඩිවිය ප්‍රාදේශීය සභාවාවේ උල්කම්වරයාද, මාත ගරීර යන්නෙන් මිනිස් මළ සිරුරක් ද අදහස් වේ.

29. මෙම අනුරු ව්‍යවස්ථාවේ දෙමළ හා ඉංග්‍රීසි පිටපත්වල නොගැලපෙන යම් අවස්ථාවක ද සිංහල පිටපත බල පැවැත් වේ.

පලමුවන උපලේඛනය

ඇංග්‍රීසිය ප්‍රාදේශීය සහා ආදහනාගාරයේ මාන ගෙරිය ආදහනය කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය

01. අයදුම්කරුගේ සම්පූර්ණ නම :
ලිපිනය :
ජාතික හැඳුනුම්පත් අංකය :
ග්‍රාම සේවා කොට්ඨාසය :
.....
02. මියගිය තැනැක්තාගේ නම :
පදිංචි වී සිටි ලිපිනය :
ජාතික හැඳුනුම්පත් අංකය :
ග්‍රාමසේවා කොට්ඨාසය :
.....
03. මියගිය තැනැක්තාට ඉල්ලුම්කරුගේ සම්බන්ධය :
.....
04. මරණ සහතිකයේ අංකය හා දිනය :
.....
05. මරණ ලියාපදිංචි කළ ලේකම්ගේ නම හා ලිපිනය :
.....
06. මරණය සිදු වූ ආකාරය :
.....
07. මරණ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලද්දේ නම් දිනය හා වේලාව :
.....
08. පරික්ෂණ නිලධාරියාගේ නිගමනය :
.....
09. මාන ගෙරිය ආදාහනය කිරීමට අවසර ලබා දෙන්නේද යන වග :
.....
10. ආදාහනය කිරීමට අවසර දිනය හා වේලාව :
.....

ඉහත සඳහන් කර ඇති තොරතුරු සියල්ල නිවැරදි හා සත්‍ය බව සහතික කරමි. අදාළ සහතික ප්‍රමුණ ඇත.

.....
අයදුම්කරුගේ අත්සන.

දිනය :.....

කාර්යාලය ප්‍රයෝගනය සඳහා පමණි.

01. අවසර පත්‍රය නිකුත් කිරීම අනුමත කරමි/පහත සඳහන් හේතු මත අවසර පත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමි.

.....
සහාපති/බලයලත් නිලධාරී අත්සන

දිනය :.....

02. ලේඛනයේ සටහන් කරන ලදී.

.....දින හා අංක දරන ලදුපතින් රු.ක් අය කර ගන්නා ලදී.

03. අවසර පත්‍රය අත්සන් සඳහා ඉදිරිපත් කරමි.

04. ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු ඇතුළත් ලිපිය අත්සන් සඳහා ඉදිරිපත් කරමි.

.....
විෂය ලිපිකරුගේ අත්සන.

දිනය :.....

අැකිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය විධිමත් කිරීම හා පාලනය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව

01. ඇැකිලිපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන පුද්ගලයන්ගේ අධ්‍යාපනික සංවර්ධනය කියවීමේ රුවිකත්වය දියුණු කිරීම පුද්ගල විනය හා පොරුෂය ව්‍යර්ධනය කිරීම, වෙනත් අත්‍යුත්‍යාලෝක හා නිර්මාණාත්මක අවධාන සපුරාලීම සඳහා විවිධ වූ සම්පත් හා සේවා සැපයීම තුළින් මහජන පුස්තකාල සේවාව විධිමත් කර පාලනය කිරීමට ඇැකිලිපිටිය ප්‍රාදේශීය සභාව විසින් මෙම අතුරු ව්‍යවස්ථාව පනවනු ලැබේ.

02. මෙම අතුරු ව්‍යවස්ථාව අමාත්‍යාචාර්ය විසින් අනුමත කර ගැසට් පත්‍රය වූ දින සිට බල පවත්වනු ඇත.

03. ඇැකිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාල සභා බල ප්‍රදේශයේ ජනනාවගේ අවශ්‍යතා පරිදි පහත සඳහන් අංශ සහ සේවා වලින් සමන්විත විය හැකිය :-

- (i) බැහැර දෙන අංශය;
- (ii) විමර්ශන අංශය;
- (iii) මමා අංශය;
- (iv) ව්‍යව සාර්ථක හා ප්‍රවත් පත් අංශය;
- (v) අධ්‍යාපන අංශය;
- (vi) ගුණීය සංරක්ෂණ අංශය;
- (vii) ජ්‍යෙෂ්ඨ හා ගාඩා පුස්තකාල සේවා;
- (viii) වෙනත් තොරතුරු සේවා.

04. ඇැකිලිපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිවරයෙකු සිටිය යුතු අතර එසේ පත් කරනු ලබන තැනැත්තා මහජන පුස්තකාලයේ සංවිධානය හා කළමනාකාරීත්වය විධිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට වගකිව යුතු වන්නේය.

05. මහජන පුස්තකාලයේ අධික්ෂණය හා සාමාන්‍ය පරිපාලනය සඳහා (මෙහි මින්මතු පුස්තකාල කම්ටුව යනුවෙන් සඳහන් කරනු ලබන උපදේශක කම්ටුවක් වෙත පැවතෙන්නේය.

(i) මෙම කම්ටුව ප්‍රාදේශීය සභාව විසින් වාර්ෂිකව පත් කරනු ලැබේ. එය පහත සඳහන් තැනැත්තන් ගෙන් සමන්විත වනු ඇත.

- * ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා
- * ප්‍රාදේශීය සභාවේ සහයකයින් අතරින් තොරු ගනු ලබන තුන්දෙනෙකට නොවැඩි සාමාජිකයින් සංඛ්‍යාවක්
- * සභා බල ප්‍රදේශයේ පදිංචි ජනනාව අදහන ආගම් නියෝජනය වන ආකාරයට එක් එක් ආගම වෙනුවෙන් එක් නියෝජනයෙක බැඳීන්
- * ප්‍රාදේශීය සභාව විසින් තොරු පත් කරනු ලබන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි විශිෂ්ට තැනැත්තන් තුන් දෙනෙකට නොවැඩි සංඛ්‍යාවක්
- * ප්‍රාදේශීය සභාවේ ලේකම්
- * සභාවේ ප්‍රජා සම්බන්ධතා නිලධාරී
- * ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පුස්තකාලයේ පුස්තකාලයාධිපති
- * බල ප්‍රදේශයේ පාසලක විදුහළුපතිවරයෙක්
- * බල ප්‍රදේශයේ ප්‍රජා ම්‍යෙව්ලයක නියෝජනයෙක්

(ii) ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිල බලයෙන් කම්ටුවේ සභාපතිවරයා විය යුතු අතර කම්ටුවේ සැම රෝම්බ්ලෝකම ඕනු මූලාසනය දුරිය යුතුය. යම් රෝම්බ්ලෝක සභාපතිවරයා පාලිත තොමැති විට පැමිණ සිටින සාමාජිකයින් විසින් කම්ටුවේ සාමාජිකයන් අතුරින් තොරුපත් කර ගන්නා සාමාජිකයෙකු ඒ රෝම්බ්ලෝක මූලාසනය දුරිය යුතුය.

(iii) ප්‍රාදේශීය සභාවේ ලේකම් කම්ටුවේ කැදුවුම්කරු විය යුතුය.

(iv) ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිවරයා කම්ටුවේ ලේකම් විය යුතුය.

(v) සහ පුරුණය කම්ටුවේ සාමාජික සංඛ්‍යාවෙන් 1/3 ක් විය යුතුය.

(vi) ක්‍රම හෝ රෝම්බ්ලෝක මූලාසනය දරණ සාමාජිකයාට එක් මූලික ජන්දයක් ද යම් ප්‍රය්‍යානයක් සම්බන්ධයෙන් පක්ෂ හා විපක්ෂ ජන්ද සංඛ්‍යාව සමාන වුවහොත් එක් තිරික ජන්දයක් ද ඇත්තේය.

06. සාමාජිකත්වය ලබා ගැනීම

- (i) පුස්තකාල සේවාවෙන් අපේක්ෂා කරන සැම තැනැත්තෙකුම සභාව විසින් කළින් කළ කරන යෝජනා සම්මුතියක් මගින් නියම කරනු ලබන ගාස්තුවක් ගෙවා පුස්තකාලයාධිපති වෙතින් ලබා ගන්නා අයදුම්පතක් මගින් සාමාජිකත්වය ඉල්පුම් කළ යුතු අතර එම අයදුම්පතුය මෙහි ප්‍රදේශයේ ගාම නිලධාරී
 - * පදිංචි ප්‍රදේශයේ ගාම නිලධාරී
 - * සමාජ විනිශ්චයකාරවරයෙක්
 - * ප්‍රාදේශීය සභාවේ සහිකයෙක්
 - * රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියෙක්
 - * පාසැල් අයදුම්කරුවෙකු නම් එම අයදුම්කරුගේ පන්තිහාර ගුරුවරයා හෝ විදුහළුපතිවරයා

(ii) පුස්තකාල සාමාජිකත්වය ලැබීම සඳහා පහත පුදුපූකම් තිබිය යුතුය:-

* සාමාන්‍ය සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සහා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවෙකු හෝ දේපල හිමියෙකු හෝ සෑරිර රැකියාව කරන්නෙකු වේ.

* පාසැල් සාමාජිකත්වය සඳහා වයස ඇවුරුදු 05ට වැඩි බල ප්‍රදේශයේ පාසලක හෝ පිරිවෙනක ඉගෙනුම ලබන්නෙකු වේ.

(iii) සාමාජික ගාස්තු

* වාර්ෂික සාමාජික ගාස්තුව සාමාන්‍ය සාමාජිකයෙකු සඳහා රු. 100 කි. වසරකට වරක් රුපියල් 30ක් ගෙවා අපුත් කරවා ගත යුතුය.

* පාසැල් සාමාජිකයන් සඳහා සාමාජික ගාස්තුව රුපියල් 50 කි. වසරකට වරක් රුපියල් 30ක් ගෙවා අපුත් කරවා ගත යුතුය. එසේ වුව ද සාමාජික ගාස්තුව කම්ටුවේ නිරදේශය පරිදි සහාව විසින් කළ යෝජනා සම්මුතියක් මගින් නියම කරනු ලැබිය හැකිය.

(iv) ඇපකරුවන්

* පාසැල් සාමාජිකයින් සඳහා ඇපකරුවන් වගයෙන් ඔවුන්ගේ මව/පියා/හාරකරු/විදුහල්පති/පන්තිභාර ගුරුවරයා හෝ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සහාවේ සහාපති තුමා, මන්ත්‍රීතුමා/වාර්ෂිකව වැළැඳුණු ලබන රජයේ/පළාත් රාජ්‍ය සේවයේ සෑරිර නිලධරයෙකු හෝ ප්‍රදේශයේ ප්‍රභුවරයෙකු/ප්‍රවාල් වෙනත් සාමාජිකයෙක්/වරිපනම් බඳු වෙන්නෙක් අත්සන් කළ යුතුය.

07. බැහැර දෙන පුස්තකාලයේ සාමාජිකයෙකුට නිකුත් කරන ලද බලපත්‍රයෙන් එක් වරකට පොත් 02ක් ලබා ගත හැකි අතර, සාමාජිකයා විසින් රෙනෙ යන සැම පොතක් සඳහාම වගකිව යුතුය.

08. පුස්තකාල සාමාජිකයෙකු විසින් බැහැර ගෙන යන ලද පොතක් එය ලබා ගන්නා දින සිට දින 14ක කාලයක් ඇතුළත පුස්තකාලයාධිපතිවරයාට ආපසු හාර දීම යම් සාමාජිකයෙකු විසින් පැහැර හරිනු ලැබූ අවස්ථාවක ඒ පොත ආපසු භාරදිය යුතු දිනය ඉක්මවා යන එක් එක් දිනය වෙනුවෙන් රුපියල් 2.00 ක් බැඳින් හා පාසැල් සාමාජිකයන් සඳහා රුපියල් 1.00ක් බැඳින් දඩ මුදලක් හෝ කම්ටුවේ නිරදේශ මත සහාව විසින් කළ යෝජනා සම්මුතියක් මගින් නියම කරනු ලබන යම් මුදලක් දඩ වගයෙන් ගෙවීමට යටත් වන්නේය.

10. බැහැර ගෙන යන ලද පොතක් දින 14ක කාල සීමාව ඉකුත් විමෙන් පසුව දින 30 ක් ඇතුළත ආපසු හාර දීම සාමාජිකයෙකු විසින් පැහැර හරිනු ලැබූ අවස්ථාවක ඒ පොත නැති වුවා සේ සලකනු ලැබේ.

11. එසේ පොතක් නැති වූයේ ගැයි සැලකෙන අවස්ථාවක එම පොත් වටිනාකම සහ එම පොත් වටිනාකමින් 25% ක් දක්වා දෙපාර්තමේන්තු ගාස්තුවක් ද අතුරු ව්‍යවස්ථාවේ 9 ජේදයේ සඳහන් දඩ මුදල් ද අදාළ සාමාජිකයා විසින් ගෙවිය යුතුය. සාමාජිකයෙකු විසින් පැහැර ගෙන යන ලද පොතකට හානි කිරීම හෝ කවර ආකාරයකින් එය විරුප කිරීම හෝ තොරව නිකුත් කරන ලද සේ සැලකිය යුතුය.

12. බැහැර ගෙන යාමට අපේක්ෂා කරන පොතකට සිදු වී ඇති හානියක් හෝ විරුප කිරීමක් පිළිබඳව පුස්තකාලයාධිපතිවරයාට දැනුම් දීම සැම සාමාජිකයෙකුගේම පුදුකම වන්නේය. එවැනි හානියක් හෝ විරුප කිරීමක් පිළිබඳව පුස්තකාලයාධිපතිවරයාට දැනුම් දීම යම් සාමාජිකයෙකු විසින් පැහැර හැර ඇති අවස්ථාවක ඒ පොත සාමාජිකයාට හානියක් හෝ විරුප කිරීමක් තොරව නිකුත් කරන ලද සේ සැලකිය යුතුය.

13. සාමාජිකයෙකු විසින් ආපසු හාරදෙන ලද පොතක් නැවතත් නිකුත් කිරීමට තුළපූදුපූදු වන තරමට ඔහු විසින් හානිකර හෝ විරුප කර ඇති බවට පුස්තකාලයාධිපතිවරයා සැහිමකට පත්වන්නා වූ අවස්ථාවක, ඒ පොත නැවත සපයා ගැනීමේ වියදම දීමට ඒ සාමාජිකයා බැඳී සිටින්නේය. ඒ පොත නැවත සපයා ගැනීමෙන් පසුව හානි වූ පොතක් ලෙස “විකුණ්න ලදී”. යනුවෙන් මුදා තබා ඒ සාමාජිකයාට දැනු ලැබිය යුතුය.

14. (i) පුස්තකාලයෙන් ලබා ගත් පොතක් කිසිම සාමාජිකයෙකු විසින් අන්සතු කිරීමක් තොකළ යුතුය.
(ii) ඉහත 14 (i) අනු ව්‍යවස්ථාවේ සඳහන් විධිවාන උල්ලංසනය කරන කවර හෝ සාමාජිකයෙකු ගේ සාමාජිකත්වය අන්සිය වන්නේය.

15. (i) ආසාධන හෝ ස්ථාන රෝගයක් රෝගයක් පෙළෙන යම් තැනැත්තෙකු විසින් පාවිච්චි කළ බව තමා දන්නා කිසිම සාමාජිකයෙකු විසින් ආපසු හාර තොකළ යුතුය.
(ii) බැහැර ගෙන යන ලද පොතක් ආසාධන හෝ ස්ථාන රෝගයක් රෝගයක් පෙළෙන තැනැත්තෙකු විසින් පාවිච්චි කර ඇති විට ඒ පොත විනා කළ යුතු අතර එය නැවත සපයා ගැනීමේ වියදම ඒ සාමාජිකයා විසින් පුස්තකාලයාධිපතිවරයා වෙත ගෙවිය යුතුය.

16. කිසියම් පොතක් ලබා දිය යුත්තේ කවර සාමාජිකයාටද යන්න පිළිබඳව මත හේදයක් සාමාජිකයන් දෙදෙනෙකු හෝ වැඩි ගණකක් අතර උදෑගත වූ විටක එම මත ජේදය ප්‍රස්තකාලයාධිපති විසින් විසඳිය යුතුය.

17. බැහැර දෙන ලද පොතක් කිසියම් සාමාජිකයෙකු විසින් ඉල්ලා සිටි විටක එය නිකුත් කළ යුතු අතර ඒ වන විටත් එකී පොත නිකුත් කර තිබුණේ නම් ඉල්පුම් කරුණේ හෝ ඉල්පුම් කරුවන්තේ නම් පොරාත්තු ලේඛනයක සටහන් කර ගෙන එම පොත ප්‍රස්තකාලයට ලැබුණු පසු ඒ ඒ තැනැත්තාට ලබා දීමට ප්‍රස්තකාලයාධිපතිවරයා ක්‍රියා කළ යුතුය

18. බැහැර දෙන ප්‍රස්තකාලය ඉරිද දින, ප්‍රසිද්ධ නිවාසු දින හා යටත් පිරිසෙයින් සාමාජිකයින්ට දච්ස 7ක දැනුම් දීමකින් පසු තොග ගණක් ගැනීම සඳහා කමිටුව විසින් නියම කරන යම් දිනයන්හි හැර දිනපතා පෙ. ව. 8.30 සහ ප.ව. 4.30 අතර කාලය තුළ විවාතව තබනු ලැබේ. නමුත් සහාවේ අම්ලතය පරිදි ප්‍රස්තකාලය විවාතව තබන වේලාවන් හා දිනයන් වෙනස් කරනු ලැබිය හැකිය.

19. විමර්ශන අංශය

- (i) ප්‍රස්තකාලයාධිපතිවරයාගේ අවසරය ඇතිව විමර්ශන අංශයේ තබා ඇති ලේඛනයේ අත්සන් තබා විමර්ශන ගුන්ථ පරිශිල්‍යය කළ යුතුය.
- (ii) කියවීම සඳහා තමන් වෙත නිකුත් කරන ලද කිසිම ප්‍රස්තකාල පොතක්, සගරාවක් හෝ වෙනයම් දෙයක් විමර්ශන අංශයෙන් පිටතට ගෙන නොයා යුතුය. එසේ වූවද ජායා පිටපත් සේවාවන් ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රස්තකාලයාධිපති වරයාගේ අනුමැතිය හා භාරකාරිත්වය යටතේ එම ප්‍රකාශනයේ අවසා පිටු නියමිත ගාස්තු ගෙවා ජායා පිටපත් කර ලබා ගැනීමට ඉල්ලා සිටින යම් තැනැත්තෙකුට ඉඩකඩ සැලැස්විය යුතුය.

20. කියවීම් ගාලාව

- (i) සතියේ සැම දිනකම ප්‍රස්තකාලයේ කියවීම් ගාලාව පෙ. ව. 8.30 සහ ප. ව. 4.30 දක්වා හෝ සහාව විසින් තීරණය කරනු ලබන දිනයන් හා වේලාවන් තුළ විවාත කර තබනු ලැබේ. කියවීම් ගාලාව පරිහරණය කිරීමට ඕනෑම තැනැත්තෙකුට හැකි අතර ඒ සඳහා කියවීම් ගාලාව තබා ඇති ලේඛනයේ නම සහ පැමිණි වේලාව සටහන් කර අත්සන් තබා කියවීම් ගාලාවේ සේවාවන් ප්‍රයෝගනයට ගත යුතුය.
- (ii) කියවීම් ගාලාවේ තබා ඇති කියවීම් ගාලාවට අයත් කිසිම ප්‍රවත් පතක්, වාර ප්‍රකාශනයක්, සගරාවක්, සිතියමක් හෝ වෙනත් ප්‍රස්තකාල දුව්‍යකට කිසිදු හානියක් නොකළ යුතු අතර බැහැර ගෙන යාමද නොකළ යුතුය.

21. කිසියම් තැනැත්තෙකු

- (i) ඇංග්ලීය මහජන ප්‍රස්තකාල පරිග්‍රය තුළ හෝ අවට නොහික්මුණු ආකාරයේ හැසිරීම් හෝ එහි තීරණයක් ඇති කිරීම නොකළ යුතුය.
- (ii) ප්‍රස්තකාලයේ හෝ ඒ අවට ප්‍රාදේශීය සහාවේ යම් ගොඩනැගිල්ලක කොටසකට හෝ යම් දේපලකට අලාභයක් කිරීම හෝ යම් ආකාරයකින් ඒවා විරුද්‍ය කිරීම හෝ නොකළ යුතුය.
- (iii) ප්‍රස්තකාල පරිග්‍රය තුළ මත්පැන් පානය, දුම්බීම හෝ කෙළ ගැසීම නොකළ යුතුය.
- (iv) ප්‍රස්තකාල පරිග්‍රය තුළ දු කුට්ටිලින් හෝ කාඩ් කුට්ටිව්විලින් සූදුවෙහි නොයෙදිය යුතුය.
- (v) ප්‍රස්තකාල පරිග්‍රය තුළ දු මුළු ප්‍රස්තකාල පරිග්‍රයට ඇතුළු නොවේය යුතුය.
- (vi) ප්‍රස්තකාල පරිග්‍රය ඇතුළත සේෂ්ඨා කිරීමෙන්, ගි ගැසීමෙන් හෝ වෙනත් ගතිද නැගීමෙන් එම ප්‍රස්තකාලය පාවිච්ච කරන්නන්ට බාධා නොකළ යුතුය.
- (vii) ප්‍රස්තකාල පරිග්‍රයට කිසිම සමතු ගෙන නොයා යුතුය.
- (viii) ප්‍රස්තකාල පරිග්‍රය තුළ නිද ගැනීම හෝ යම් ආහාරයක් ගැනීම නොකළ යුතුය.
- (ix) අවිරිසිදු තත්ත්වයකින් මහජන ප්‍රස්තකාල පරිග්‍රයට ඇතුළු නොවේය යුතුය.
- (x) යම් ආසාධන ස්පර්ශක හෝ වර්ගයකින් පෙළෙන හෝ මැතකදී පෙළුණු නැතහොත් ඒ රෝගයකින් පෙළෙන තැනැත්තෙකුට මැතකදී උපස්ථානයේ යෝදුණු කිසියම් රෝග බෝවීමේ කාලය ඉකුත් වන තෙක් මහජන ප්‍රස්තකාල පරිග්‍රයට ඇතුළු නොවේය යුතුය.
- (xi) ප්‍රස්තකාලයාධිපතිවරයාට හෝ ප්‍රස්තකාලයාධිපතිවරයාගේ නියමය යටතේ ක්‍රියා කරන වෙනත් යම් තැනැත්තෙකුට මේ ව්‍යවස්ථාව යටතේ ඔහුගේ බලත්ත නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමෙන්ල බාධා නොකළ යුතුය

22. බැහැර දෙන අංශය හැර විමර්ශන අංශයේ සහ අනෙකුත් අංශ පරිහරණය කිරීම සඳහා සහාව විසින් තීරණය කරනු ලබන ගාස්තුවන් ප්‍රස්තකාලයේ සාමාජිකයන් නොවන අයගෙන් අය කළ හැකිය.

23. වාර්ෂික තොග සමික්ෂණය

පුස්තකාලය සඳහා සැම වර්ෂයක් පාසාම වාර්ෂික තොග සමික්ෂණයක් පැවැත්වීම ප්‍රාදේශීය සහා ලේකම්වරයාගේ වගකීම වේ. වාර්ෂික සමික්ෂණ වාර්තා සහාව වෙත ඉදිරිපත් කළ යුතුය. සහාව විසින් සම්මත කරන ලද නිර්දේශ සහා සම්මත දීනෙන් මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක කළ යුතුය.

24. මෙම අතුරු ව්‍යවස්ථාව උල්ලාසනය කිරීම පිළිබඳව ඒ උල්ලාසනය වන යම් එක් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 122(2) වගන්ති ප්‍රකාර ද්‍රියකින් හා එම උල්ලාසනය නොකඩවා තව දුරටත් කරගෙන යන විටක නිසි බලය ඇති අධිකරණයක් විසින් ඒ ඒ වරද පිළිබඳව වරදකරු කිරීමෙන් පසුව හෝ එම උල්ලාසනය ගැන අවධානය යොමු කරමින් සහාපතිවරයා විසින් හෝ බලයලත් වෙනත් නිලධාරියෙකු විසින් ලිඛිත දැනුම් දීමක් හාර දෙනු ලැබීමෙන් පසුව උල්ලාසනය තව දුරටත් නොකඩවා කර ගෙ යන සැම දීනයක් සඳහාම 1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 122(2) වගන්ති ප්‍රකාර අතිරේක ද්‍රියකින් යුත් දුනුවමක් සඳහා විධිවිධාන සැලැස්විය යුතුය.

25. අර්ථ නිරුපණය

- (i) පද සම්බන්ධයෙන් අන්තර්පාතක් අවශ්‍ය වුවහොත් මිස මෙම අතුරු ව්‍යවස්ථාවල සහාව යන්නෙන් ඇඟිලිපිටිය ප්‍රාදේශීය සහාවද, සහාපති යන්නෙන් ඇඟිලිපිටිය ප්‍රාදේශීය සහාවේ සහාපතිවරයාද, ලේකම් යන්නෙන් ඇඟිලිපිටිය ප්‍රාදේශීය සහාවේ ලේකම්වරයාද අදහස් කෙරේ.
- (ii) පුස්තකාලයාධිපති යන යෙදුමෙන් පුස්තකාලය බාරව සිටීමට ප්‍රාදේශීය සහාව විසින් පත් කරනු ලබන තැනැත්තෙක් අදහස් වන අතර මූහුණේ සහයකයින්ද රෝ ඇතුළත් වේ.
- (iii) සහාවේ ප්‍රජා සම්බන්ධතා නිලධාරී යන්නෙන් පලාත් පාලන කොමිෂන් විසින් ප්‍රාදේශීය සහාවේ ප්‍රජා සම්බන්ධිකරණය පිණිස පත් කරනු ලබ ඇති නිලධාරියා යන්න අදහස් වේ.
- (iv) කම්ටුව යන්නෙන් පුස්තකාල උපදේශක කම්ටුව අදහස් වේ.
- (v) විශිෂ්ට තැනැත්තන් යන්නෙන් ඇඟිලිපිටිය ප්‍රාදේශීය සහා බල ප්‍රදේශය තුළ ජ්‍වත්වන කිරීමෙන් කැපී පෙනෙන සමාජ මෙහෙවරක් ඉටු කරනු ලබන උගත් බුද්ධිමත් ප්‍රදේශයන් අදහස් කෙරේ.
- (vi) ඇමතිවරයා යන්නෙන් සබරගමුව පලාත් සහාවේ පලාත් පාලන විෂය හාර ඇමතිවරයා අදහස් වේ.

26. මෙම අතුරු ව්‍යවස්ථාවේ දෙමළ හා ඉංග්‍රීසි පිටපත්වල නොගැලපෙන යම් අවස්ථාවක දී සිංහල පිටපත බල පැවැත්වේ.